



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,434 — FRIDAY, AUGUST 15, 1952

Published by Authority

PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

| | PAGE | | PAGE |
|---|------|--------------------------------|------|
| Local Government Notifications | 969 | Budgets | 1003 |
| By-laws | 973 | Sale of Properties | 1004 |
| Posts—Vacant | 994 | Road Committee Notices | — |
| Notices under the Local Authorities Elections Ordinance | 1001 | Miscellaneous Notices | 1005 |
| Statements of Revenue and Expenditure | — | | |

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries, &c.

PART VI published with this Issue contains List of Jurors and Assessors.

Local Government Notifications

L. D.—B. 27/39/L. G. D.—GB. 16/1.

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification amend, with effect from July 1, 1953, the Notification relating to the sub-division or amalgamation into wards of the Village Headmen's divisions situated in the Divisional Revenue Officer's Divisions of Pasdun Korale West in the Kalutara District, published in *Gazette* No. 8,443 of March 31, 1939, by the insertion, in the Schedule thereto under the heading "Meegama Ittapana—Welipenna, Village Area", immediately after the item "5. Welipenna West", of the item set out in the Schedule hereto, the several particulars contained therein being set out in the appropriate columns in the first mentioned Schedule.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 7, 1952.

SCHEDULE

"6. No. 790, Urugoda Urugoda Ward bounded as follows:—

- North : by Lihiniyawa;
- South : by Epadola otherwise known as Ella-dola;
- East: by Doliyaddèdola, Panagaldola and Horawala Ela;
- West: by Palandarawatte."

Dodampapitiya Ward bounded as follows:—

- North : by Urugodaela and Yakkaladola;
- South : by Doliyaddèdola and Batukandadola;
- East: by Paradelpelessa-doladola;
- West: by Horawalaela and Panagaldola."

L. D.—B. 27/39/ L. G. D.—GB. 16/1.

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification amend, with effect from July 1, 1953, the Notification relating to the sub-division into wards of the Village Headmen's Divisions in the Divisional Revenue Officer's Division of Raigam Korale in the Kalutara District, published in *Gazette* No. 8,443 of March 31, 1939, by the insertion, in the Schedule thereto, immediately after the item "2 Yala", under the heading "Munwattèbage Pattu Village Area", of the item set out in the Schedule thereto, the several particulars contained therein being set out in the appropriate column in the first-mentioned Schedule.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 9, 1952.

SCHEDULE

Village Headman
Division

Wards

- " 3. No. 644, Paragas-tota . . . Paragastota, comprising that portion of Menerihentuđuwa, Arakagoda bounded by Kapu Ela on the West, Panape Ela on the North and part of Liyanage Ela on the South, and including a portion of Pel-pola Batalagodawatte Imbulahena and Milleniya estate and the limits of Samadara fields and Galtuduwakande. Raddegoda, comprising Delkada and Siyabalapaya including Samadara fields and Galtuduwekande falling on to Kapu Ela and Panape Ela and the limits of Milleniya."

L. D.—B. 74/39—L. G. D. GE 15/1A

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 6 of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Order—

- (a) divide, with effect from the first day of July, 1953, the village area specified in column I of the First Schedule hereto into the two new village areas specified in column II of that Schedule; and
- (b) provide in the manner set out in the Second Schedule hereto for the matters necessary to give effect to the division referred to in paragraph (a).

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 12, 1952.

FIRST SCHEDULE

Column I

Hanwella Meda pattu village area (constituted by the Proclamation dated April 22, 1936, published in *Gazette* No. 8,214 of April 24, 1936).

Column II

1. Hanwella Peruwa village area consisting of the villages of Hanwella Ihala, Tunnane, Mawategama, Hanwella Pahala, Atigala, Beddegedaramulla, Gehenuwala, Migoda, Panaluwa, Owitigama, Watareka, Batawala, Walpita, Henpita and Jaltara.
2. Padukka Waga Peruwa village area consisting of the villages of Galagedara, Halpe, Pitumpe, Wewelpanawa, Angampitiya, Uggala, Waga, Dambone, Labugama, Udagama, Bope, Arukwatta, Padukka, Angomuwa, Liyanwala, Poregedara, Maduluwawa, Dompe, Horagala, Kurugala, Miriyagalla, Kahawala, Malagala and Yatawatura.

SECOND SCHEDULE

1. The Village Committee of each new village area shall be the successor of the Village Committee of the old village area for all such purposes of the Village Communities Ordinance as may relate to that village area.

2. All by-laws made under the Village Communities Ordinance by the Village Committee of the old village area and in force on the thirtieth day of June, 1953, shall continue in force in each new village area and shall be deemed to have been made by the Village Committee of that new village area.

3. One-half of the amount lying to the credit of the Communal Fund of the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall, on the first day of July, 1953, be credited to the Communal Fund of the Village Committee of each new village area.

4. One-half of all movable property, other than money, vested in, or under the control of, the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall be deemed to be vested in the Village Committee of each new village area.

5. Each land, building or other immovable property vested in, or under the control of, the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall be deemed to be vested in the Village Committee of the new village area within which the property is situated.

6. All the rights, debts, liabilities and obligations of the Village Committee of the old village area shall, so far as they relate to any new village area, be deemed to be transferred to the Village Committee of that new village area.

7. In this Schedule—

"new village area" means the village area of Hanwella Peruwa or the village area of Padukka Waga Peruwa; and

"old village area" means the village area of the Hanwella Meda pattu.

L. D.—B. 74/39—L. G. D. GE 15/1B.

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 6 of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Order—

- (a) divide, with effect from the first day of July, 1953, the village area specified in column I of the First Schedule hereto into the two new village areas specified in column II of that Schedule; and
- (b) provide in the manner set out in the Second Schedule hereto for the matters necessary to give effect to the division referred to in paragraph (a).

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 12, 1952.

FIRST SCHEDULE

Column I

Mahara village area (constituted by Proclamation published in *Gazette* No. 5,091 of October 2, 1931).

Column II

1. Mahara village area consisting of Village Headmen's Divisions No. 245, Suriapaluwa; No. 246, Keudriyadda Paluwa; No. 247, Mahara Nugegoda; No. 248, Ihala Karagahamuna; No. 249, Pahala Karagahamuna; No. 250, Kurukulawa; No. 251, Kirimatiyagara; No. 252, Dalupitiya; No. 253, Padiliyatuduwa; No. 254, Heenkenda; No. 255, Pinneda.

2. Naranwala village area consisting of Village Headmen's Divisions No. 274, Siyambalape; No. 275, Heiyantudawa; No. 276, Mabima; No. 277, Gonawala; No. 278, Talwatta; No. 279, Pattiwala; No. 280, Biyagama; No. 280A, Yabaraluwa; No. 281, Walgama; No. 282, Kandaboda; No. 283, Alubowala; No. 284, Naranwala; No. 285, Udupila; No. 286, Gonahena; No. 287, Kirillawala; No. 288, Weboda.

of the Schedule hereto into the wards with the limits specified in the corresponding items in column II of that Schedule.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 12, 1952.

SCHEDULE

| <i>Column I</i> Village Headman's Division | <i>Column II</i> Wards |
|--|---|
| 1. Rotuwa | Ward No. 12.—Rotuwa, comprising the villages of Rotuwa, Hunugampola, Morontota, Moradana and Undugoda. Ward No. 12A.—Gurullawala, comprising the villages of Gurullawala and Halmessa. |

SECOND SCHEDULE

The Village Committee of each new village area shall be the successor of the Village Committee of the old village area for all such purposes of the Village Communities Ordinance as may relate to that new village area.

2. All by-laws made under the Village Communities Ordinance by the Village Committee of the old village area and in force on the thirtieth day of June, 1953, shall continue in force in each new village area and shall be deemed to have been made by the Village Committee of that new village area.

3. One-half of the amount lying to the credit of the Communal Fund of the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall, on the first day of July, 1953, be credited to the Communal Fund of the Village Committee of each new village area.

4. One-half of all movable property, other than money, vested in, or under the control of, the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall be deemed to be vested in the Village Committee of each new village area.

5. Each land, building or other immovable property vested in, or under the control of the Village Committee of the old village area on the thirtieth day of June, 1953, shall be deemed to be vested in the Village Committee of the new village area within which the property is situated.

6. All the rights, debts, liabilities and obligations of the Village Committee of the old village area shall, so far as they relate to any new village area, be deemed to be transferred to the Village Committee of that new village area.

7. In this Schedule—

“new village area” means the village area of Mahara specified against item 1 in column II of the First Schedule or the village area of Naranwala specified against item 2 in column II of the First Schedule.

“old village area” means the village area of the Mahara village area specified in column I of the First Schedule.

L. D.—B. 27/39.—L. G. D. GE. 16/2.

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification sub-divide the Village Headman's Division of Rotuwa in the Mawata Pattu and Kanduaaha Pattu village area in the Kegalle District and specified in column I

L. D.—B. 39/52—L. G. D. GE. 10/26.

The Village Communities Ordinance

Order

IN pursuance of the powers vested in me by sub-section (2) of section 53A of the Village Communities Ordinance (Chapter 198), as amended by the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do hereby declare that sub-section (1) of the said section 53A shall not apply in the case of the Village Committee of the Panawal and Atulugam Korales village area in the Kegalle District.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 12, 1952.

L. D.—B. 27/39—L. G. D. GB. 16/1.

The Village Communities Ordinance

BY virtue of powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification amend with effect from July 1, 1953, the Notification relating to the sub-division or amalgamation into wards of the Village Headmen's Divisions in the Divisional Revenue Officers' Division of Pasdun Korale East in the Kalutara District, published in *Gazette* No. 8,443 of March 31, 1939, by the omission, from the Schedule thereto, of item 1 occurring under the heading “The Gangaboda Pattu Village Area”.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 12, 1952.

L. D.—B. 27/39—L. G. D.—GC. 16/4.

The Village Communities Ordinance

BY virtue of the powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification, with effect from July 1, 1953, amend the Notification relating to the sub-division into wards of the Village Headmen's Divisions in certain village areas in the Mullaitivu District and published in *Gazette* No. 8,444 of April 5, 1939, by the substitution

in the Schedule thereto, for item 3 appearing under the heading "The Kilakkumulai South (Tamil) Village Area", of the item set out in the Schedule hereto the several particulars contained therein being set out in the appropriate columns of the first-mentioned Schedule.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, August 13, 1952.

| SCHEDULE | |
|----------------------------|--|
| Column I | Column II |
| Village Headman's Division | Wards |
| 3 Kallikkulam | Ward No. 6.—Comprising Nochchimoddaï village. Ward No. 6A.—Comprising Maharampaikulam, Peyadikulankulam villages. Ward No. 7.—Comprising Katarasinnakulam and Karuvalpuliyanakulam villages. Ward No. 8.—Comprising Veemankallu and Vairaresa-sinnakulam villages. Ward No. 9.—Comprising Kallikulam village. Ward No. 10.—Comprising Karunkalikulam and Pariyapuliyanakulam villages. Ward No. 11.—Comprising Ilamaradankulam villages. |

| Amount of payment | Rate of tax Rs. c. |
|---|-----------------------|
| Where the payment for admission, excluding the amount of tax— | |
| (a) is not less than 25 cents but does not exceed 50 cents .. | 0 5 |
| (b) exceeds 50 cents but does not exceed Re. 1 .. | 0 10 |
| (c) exceeds Re. 1 but does not exceed Re. 1.50 .. | 0 15 |
| (d) exceeds Re. 1.50 but does not exceed Rs 2 .. | 0 20 |
| (e) exceeds Rs. 2 but does not exceed Rs. 2.50 .. | 0 25 |
| (f) exceeds Rs. 2.50 but does not exceed Rs. 3 .. | 0 30 |
| (g) exceeds Rs. 3 but does not exceed Rs. 4 .. | 0 40 |
| (h) exceeds Rs. 4 but does not exceed Rs. 5 .. | 0 50 |
| (i) exceeds Rs. 5 but does not exceed Rs. 10 .. | 1 0 |
| (j) exceeds Rs. 10— | |
| (1) for the first Rs. 10 .. | 1 0 |
| (2) for each additional Rs. 5 or part thereof .. | 1 0." |

D. C. R. GUNAWARDENA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 5, 1952.

L. D.—B. 196/38/L. G. D.—GC. 47/1.

The Village Communities Ordinance

IT is hereby notified in terms of section 59 (3) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, that the rule made by the Minister of Local Government under section 59 (1) of the Ordinance and published in *Gazette* No. 10,376 of March 28, 1952, has been approved by the Senate and the House of Representatives in terms of section 59 (2) of the Ordinance.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 6, 1952.

Proposed extension of the limits, Badulla Urban Council

A proposal to extend the limits of the Badulla Urban Council southwards and form 2 new wards is at present under consideration.

The area involved is Kanupelella below Yakdehiela up to Dunuwangiya bridge and a portion of Silvaland in Hingurugama Village including Kalugalpitiya (below Balagala Kandura) and a portion of Hundagoda up to Hanwella ela through culvert No 1/21 on Passara Road.

The plan showing the proposed extension can be seen at the Urban Council office, Badulla.

Any person or body desirous of offering views or making representations regarding this proposal may do so in writing to the following address within three weeks from the date of this notice:—

ADDRESS:—

Commissioner of Local Government,
P. O. Box 500,
Colombo.

V. C. JAYASURIYA,
Commissioner of Local Government.

Colombo, August 15, 1952.

L. D.—B. 139/46/GA. 53/3.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Gampahasiya Pattu village area in the Matale District, under sub-section (1) of section (2) of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Local Government and is published in terms of sub-section (2) of that section:—

Resolution

"This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

POLGAHAWELA TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

IT is hereby notified that the Polgahawela Town Council has, under section 175 and 177 of the Town Councils Ordinance, No. 3 of 1946, as amended by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, imposed, with effect from the date on which this notification is published in

the *Gazette*, the licence duty specified in the Schedule hereto in respect of the licence described therein, in lieu of the licence duties hitherto leviable in respect of that licence.

E. K. HERAT,
Secretary.

Town Council,
Polgahawela, August 11, 1952.

| SCHEDULE | |
|--|-----------------------|
| Nature of Licence | Annual duty Rs. c. |
| Licence authorising the use of any premises or place for keeping a private fair .. | 250 0 |

By-laws

L. D.—B. 32/45./L. G. D.—BB. 1273.

GAMPAHA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939.

BY-LAWS made by the Gampaha Urban Council under sections 166 and 170 (3) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANE,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 6, 1952.

BY-LAWS

Tax on Vehicles and Animals

1. The returns required to be furnished under section 180 of the Ordinance by an owner or other person whether resident within the town or outside and liable or deemed to be liable to pay taxes in respect of animals or vehicles shall be made in the form supplied by the Council for that purpose and shall be filled up and furnished by the persons to whom such form is addressed.

2. (1) If any person after having filled up and furnished a return acquires, keeps or uses any vehicles or animal, not mentioned in such return, he shall, within one month of acquiring any such vehicle or animal, notify the Chairman in writing of the fact of such acquisition, keeping or use, and further furnish true and correct information in respect of every such vehicle or animal so acquired, kept or used.

(2) Whoever fails or neglects to notify the Chairman or to furnish the information as required by paragraph (1) of this by-law shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

3. Subject to the provisions of section 176 of the Ordinance, every person who has furnished the return referred to in by-law 1 shall without further notice be liable, in respect of every vehicle or animal entered in such return, to pay the tax for the year for which such return is furnished and every person who has sent the written notice required by by-law 2 shall be liable to pay the tax on every vehicle or animal referred to in such notice for the year in which such vehicle or animal was acquired by him or otherwise, came into his possession.

4. Any person who has furnished the return required by by-law 1 or the written notice required by by-law 2 may by written notice given to the Chairman claim to be exempted from the liability

to pay any tax in respect of a vehicle or an animal which has been in his possession for less than thirty days in any year and is entered in or referred to in such return or notice.

5. The annual tax prescribed under the provisions of section 176 of the Ordinance shall be paid on or before the thirty-first day of March in every year in respect of all vehicles other than those exempted by the Ordinance, and in respect of every horse, pony, mule, bullock, or ass kept or used within the administrative limits of the Council.

6. The annual tax in respect of any vehicle or animal shall be paid at the office of the Council.

7. On payment of the annual tax, the Chairman shall issue or cause to be issued in respect of every vehicle for which such tax is paid a metal plate with distinguishing letters for the several kinds of vehicles as specified in the Schedule hereto and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Such plates shall be fixed on a conspicuous part of the vehicle in respect of which the plate was issued.

Provided that—

- when any plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on making a payment of twenty-five cents to receive a fresh plate; and
- that the Chairman may, on his being satisfied by an affidavit or otherwise that any plate has been lost or stolen, issue a fresh plate on the application of the owner and on the payment by him of fifty cents.

8. Where the plate referred to in by-law 7 has not been duly affixed to any vehicle kept or used within the administrative limits of the Council, the owner or person in charge of that vehicle shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

9. It shall be lawful for the Chairman, the Revenue Inspector, any Police Officer or any other officer authorised by the Chairman in writing to stop and detain any vehicle proceeding on any road within the limits of the Council for the purpose of inspecting the metal plate referred to in by-law 7; and the driver or person in charge of any such vehicle shall permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary.

10. Every contravention of by-law 9 shall be punishable with a fine not exceeding fifty rupees.

11. In these by-laws—

- “Chairman” means the Chairman of the Council;
- “Council” means the Gampaha Urban Council;
- “Ordinance” means the Urban Council Ordinance, No. 61 of 1939;
- “Revenue Inspector” means the Revenue Inspector of the Council.

Schedule

| | |
|--|-------|
| For every bicycle or tricycle or bicycle car or cart, or tricycle car or cart— | |
| (a) if used for trade purposes | AGB-T |
| (b) if used for other than trade purposes | AGB |
| For every double-bullock cart or hackery | AGD |
| For every single-bullock cart or hackery | AGS |
| For every hand cart | AGH |
| For every jinricksha | AGR |

L. D.—B. 32/45./L. G. D.—BB. 1272.

GAMPAHA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made under sections 166 and 170 (7) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by

virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

BY-LAWS

1. No person shall preach or address any assembly or crowd or hold any meeting on any thoroughfare within the administrative limits of the Gampaha Urban Council, except under the authority of a permit issued by the Chairman and within the times and limits specified in such permit.

2. Any person who contravenes the provisions of by-law 1 shall be guilty of an offence and shall be liable on conviction to a fine not exceeding fifty rupees.

3. In these by-laws "Chairman" means the Chairman of the Gampaha Urban Council.

L. D.—B. 32/45/L G. D.—BB. 1269.

GAMPAHA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Gampaha Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

BY-LAWS

1. It shall be lawful for every mortgagee of any immovable property situate within the administrative limits of the Council or for any of the heirs or the legal representative of any deceased mortgagee to cause any such mortgage to be registered at the office of the Council.

2. Every person desiring to have a mortgage so registered shall forward or cause to be forwarded to the Chairman a statement setting out—

- (a) the name and address of the mortgagee or of any heir or legal representative of the mortgagee, if he is deceased;
- (b) the name and address of the mortgagor; and
- (c) a description of the property or such particulars as may be necessary for identifying it.

3. On receipt of such statement and on payment by the applicant of a registration fee of one rupee, the Chairman shall cause the names and addresses and the necessary particulars to be entered in the register kept for that purpose in the office of the Council.

4. In the event of any seizure, in execution for the recovery of any rates, taxes, or charges due to the Council, in respect of any property concerning which any mortgage and names and addresses may have been registered as aforesaid, the Chairman shall, at least 14 days before advertising such property for sale, serve or cause to be served on the person or persons whose names and addresses have been so registered, a notice in writing of the seizure, the date fixed for the sale, and the amount for the recovery of which the seizure was effected.

5. If at any time before the sale, the amount specified in the notice is paid to the Council, the property shall be released from seizure.

6. In these by-laws—

"Chairman" means the Chairman of the Council;
and
"Council" means the Gampaha Urban Council.

L. D.—B. 132/35/L. G. D.—BB. 489A

MATALE URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Matale Urban Council under sections 143 (b) and 166 of the Urban Councils Ordinance No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance as modified by the Proclamation published in the *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

BY-LAW

The premises specified in the Schedule hereto shall be exempt from the special conservancy rates for the year 1952, levied under section 143 (b) of the Urban Councils Ordinance, No. 61 of 1939, and referred to in the notice dated December 4, 1951, published in *Gazette* No. 10,332 of December 21, 1951.

SCHEDULE

The premises bearing the following assessment numbers—

Ward No. 1

Agalawatte Harasgama Lane : Nos. 19, 19/1, to 19/12, 23/6 to 23/10, 25/1, 4, 6/3, 14.

Bogahakotuwa Road : Nos. 1/5, 13, 13/1 to 13/4, 21, 23/2, 23/3, 6, and 16.

Epitamulla Lane : Nos. 7, 7/1 and 21/1.

Harasgama Road : Nos. 9, 37, 45, 47, 53, 55/2, 12/2, 24, 24/4, 24/5A, 24/8, 24/9, 26/1, 38, 46/1 and 48.

King Street : Nos. 110, 111, 113, 148, 150 to 158.

Pansala Path : Nos. 4 and 8/1.

Trincomalee Street : Nos. 585, 611/1, 619/1, 681, 701, 723/1, 725, 741, 765/1, 765/2, 767/1, 785, 787/1, 789, 793/1, and 805.

Ward No. 2

Agalawatte Road : Nos. 11, 15, 33, 41, 41/1, 41/2, 45/1, 45/2, 47/2 to 47/10, 49, 49/1, 51, 51/1, 53, 57, 59, 61, 63, 65, 18/1, 26, 34, 36a, 36c, 36b, 36, 36A, 38, 48, 54, 56, 58, 58/1, 60, 60/1, 60/2, 60/3, 64, 64/2, 64/1, 66, 68, 68/1 to 68/3, 70, 70/1 to 70/3, 72, 74, 74/1, 76 and 78.

Agalawatte Harasgama Lane : Nos. 3, 5 and 5/1.

Bomalawa Road : Nos. 5/4, 7/4, 7/5, 9, 9/2, 11, 23, 23/1, 2, 8 and 20.

King Street : Nos. 77, 79/1 to 79/4, 83/3, 85, 87 and 97.

Lane 2 : Nos. 4/1 to 4/12, 8/3, 8/4, 8/6 to 8/11 and 14.

Mahadewatte Road : Nos. 15, 39, 14, 16/8, 16/9 and 16/10.

Meewatekumbura Road : Nos. 61/1, 65, 8, 16, and 36.

Vihare Road : Nos. 18, 28, 30, 32, 44, 50, 21, 29, 31, 33, 39, 43, 51/1, 51/2, 51/3, 53/4 to 53/7, 63 and 69.

Ward No. 3

Dodandeniya Road : Nos. 19, 35/2, 37, 43, 24/1, 52, 52/1 to 52/3.

Dodandeniya Circular Road : Nos. 3, 25, 81/1, 32/3, 34/5, 34/8, 36/3, 40/4, 48 and 54.

Esplanade Road : No. 82/1.

Hulangamuwa Road : Nos. 26/1, 40, 50/1, 50/2, 54, 56, 64, 74, 76, 96/5, 96/8, 96/11 to 96/15, 96/17 and 98.

Kachchori Road : Nos. 21/3, 21/4, 21/7 and 33.

King Street : No. 15.

Malwatta Road : Nos. 23, 25, 27, 29, 31, 26, 26A, 26B, 30, 32, 32/1, 36, 38, 38/1, 44/1, 48/1 and 52.

Meewatekumbura : Nos. 43, 43/1 and 43/4.

Trincomalee Street : No. 79.

Vihare Road : Nos. 75, 75/1, 77, 81, 83, 89/7, 95, 54, 56/1, 56/2, 58, 60, 62/1, 62/3, 62/5 and 72/2.

Ward No. 4

Halangamuwa Road : Nos. 11/1, 19, 33/2, 33/5, 43/1, 77, 81, 93, 107, 107/1, 121, 131/5, 133, 135, 108/1, 112/3, 118/4, 118/8, 130/2, 134/3, 146, 154/1, 158, 160, 168/1, 168/2, 174, 180, 180/1, 180/3, 180/4, 180/5, 180/6 and 182/1.

Kumbiyangoda Road : Nos. 42, 58, and 62.

Meldumpooha Lane : Nos. 5/2, 9, 9/1, 9/4, 9/5, 11/3, 6/2 and 6/3.

Nagolla Road : Nos. 16, 18, 54, 72, 102, 122/1, 122/2, 126, 138/3 and 138/4.

Pahalagammedda Lane : Nos. 3, 15, 8/1, 14 and 24.

Pullayar Kovil Road : No. 17.

Ward No. 5

Kotuwegedara Road : Nos. 3, 9/2, 15, 8, and 12.

Kumbiyangoda Road : No. 11.

Moysey Crescent Road : Nos. 23, 25/1, 29, 33, 37, 53, 55/1, 61, 71, 83, 89, 91/1, 93, 93/1, 97, 18, 34, 40, 54, 54/1, 54/2, and 54/3.

Nagolla Road : Nos. 5, 53, 81, 105, 113, 153.

Nagolla Village Road : Nos. 3, 7, 19, 19/1, 25/2, 33, 8, 24, 44, 46, 54, 58/2, 58/4, 60 and 66.

Trincomalee Street : No. 47.

Ward No. 6

Gongawela Road : Nos. 15/2, 19 and 69.

Trincomalee Street : Nos. 2, 6/1, 20 and 132.

Ward No. 7

Dole Road : Nos. 5/2, 45, 61 and 48.

Gongawela Road : Nos. 101, 123, 127, 26 and 28.

Harrison Jones Road : Nos. 49, 28/1, 28/4, 46/1, 54/1 to 54/10.

Molandapitiya Road : Nos. 1/1, 10, 18/1 and 18/8

Hussain Avenue : Nos. 28/2 and 32

Pipe Line Road : Nos. 13 and 4.

Ward No. 8

Cheety Street : No. 45.

Godapola Road : No. 7/12.

King Street : Nos. 58, 62/3, 62/4, 100, 102 and 108

Muhanthiram Road : No. 4

Trincomalee Street : No. 337

Ward No. 9

Godapola Road : Nos. 81, 87, 89, 89/1, 113, 117, 137, 147, 151, 155, 161, 163, 42, 60, 68, 68/1, 68/2, 98, 106, 132/1, 132/2, 136/4 and 142.

Gongawela Road : Nos. 64 and 64/1.

Harrison Jones Road : Nos. 53, 57, 57/1 to 57/6.

Molandapitiya Road : Nos. 22, 22/6, 22/7, 22/11, 22/12, 22/13, 48 and 48/2.

Muhanthiram Road : Nos. 17, 21, 27, 35, 37, 10, 10/3, 10/7, 14, 16 and 46.

Rattota Road : Nos. 17, 19, 21, 33, 35, 37, 47, 47/1 to 47/5, 49, 51, 6, 10, 12, 20 and 36.

Taralanda Road : Nos. 21/5, 29, 4, 8, 8/1, 26 and 28.

Trincomalee Street : Nos. 652, 652/4, 654, 656, 656/1 to 656/7, 660/1, 662, 664/2, 672, 672/3, 710, 756, 768, 772, 774, 776, 792, 796, 812, 824, 832, 840 and 842/1.

BY-LAW

The premises specified in the Schedule hereto shall be exempt from the special water rate for the year 1952, levied under section 143 (b) of the Urban Councils Ordinance, No. 61 of 1939, and referred to in the notice dated December 4, 1951, published in *Gazette* No. 10,332 of December 21, 1951.

SCHEDULE

The premises bearing the following assessment numbers :

Ward No. 1

Agalawatte Road : Nos. 7 to 11/1, 15, 17/1 to 17/3, 19 to 19/12, 23/1 to 23/10, 4, 6 to 6/3.

Bogahakotuwe Road : Nos. 9, 13, to 13/4, 21, 23, 23/1 to 23/3, 6 and 12/1.

Epitamulla Lane : Nos. 21/1, 21/4, 21/5 and 23.

Harasgama Road : Nos. 45, 47, 12/2, 24 to 24/4, 24/5A, 24/8, 24/9, 24/9A, 26/1, 28, 30/1, 30/2, 32 to 40/2 and 44 to 46/3.

King Street : No. 111.

Pansala Path : No. 4.

Ward No. 2

Agalawatte Road : Nos. 41 to 41/2, 45/1, 45/2, 47/2 to 47/10, 49 to 53, 57 to 65, 54 to 58/1, 60 to 60/3, 64 to 64/2, 66 to 68/3, 70 to 70/3, 72, 74 to 78.

Agalawatte Harasgama Lane : Nos. 3 to 5/1 and 2.

Bomaluwa Road : No. 2.

King Street : No. 87

Lane 2 : Nos. 4/1 to 4/3, 4/5, 4/8 to 4/10, 4/12, 8/2 to 8/11.

Vihara Road : No. 31.

Ward No. 3

Dodandeniya Road : Nos. 29, 31, 33, 35, 35/1, 37 to 43, 26, 30, 34 to 50, 52, 52/1 to 52/3.

Dodandeniya Circular Road : Nos. 5, 7, 7/1, 9, 9/1, 11, 13, 15, 17 to 21, 25, 18, 18/1, 20 to 30, 32, 32/1, 32/3, 34/1 to 34/9, 36/1 to 36/3, 38/1, 40, 40/2 to 40/4, 42, 44, 46/1 to 46/4 and 48 to 56.

Hulangamuwa Road : Nos. 62, 96/5, 96/10, 96/11, 96/12, 96/13 to 96/17.

Vihara Road : Nos. 75, 54 and 56/2.

Ward No. 4

Hulangamuwa Road : Nos. 23, 118/8, 180/1, 180/2, 180/3, 180/4 to 180/7.

Meldumpooha Lane : Nos. 5/1, 5/2, 5/4 to 5/7, 7/1, 9, 9/1, 9/3, 9/5, 19.

Nagolla Road : No. 102.

Pahalagammedda Lane : Nos. 30 and 32.

Ward No. 5

Kotuwegedara Road : Nos. 3, 9/2, 15, 8, 12.

Kumbiyangoda Road : Nos. 11 and 43.

Moysey Crescent Road : Nos. 23, 25/1, 29, 37, 53, 55/1, 61, 71, 83, 80, 91/1, 18, 34, 40, 54, 54/1, 54/2, 54/3.

Nagolla Road : Nos. 5, 53, 81, 105, 113 and 153.

Nagolla Village Road : Nos. 3, 7, 19, 19/1, 25/2, 33, 8, 24/1, 44, 46, 54, 58/2, 58/4, 60 and 66.

Trincomalee Street : No. 47.

Ward No. 9

Rattota Road : Nos. 19, 21, 21/1, 21/2, 23, 23/1 to 23/3, 25, 27, 29, 31, 33, 35, 35/1, 37, 39, 41, 43, 43/1, 45, 10, 12, 14, 16, 18, 18/1, 20, 20/1, 22, 24, 26, 28, 30, 32, 34 and 36.

L. D.—B. 169/34/L. G. D.—BB. 380A.

MATALE URBAN COUNCIL

Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Matale Urban Council under sections 143 (b) and 166 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

L. D.—B. 14/52/L. G. D.—BB. 77.

RATNAPURA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Ratnapura Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, July 31, 1952.

BY-LAW

The by-laws relating to the removal of sand from any waste or public land published in *Gazette* No. 7,882 of September 18, 1931, are hereby amended in by-law 2 thereof, by the substitution, for the words and figures "not exceeding Rs. 50", of the words "not exceeding two hundred and fifty rupees".

L. D.—B. 57/51./L. G. D.—BB. 1248.

BATTICALOA URBAN COUNCIL

The Urban Councils Ordinance,
No. 61 of 1939

BY-LAWS made by the Batticaloa Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 6, 1952.

BY-LAWS

1. The public library established and maintained by the Council shall consist of—

- (a) a Lending Library;
- (b) a Reference Library; and
- (c) a Reading Room.

2. (1) The supervision and general administration of the public library shall be vested in a Library Committee (hereinafter referred to as the "Committee") composed of—

- (a) the Chairman for the time being of the Council;
- (b) four members of the Council who shall be elected at the first meeting of the Council in each year; and
- (c) seven prominent residents of the urban area elected by the Council at such meeting.

(2) The Council may appoint a librarian who shall be in charge of the public library and he shall be responsible for the maintenance of order in such library.

3. (1) The Chairman of the Council shall be ex-officio President of the Committee and he shall preside at every meeting of the Committee. In the absence of the Chairman at any meeting such member of the Committee as may be elected for the purpose by the other members present, shall preside at that meeting.

(2) The presiding member at any meeting shall have an original vote and casting vote if the votes cast on any question are equal.

4. No business shall be transacted at any meeting of the Committee unless there is a quorum of at least five members.

5. The Committee shall have the power to allow any person to use any part of the premises of the public library, subject to such conditions as it may deem necessary, or to refuse such person the use of any part of those premises, if such person has contravened any of these by-laws.

Lending Library

6. (1) No person shall be admitted as a member of the Lending Library unless he—

- (a) is not less than fourteen years of age;
- (b) is literate;
- (c) is resident, or has an office or a place of business, within the urban area;
- (d) deposits with the librarian a sum of five rupees; and

(e) is recommended by the occupier or owner of a house fetching a monthly rental of not less than twenty-five rupees.

(2) Every person desirous of being admitted as a member of the Lending Library shall make application in that behalf on a form obtainable from the librarian and shall have such application endorsed by any of the following:—

- (a) a member of Parliament;
- (b) a member of the Council;
- (c) a member of the Committee;
- (d) a Minister of Religion;
- (e) a member of the medical or legal profession;
- (f) a Justice of the Peace;
- (g) a Government servant whose name appears in the annual Civil List;
- (h) a Principal of a Secondary School; or
- (i) an employee of the Council whose salary is not less than one thousand five hundred rupees per annum.

(3) No person who is entitled under the preceding paragraph to endorse an application shall be required to have his own application endorsed.

7. The librarian shall issue two tickets to every person who is admitted as a member of the Lending Library and such person shall be entitled to borrow one book on each such ticket.

8. A member of the Lending Library shall be responsible for any book removed from such library on a ticket issued to him.

9. Where a member of the lending library loses a ticket issued to him under by-law 7 he shall immediately give notice to the librarian of such loss. If the librarian is satisfied that no book has been borrowed from the Lending Library on such ticket he may issue to such member a duplicate ticket. No such duplicate ticket shall be issued by the librarian unless there has elapsed at least a period of thirty days from the date on which the loss was brought to his notice.

10. Any book borrowed by a member from the Lending Library shall be returned to the librarian within a period of fourteen days from the date on which it was borrowed. The member may be allowed by the librarian to borrow any such book for a further period of fourteen days if the book is not required by any other member.

11. Where a member fails to return any book to the librarian within the period of fourteen days referred to in by-law 10, he shall be liable to a fine of ten cents for each day the book is overdue.

12. Where a member fails to return any book he has borrowed from the Lending Library within thirty days of the expiry of the period of fourteen days referred to in by-law 10, then such book shall be presumed to be lost.

13. Where a book borrowed by a member is lost or presumed to be lost then such member shall be liable to pay the cost of its replacement.

14. No member shall damage or injure in any manner any book he has borrowed from the Lending Library.

15. It shall be the duty of every member to bring to the notice of the librarian any damage or injury in any book he intends to borrow from the Lending Library. Where he has failed to bring any such damage or injury to the notice of the librarian such book shall be presumed to have been issued to him without any injury or damage.

16. Where the librarian is satisfied that a book returned by a member has been so damaged by him as to render it unfit for further circulation, such member shall be liable to pay the cost of its replacement. When the book has been replaced the damaged book shall be given to that member with the words "The Public Library—sold as damage" stamped thereon.

17. (1) No member shall lend to any person any book borrowed by him from the Lending Library.

(2) Any member who contravenes the provisions of paragraph (1) of this by-law shall forfeit his deposit and cease to be a member of the Lending Library.

18. (1) No member shall return to the Lending Library any book which to his knowledge has been used by any person suffering from an infectious or contagious disease.

(2) Where a book borrowed from the Lending Library by a member has been used by any person suffering from any infectious or contagious disease such book shall be destroyed and that member shall pay to the librarian the cost of its replacement.

19. Where any dispute arises between two or more members of the Lending Library as to which member should borrow a particular book, the librarian shall decide such dispute.

20. Any member who desires to borrow any book which has already been borrowed by another member, shall enter his name and the title of the book in a register kept for that purpose and the librarian shall, on such book being returned by the member who borrowed it, issue it to the member who has entered his name in the register. Where two or more members have entered their names in the register for any book, then such book shall be issued to them in the order in which they have entered their names in the register.

21. Any member who ceases to reside, or have an office or place of business, within the urban area shall cease to be a member of the Lending Library and shall return to the librarian the two tickets issued to him under by-law 7.

22. The deposit of five rupees paid by any person under by-law 6 (1) (a) shall, less any sum due from him to the Lending Library, be returned to him on his ceasing to be a member.

23. The Lending Library shall be open daily between the hours of 9 a.m. and 6 p.m. except on Sundays, public holidays and such other days as the Committee may, after giving at least seven days' notice to the members, fix for stock-taking.

Reference Library

24. No person shall make use of the Reference Library unless he—

- (a) has obtained permission from the librarian for that purpose; and
- (b) has signed the register kept in the Reference Library.

25. The Librarian may permit any person who—

- (a) is literate;
- (b) is resident within the urban area; and
- (c) is not less than fourteen years of age, to make use of the Reference Library.

26. No person shall take out of the Reference Library any book issued to him for purposes of reference.

27. (1) Subject to the provisions of paragraph (2), the Reference Library shall, on any day other than a Sunday or a public holiday, be open between the hours of 8 a.m. and 12 noon and 2.30 p.m. and 6.30 p.m.

(2) The Council may by resolution—

- (a) extend the hours specified in paragraph (1);
- (b) require the Committee to have the Reference Library open on a Sunday or public holiday during such hours as may be specified in the resolution; or
- (c) require the Committee to close the Reference Library on such days as may be fixed by the Council for purposes of stock-taking.

28. No person shall make use of the Reading Room unless he—

- (a) has obtained permission from the librarian for that purpose; and
- (b) has signed the register kept in the Reading Room.

29. The librarian may permit any person who—

- (a) is literate;
- (b) is resident within the urban area; and
- (c) is not less than fourteen years of age to make use of the Reading Room.

30. (1) Subject to the provisions of paragraph (2), the Reading Room shall, on any day other than a Sunday or public holiday, be open between the hours of 8 a.m. and 12 noon and 2.30 p.m. and 6.30 p.m.

(2) The Council may by resolution—

- (a) extend the hours specified in paragraph (1);
- (b) request the Committee to have the Reading Room open on a Sunday or public holiday during such hours as may be specified in the resolution; or
- (c) require the Committee to close the Reading Room on such days as may be fixed by the Council for purposes of stock-taking.

31. No person shall remove from the Reading Room any newspaper, periodical, magazine, map, document, manuscript or any other article placed in or belonging to the Reading Room.

General

32. No person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease, shall enter the premises of the public library until the periods of infection and incubation have elapsed.

33. No person shall—

- (1) behave in any disorderly manner or commit any nuisance in or about the premises of the public library;
- (2) damage or in any way deface any portion of the building, or any property of the Council in or about the public library;
- (3) remain or loiter about the premises of the public library after such library is closed, without being able to give a satisfactory account of himself;
- (4) smoke or spit within the premises of the public library;
- (5) gamble with dice or cards or play any game within the premises of the public library;
- (6) disturb the users of the public library by shouting, singing songs or making any other noise in such library;
- (7) enter the premises of the public library in an unclean condition;
- (8) bring any dog or other animal into the premises of the public library;
- (9) sleep or eat any food in any part of the premises of the public library; or
- (10) obstruct the librarian or any person acting under the orders of the librarian, in the lawful exercise of his powers under these by-laws.

34. Every contravention of by-law 31, by-law 32 or by-law 33 shall be punishable with a fine not exceeding fifty rupees.

Interpretation

35. In these by-laws—

- “Chairman” means the Chairman of the Council;
- “Council” means the Urban Council of Batticaloa;
- “Librarian” means the person appointed by the Council to be in charge of the library, and includes his assistants; and
- “urban area” means the area within the administrative limits of the Council.

L. D.—B. 50/49/L. G. D.—BC. 123.

VAVUNIYA TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAW made by the Vavuniya Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

BY-LAW

The Schedule to the by-law published in *Gazette* No. 10,322 of November 16, 1951, is hereby amended by the addition therein of the items set out in the Schedule hereto, the several particulars contained therein being set out in the appropriate columns of the first-mentioned Schedule.

SCHEDULE

| | Rs. c. |
|--|------------|
| Pork without bone .. | 65 per lb. |
| Pork with bones (three parts meet and one part bone) .. | 50 per lb. |

L.D.—B. 141/48/L.G.D.—GB. 14/26/6.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of Telikade-Majuwana village area in the Galle District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, July 31, 1952.

BY-LAWS

Sanitation nuisances

1. No person shall sink any well or cause any well to be sunk for the supply of water for domestic purposes within fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle shed, defective drain or latrine or any refuse heap or manure heap which is not removed at intervals of not more than two weeks, or of any land under cultivation which is manured every season.

2. No person shall, within a distance of fifty feet from any well used for the supply of water for domestic purposes—

- (a) construct or cause or permit the construction of a cesspit, cesspool, latrine, pigsty, gala, or cattle shed; or
- (b) allow any cesspit, cesspool, latrine, pigsty, gala or cattle shed to remain; or
- (c) deposit, or cause or permit the deposit of, any manure or decaying animal or vegetable matter; or
- (d) manure any land; or
- (e) allow any drain to be in a defective condition.

3. Whenever any tree or any branch, or other part of a tree overhangs any well, it shall be lawful for the Chairman to cause a notice in writing under his hand to be served on the owner or occupier of the land on which such tree stands, requiring such owner or occupier to tie up and make secure or to cut down and remove such tree or such branch or part of the tree and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

4. The Committee may, whenever such a course is deemed to be necessary, cause a notice in writing under the hand of the Chairman to be served on the owner or occupier of any land in which there is a well supplying water for domestic purposes, requiring such owner or occupier to bail out the water and clean the well and to execute such repairs as the Committee, may, in the interest of health, consider necessary and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

5. The owner or occupier of every land in which there is any abandoned well, quarry or pit shall cause such well, quarry or pit to be filled up within two days from the date on which the Chairman gives notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

6. No person shall cause any annoyance, danger or injury to any other person or cause damage to the property of any other person by committing any of the following acts:—

- (1) Halting any vehicle on any public road or path longer than is reasonably necessary for the purpose of taking up or setting down passengers or loading and unloading goods.
- (2) Allowing children of tender years to play or stray in any public road or public place.
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or public road, or path.
- (4) Easing himself on his own land in such a way as to offend other people's feelings of decency or easing himself on another's land or on any public road or path or in any public place other than a place specially provided for such purpose.
- (5) Throwing rubbish, offensive matter or un-serviceable articles or any other thing on land belonging to any other person.
- (6) Allowing dirty or unwholesome water to run into or along the land of any other person or any public place or public road or path.
- (7) Allowing offensive smells to arise in his own compound so as to pollute the surrounding air.
- (8) Omitting to drain or fill up any pit, trench, ditch or low place where water may collect and stagnate within twenty yards of any building used for human habitation in such manner as to constitute a danger to public health.
- (9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operation or by raising or lowering the level of such land or by diverting or blocking any drain, canal or waterway without first obtaining the sanction of the Committee. In this paragraph "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain.
- (10) Allowing cactus or prickly pear to grow in his land.
- (11) Placing or burying any charmed metal plate, leaf or paper or a charm of any other form on the land of any other person and causing fear or annoyance thereby to any person.

7. No person shall, for sale or for any purpose other than that of immediate use, keep or deposit or cause the keeping or depositing of, guano, bone-dust or any substance whatsoever from which noxious or offensive smells may arise, in any place within the village area.

8. In the case of the death of any person, the occupier of the premises where the death took place, or in his absence, the nearest adult male relative of the deceased, shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest relative the Chairman may cause the body to be buried at the expense of the Committee.

9. (1) No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

(2) The Chairman shall cause the bodies of dead animals of which the owners are absent or cannot be ascertained to be buried in a suitable place at the expense of the Committee.

10. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed within and without at least once yearly before the fifteenth day of April: Provided that it shall, at any time, be lawful for the Committee, if on account of the prevalence of any epidemic disease or for any other similar reason it appears to be necessary, to order the owner or occupier of any house within the village area to cause it to be whitewashed notwithstanding that such house may already have been whitewashed.

11. Every person splitting coconuts or causing coconuts to be split for other than domestic purposes, shall collect and throw away or otherwise dispose of the milk thereof or cause such milk to be collected and thrown away or otherwise disposed of, at a distance of at least one hundred yards from any public path, or public place or any dwelling house.

12. (1) If any building, wall or anything affixed thereon is in such a condition as to be dangerous to any neighbouring building or to the occupiers thereof or to passers-by, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands requiring him—

(a) in any case of urgency, within twenty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of passers-by, and

(b) in all cases, within three days after the service of the notice, to secure or repair such building, or walls or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law, shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Committee may cause any person or persons to do the work which ought to have been done by such owner or occupier and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

13. (1) Whenever any house or hut appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of that house or hut requiring him, within a time specified in such notice, to do such work as may be necessary to put that house or hut into a sanitary condition.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of the notice served on him under this by-law, the Chairman may cause the work to be done and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

Conservancy and scavenging

14. The Chairman may, by notice in writing served on the owner of any premises situated within an area for which a conservancy service has been established, require such owner to provide a pail latrine of such size and type and in such position on the premises as may be approved by the Chairman on the recommendation of the Medical Officer of Health or an officer authorized by the Medical Officer.

15. If the Medical Officer of Health or an officer authorized by such Medical Officer certifies that any cesspit or latrine (not being a pail latrine of the size and type referred to in by-law 14) situated on any premises within an area for which a conservancy service has been established is insanitary and dangerous to health, the Chairman may, by notice in writing served on the owner of such premises, require such owner to close such cesspit or latrine.

16. Every owner on whom a notice referred to in by-law 14 or by-law 15 has been served shall comply with the requirements of such notice within such time, in no case to be less than two months, as may be specified in such notice.

17. Every occupier of premises provided with a pail latrine and situated within an area for which a conservancy service has been established shall maintain such latrine at all times in a sanitary condition and in good repair.

18. No person other than a conservancy labourer employed by the Committee shall remove or otherwise dispose of the night soil from any pail latrine within the area for which a conservancy service has been established.

19. The occupier of any premises served by the conservancy service, other than an occupier who is exempted by the Committee on the ground of poverty shall pay monthly to the Committee a conservancy fee calculated at the rate of one rupee for each bucket used on the premises.

20. For the purpose of inspecting any cesspit or any latrine, whether constructed or in the course of construction, on any premises, it shall be lawful for the Medical Officer of Health or an officer authorized by him to enter the premises at any time between sunrise and sunset, and the occupier of the premises shall render such officer all such assistance as may be necessary for the purpose of the inspection.

21. The occupier of any premises situated within an area for which a scavenging service has been established, shall cause all ashes, sweepings and other refuse from those premises to be deposited in a bucket or bin with a suitable cover and of such shape and size as may be approved by the Chairman.

22. The occupier of any premises referred to in by-law 21 shall—

(1) daily, between such hours as the Chairman may from time to time notify by beat of tom-tom or otherwise, cause such bucket or bin to be placed by the edge of the road outside such premises but so as to cause no obstruction to traffic on the road; and

(2) cause such bucket or bin to be removed within half an hour of the emptying of such bucket or bin by the scavenging labourers of the Committee.

23. No person shall place on any road any bucket or bin referred to in by-law 21 except between such hours as are referred to in by-law 22.

24. The occupier of any premises served by the scavenging service other than an occupier who is exempted by the Committee on the ground of poverty, shall pay monthly to the Committee a scavenging fee calculated at the rate of fifty cents for each bucket or bin.

25. The conservancy fee referred to in by-law 19 and the scavenging fee referred to in by-law 24 shall be paid to the Chairman of the Committee or to any person duly authorized by him in writing to collect such fees on or before the tenth day of the month immediately following the month in respect of which such fees are due: Provided that when the owner or occupier of any premises has given written notice in advance to the Chairman that the premises will not be occupied during the whole of any specified month, and such owner or occupier subsequently satisfies the Chairman that such premises were in fact not occupied during that month, no conservancy or scavenging fee shall be payable in respect of those premises for that month.

Officers

26. The Chairman may authorise in writing any officer or other person to collect all taxes or fees due to the Committee and issue printed receipts.

27. No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function conferred, imposed or assigned to such Chairman or officer by or under any of the provisions of the Village Communities Ordinance or any by-laws made thereunder; or
- (b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

Lands and property

28. No person shall destroy, damage or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.

29. No person shall destroy, damage or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.

30. No person shall remove any sand, earth, stone, growing plants or trees from, or in any way alter or deface the surface of, any waste or public land without the authority of the Chairman.

31. No horse, cattle, sheep, goat or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman. Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.

32. Any person thereto authorized in writing by the Chairman may seize any horse, cattle, sheep, goat or swine which he may find tethered or grazing on any public land without a permit under by-law 31.

33. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village, no person who is not resident in such village shall tether any cattle, or permit any cattle to stray upon that pasture land without the written permission of the Chairman.

34. No person shall damage any fence, or obstruct any gateway, or befoul or poison any pond situated on any land set apart as a communal pasture.

35. Cattle (with the exception of buffaloes brought into the village area temporarily for purposes of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman, be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents for a month for each head of cattle.

Sale of provisions

36. No person shall keep any shop or place (other than a market) for the sale of poultry, fish, or other perishable articles of food except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

37. Every holder of a licence under by-law 36 shall keep the poultry and fish apart from other perishable articles of food, and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

38. The Chairman or any person duly authorized by him in writing may inspect any shop or place (other than a market) used for the sale of poultry, fish, or other perishable articles of food for human consumption.

The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary conveniences

39. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any person authorized by the Chairman in writing,

to inspect any drain, privy, cesspit, ashpit, or sanitary convenience in any premises within the village area and for the purpose of that inspection to enter such premises at any reasonable time and the owner or occupier of such premises shall render all such assistance as may be necessary.

40. The Chairman may, by notice in writing, require the owner or occupier of any premises within the village area forthwith, or within such time as may be specified in the notice, to take such measures, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit or sanitary convenience in such premises in a sanitary condition.

41. It shall be lawful for the Chairman, by notice in writing to require the owner or occupier of any premises within the village area, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises, or to cause the contents to be removed to such other place, for disposal in such manner, as may be so specified.

Private markets and fairs

42. No private market or fair shall be established or held within any market area.

43. No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

44. Every licence issued under by-law 43 shall—

- (a) be substantially in the Form set out in the Schedule hereto;
- (b) be subject to the conditions specified therein; and
- (c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

45. The fee for each licence issued under by-law 43 shall be one hundred rupees.

46. No person to whom a licence under by-law 43 is issued shall contravene any of the conditions specified therein.

47. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

48. A licence issued under by-law 43 may be cancelled by a Rural Court on the second or subsequent conviction of the licensee for a breach of any of the by-laws relating to markets and fairs, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

49. The Chairman may refuse to issue a licence under by-law 43 to any person whose previous licence has been cancelled by a Rural Court.

50. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or, any person authorized in writing by the Chairman, at all reasonable times to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist the Chairman or such officer aforesaid in the execution of his duties under this by-law.

Kraals

51. No person shall erect or maintain any kraal for soaking coconut husks in any public lake, river, lagoon, or estuary except on a licence issued in that behalf by the Chairman.

52. No licence shall be issued in respect of a kraal that obstructs any ferry, estuary or irrigation work.

53. Every licence issued under by-law 51 shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

Unwholesome food and drink

54. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

55. It shall be lawful for the Chairman or the Medical Officer of Health, or the Sanitary Inspector or any person authorized by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale, if such article appears to be unwholesome or unfit for human consumption.

56. Where any officer or person other than the Medical Officer of Health, seizes any article of food or drink under by-law 55, he shall place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

57. Where an article of food or drink is seized under by-law 55, the person seizing such article shall upon demand of a sealed sample by the person from whose possession such article was seized, place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give the sample to that person.

58. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 55, or the Medical Officer of Health before whom an article of food or drink is produced under by-law 56, certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

59. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning or has been killed by a wild beast or by the bite of a snake or a rabid dog.

Offensive and dangerous trades

60. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Manufacture of compost or artificial manure.
- (b) Manufacture of vinegar.
- (c) Manufacture of soap.
- (d) Boiling blood or offal.
- (e) Curing of arecanuts.
- (f) Seasoning of planks.
- (g) Curing or manufacturing rubber.
- (h) Icing of fish.
- (i) Keeping of a tannery.
- (j) Smoking or manufacturing of rubber sheets or crepe.
- (k) Storing of hides.
- (l) Storing of bones.
- (m) Storing artificial manure or material used for the preparation of artificial manure in quantity over three bags.
- (n) Storing of cured or dried fish.
- (o) Storing of perishable articles of food for the purpose of trade by wholesale.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Any trade in which machinery driven by oil or other fuel, steam, or electricity is used.
- (b) Burning or storing lime.
- (c) Curing or storing of plumbago.
- (d) Digging for coral stones by opening a pit.
- (e) Extracting of oil by apparatus.
- (f) Manufacture of coconut oil by machinery.
- (g) Manufacture of copra.
- (h) Manufacture of aerated waters.
- (i) Manufacture of desiccated coconut.
- (j) Manufacture or storing of fibre.
- (k) Manufacture of matches.
- (l) Quarrying of cabook, gravel or metal.
- (m) Storing of copra.
- (n) Storing of straw.
- (o) Storing of cotton, wool.

- (p) Manufacture of crackers or fireworks.
- (q) Keeping a timber or firewood depot.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

- (a) Dyeing of fibre.
- (b) Burning of bricks and tiles.
- (c) Burning of charcoal.

61. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) of this by-law shall, unless it is earlier cancelled under by-law 70, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

62. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

(1) the place at which the trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) every building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage facilities and latrine accommodation;
- (b) the roof of such building, must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of such building must not be less than six feet from the ground;
- (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (e) the walls of every room in such building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
- (f) the internal surface of such walls to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime plastered, and lime washed; and
- (g) the wood-work of such building must be oil painted or lime washed.

63. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 62 the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the holder of the licence requiring him to do before a day to be specified in the notice all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with the requirements of such notice within the time specified therein.

64. Any notice under by-law 63 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which the holder of the licence carries on such trade or if it is left with any person employed in such premises by the holder of the licence.

65. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purpose of that trade to be swept and cleaned daily;
- (b) the walls of every building used for the purposes of that trade to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and

(d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

66. No holder of a licence to carry on any offensive or dangerous trade shall pollute or contaminate any well, tank, river, stream, canal or other inland water.

67. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on such trade in any manner likely to cause a nuisance to or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

68. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of such trade—

- (a) to be discharged into the external air in such a manner and such a height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

69. It shall be lawful for the Chairman or the Medical Officer of Health, or the Sanitary Inspector, or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on and the holder of the licence or person in charge thereof shall permit such inspection to be made.

70. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any holder of a licence in respect of any offensive or dangerous trade convicted twice or oftener of a breach of any of these by-laws relating to offensive or dangerous trades and he shall not be entitled to any compensation in respect of the cancellation.

Sale of meat

71. (1) No person shall use any shop or place (other than a market) for the sale of meat except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) of this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

72. No person shall be entitled to a licence under by-law 71 unless the premises to be licensed are in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated and well lighted;
- (b) the roof of such building must be of some permanent material and the floor must be cemented;
- (c) the eaves of such building must be not less than six feet from the ground; and
- (d) the premises must be at least fifty feet distant from any cesspit, permanent manure heap, latrine, or open sewer.

73. Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of that stall a board on which his name and the phrase "Licensed Meat Stall" and its Sinhalese equivalent are clearly painted.

74. Every licensee of a meat stall shall cause—

- (a) a list of the names and addresses of all the employees (including vendors of meat) to be kept in that stall so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorised by him in writing;
- (b) the walls of every room, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be limewashed in March, June, September and December in every year and at such other times as may be ordered by the Chairman in writing;

(c) the wood work to be limewashed or if oil-painted, to be washed with hot water and soap in March and June in every year and at such other times as may be ordered by the Chairman in writing;

(d) the floor, the tiled or cemented portion of the walls, the tables and the chopping-blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;

(e) all hooks used in that stall to be kept polished and free from rust;

(f) every part of that stall and all furniture, utensils and equipment to be kept clean and in good repair;

(g) a sanitary dustbin to be kept in that stall;

(h) at least one spittoon to be kept in that stall at a place easily accessible to every employee;

(i) all refuse to be placed in covered receptacles made of zinc or galvanized iron and to be removed from that stall and cleaned once every day;

(j) an ample supply of potable water to be kept in that stall; and

(k) a copy of these by-laws in English and Sinhalese to be framed and hung in a conspicuous position in that stall.

75. (1) No meat shall be transported from any slaughter-house to any meat stall except in a box or vehicle which satisfies the conditions set out in the next following paragraph.

(2) (a) Every box used for the transport of meat must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid.

(b) Every vehicle used for the transport of meat must be provided with—

(i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;

(ii) a covering at each open end to screen the meat from public view; and

(iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material, for storing meat.

(3) Where any meat is transported in contravention of paragraph (1) the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

76. No person shall spit within any meat stall except into a spittoon provided for that purpose.

77. Every licensee of a meat stall shall take all necessary steps to ensure that the licensed premises are kept free from rats, and fill up all rat holes with broken glass and plaster them with cement.

78. No licensee of a meat stall shall allow the licensed premises to be used as a place for sleeping or for keeping any animal or bird, or any article other than an article necessary for the purposes of that stall.

79. No person who is suffering or who has recently suffered from any cutaneous, contagious or infectious disease, or who has been recently in attendance on any person suffering from any such disease shall enter any licensed meat stall or take part in the storing, preparation or sale of meat therein, or in the transport of any meat thereto or therefrom until the periods of infection and incubation have elapsed.

80. No licensee or person in charge of a meat stall shall permit the contravention by any person of by-law 76 or by-law 79.

81. It shall be lawful for the Chairman or any person authorised by him in writing to enter and inspect any licensed meat stall at all reasonable times, and the licensee or the person in charge of that stall shall render him all such assistance as may be necessary.

82. No licensee of a meat stall shall sell or expose for sale in that stall the meat of any animal which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers

Ordinance (Chapter 201), or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance or under a permit issued under section 14 of that Ordinance.

83. Every licensee of a meat stall shall keep that stall open daily for the sale of meat between the hours of 7 a.m. and 10 a.m. and the hours of 3 p.m. and 7 p.m.

Sale of fish

84. No person shall use any shop or place (other than a market) for the sale of fish except on a licence issued in that behalf by the Chairman. Every such licence, shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

85. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be licensed are in conformity with the following requirements:—

- (a) The premises must be in good repair, well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (b) The walls in every room in every part must be not less than seven feet in height and must be limeplastered and limewashed, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) All the eaves must be at least six feet from the ground;
- (d) All the wood-work must be oil-painted or limewashed;
- (e) The floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;
- (f) Every table provided in that stall for the purpose of keeping fish must be covered with zinc or other impermeable material;
- (g) The premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer; and
- (h) There must be no cesspit, latrine, or ashpit within or directly communicating with the premises.

86. Every licensee of a fish stall shall keep affixed in a conspicuous position on the outside of that stall a board with his name and the words "Licensed Fish Stall" legibly painted thereon in English and Sinhalese.

87. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be limewashed, and all the wood-work to be limewashed, or if oil-painted to be washed with hot water and soap at least four times a year in the months of March, June, September and December, and at such other times as may be ordered by the Chairman in writing.

88. Every licensee of a fish stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of tables, and the chopping blocks to be scrubbed and washed every day at such hour as is specified in the licence. He shall also cause all hooks for hanging fish to be kept polished and free from rust.

89. Every licensee of a fish stall shall keep every part of that stall, its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation or sale of fish in good repair, clean and free from effluvia arising from any drain, latrine, cesspit, or other nuisance.

90. Every licensee of a fish stall shall cause a sanitary dustbin and at least one spittoon to be kept in that stall so as to be easily accessible to those employed in the stall.

91. Every licensee of a fish stall shall keep that stall free from rats and shall fill up all rat-holes with broken glass and plaster them with cement.

92. No person shall keep any animal or bird in the licensed fish stall on any pretext whatsoever.

93. No person shall spit within the licensed fish stall except into a spittoon provided for the purpose.

94. No person who is suffering or who has recently suffered from any infectious, contagious, or cutaneous disease, or who has been in attendance on any person suffering from such disease, shall enter any fish stall or take part in the storing, preparation, or sale of fish therein, or in the transport of any fish thereto or therefrom until the periods of infection and incubation have elapsed.

95. No licensee of a fish stall shall permit the contravention by any person of by-law 92, or by-law 93 or by-law 94.

96. No person shall keep in the licensed fish stall any furniture, clothes, sleeping mats, or other articles which are not used for the purpose of storing, preparation or sale of fish.

97. No licensee of a fish stall shall allow any place on the same level with that stall and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from those premises by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open shall be not less than one-fifteenth of the area of the floor space.

98. Every licensee of a fish stall shall keep in that stall an ample supply of potable water.

99. Every licensee of a fish stall shall keep that stall open daily for the sale of fish.

Sale of fruit and vegetables

100. No person shall use any shop or place (other than a market) for the sale of fresh fruit or vegetables except on a licence duly obtained from the Chairman in that behalf every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

101. No person shall be entitled to a licence under by-law 100 unless the premises to be licensed are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair, well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must be at least seven feet in height and must be lime-plastered and limewashed, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood work must be oil-painted or limewashed;
- (e) the floor must be cemented throughout;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust-bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at a distance of at least fifty feet from any latrine, cesspit, manure heap or open sewer; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

Sale of poultry

102. No person shall use any shop or place (other than a market) for the sale of poultry except on a licence issued in that behalf by the Chairman.

103. Every licence issued under by-law 102 shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

104. Every licensee of a poultry stall shall keep the birds in baskets so made that the birds may not suffer unnecessary discomfort.

Construction of latrines

105. Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and in accordance with such requirements as may be specified in the notice.

106. Every owner or lessee of premises on whom a notice is served under by-law 105 shall, within thirty days of the service of the notice, construct a latrine conforming in all respects to the requirements specified in the notice.

107. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

108. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area;

“market area” means the area within a circle having a radius of one mile from any village market; and

“village area” means the Telikada-Majuwana village area in the Galle District.

SCHEDULE

Licence to establish and hold a private market*/fair. — of — is hereby licensed to establish and hold a private market*/fair on the land called — situated at — in the — village area from the date hereof until the thirty-first day of December, 19 —, subject always to the subjoined conditions.

Chairman,

Telikada-Majuwana Village Committee.

Date : —.

Conditions of the above licence

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market*/fair shall be exhibited in a conspicuous place in the market*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or who has recently suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance recently on any person suffering from such disease, to use or occupy any stall, seat or space in the market*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of, in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. The licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

* Strike out whichever is inapplicable.

L. D.—B. 20/48—L. G. D.—GC. 14/50.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Sinhala Pattu village area in the Anuradhapura District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, August 4, 1952.

BY-LAWS

Cattle sheds, galas and halting places

1. No person shall establish or keep a cattle shed, gala or halting place, for public use except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall unless it is cancelled under by-law 7 expire on the thirty-first day of December of the year in respect of which it is issued.

2. Every licensee shall cause a table of fees leviable at each cattle shed, gala or halting place to be written in Sinhalese and to be exhibited on a conspicuous part of the cattle shed, gala or halting place.

3. Every licensee of a cattle shed, gala or halting place shall—

- (a) keep the premises of the cattle shed, gala or halting place in a sanitary condition; and
- (b) allow no gambling or disorderly conduct to take place in the cattle shed, gala or halting place.

4. The licensee of every cattle shed, gala, or halting place shall provide a separate portion of land for the parking of carts.

5. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing to enter and inspect at all reasonable times any cattle shed, gala or halting place, and the licensee or the person in charge thereof shall render him all such assistance as may be necessary.

6. It shall be lawful for the Chairman to suspend the licence issued in respect of any cattle shed, gala or halting place during the continuance of an epidemic if such suspension is essential in the public interest.

7. It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee on a second or subsequent conviction for the breach of any of these by-laws relating to cattle sheds, galas or halting places and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Dairies and sale of milk

8. No person shall sell or hawk, or expose, offer or deliver for sale, any milk produced within the village area unless he is—

- (a) the licensee of a dairy of three or more cows;
- (b) a registered supplier of milk;

(c) a vendor of milk who is employed by a licensee of a dairy or by a registered supplier of milk and to whom a card of registration has been issued by the Chairman.

9. Every registered supplier shall cause every vessel used for collecting, storing or distributing milk to be washed after each occasion on which the vessel is used, first with cold water then with boiling water and soda and finally with water which has been boiled and cooled.

10. No person shall expose, offer or deliver for sale or sell or hawk, within the village area any milk produced outside that area unless he—

- (a) has been registered by the Chairman as a purveyor of milk; or
- (b) has been registered by the Chairman as a vendor of milk employed by a registered purveyor of milk.

11. (1) The Chairman may refuse to register any person as a purveyor of milk, if the Chairman of any duly constituted local authority for the area within which the dairy from which that person intends to obtain milk is situated, after inspection of the dairy, recommends that that person should not be registered as a purveyor of milk.

(2) No fee shall be charged for the registration of any person as a purveyor of milk.

12. (1) No licensee of a dairy, registered supplier of milk or a purveyor of milk shall employ any person as a vendor of milk, unless that person has been registered by the Chairman as a vendor of milk employed by such licensee, supplier or purveyor, as the case may be.

(2) The Chairman shall issue to every person who is registered as a vendor of milk a card of registration bearing—

- (a) the name, the registration number and thumb impression of that person; and
- (b) the name and licence number or registration number of the licensee of a dairy, registered supplier of milk, or registered purveyor of milk under whom that person is employed.

13. (1) The Chairman may refuse to register any person as a vendor of milk under by-law 12, until a medical officer nominated by the Chairman has examined that person and certified him to be free from any infectious, contagious or cutaneous disease.

(2) No fee shall be charged for the registration of any person as a vendor of milk.

14. Every registered vendor of milk shall carry his card of registration on his person when exposing, offering or delivering for sale or selling or hawking milk and shall produce such card for inspection whenever requested to do so by any person duly authorised in that behalf by the Chairman in writing.

15. No person shall expose, offer or deliver for sale or sell or hawk within the village area—

- (a) any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "Skimmed Milk" and its Sinhalese and Tamil equivalents and is declared at the time of sale to be skimmed milk; or
- (b) any milk adulterated with water or any other foreign substance or liquid; or
- (c) any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material: Provided that milk to which tea, coffee or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house shall not be deemed to be adulterated for the purposes of this by-law.

16. The Chairman or any officer authorised in writing by the Chairman, may at any time demand and take a sample of milk for analysis on payment

of the value thereof from the licensee of any dairy or from any registered supplier of milk, registered purveyor of milk, or registered vendor of milk.

17. No licensee of a dairy, registered supplier of milk, registered purveyor of milk or registered vendor of milk shall refuse to comply with a demand lawfully made under by-law 16.

Diseases amongst animals

18. It shall be the duty of the owner or person in charge of any animal suffering from murrain or other infectious or contagious disease—

- (1) to segregate such animal and to give immediate information of such disease to the Chairman;
- (2) to remove such animal to any place specified by the Chairman and to leave it in such a place in charge of such person as may have been authorised by the Chairman to tend or to treat it;
- (3) to burn or to bury at a depth of not less than 6 feet, the dung, litter and refuse of such animal, and in the event of its death, its carcase, and to disinfect the shed or spot where such animal has lain;
- (4) to clean and disinfect his own person and clothing before he approaches healthy cattle; and
- (5) to take all such precautions and steps as may be necessary to prevent any such animal from mixing with any other healthy animal until fourteen days have elapsed after its complete recovery.

19. (1) On receipt of information given under by-law 18, the Chairman shall by beat of tom-tom or in such other manner as he may deem fit, declare the village area or any specified part thereof to be an infected area.

(2) Where the village area or any part thereof has been declared to be an infected area under paragraph (1), the Chairman shall, upon the expiry of fourteen days from the recovery, of the animal last known to be affected by the disease or from the death of such animal declare in the manner referred to in paragraph (1) that the village area or such part thereof is free from disease.

20. Where the village area or any specified part thereof has been declared to be an infected area under by-law 19(1)—

- (1) no person shall bring any cattle into or remove any cattle from the infected area;
- (2) all owners and persons in charge of cattle in the infected area, and in every village within a radius of one mile from the infected area, in any case where the infected area is a part of the village area shall keep their cattle tethered or securely penned, so as to prevent them from straying;
- (3) every person who within an infected area finds the carcase of any animal lying unburied, shall report the fact to the Chairman and the Chairman shall cause it to be buried in the manner specified in by-law 18 (3);
- (4) no person shall disinfect the carcase of any animal which had died of disease or remove or keep for any purpose the flesh, hide, horns, hoofs, or other parts of the carcase of such animal; and
- (5) every owner of cattle in the infected herd shall, whenever the Chairman so directs, have his cattle subjected to such treatment or inoculation at such spot and by such persons as may be specified by the Chairman in writing.

Epidemic, endemic or contagious disease

21. It shall be lawful for the Chairman or any person authorised by him in writing to place or cause to be placed a mark in a conspicuous part of the exterior of any house or building where a person

is suffering from a disease of any epidemic or endemic or contagious nature, and to keep such mark affixed for such time as he may deem necessary.

22. No person shall without the permission of the Chairman remove or obliterate any such mark.

23. No person who is suffering from any of the diseases referred to in by-law 21 shall wilfully go abroad into any road, path or public place.

24. No person shall wilfully expose in, or take into any road, path, or public place any child or other person who is suffering from any disease referred to in by-law 21.

25. Where any person suffering from any of the diseases referred to in by-law 21 dies, the owner or occupier of the premises where the death took place, or the nearest adult male relative of the deceased shall be responsible for the speedy burial or cremation of such person, and in the absence or default of such owner or occupier or relative, the Committee shall cause the dead body to be buried or cremated, and the expenses incurred thereby may be recovered as a debt due to the Committee from such owner, or occupier or male relative.

Spring guns and traps

26. (1) No person shall set any spring gun, trap or bow or dig any pitfall without the written permission of the Chairman.

(2) The grant of permission under paragraph (1) shall be proclaimed by the Chairman by beat of tom-tom.

Offensive and dangerous trades

27. (1) The following trades shall be deemed to be offensive trades:—

- (1) Storing cured or dry fish.
- (2) Storing perishable articles of food for the purpose of sale by wholesale.
- (3) Manufacturing compost or artificial manure.
- (4) Manufacturing vinegar.
- (5) Curing or manufacturing rubber.
- (6) Manufacturing soap.
- (7) Keeping a tannery.
- (8) Curing arecanuts.
- (9) Boiling blood or offal.
- (10) Storing Hides.
- (11) Storing bones.
- (12) Icing fish.
- (13) Curing planks.
- (14) Keeping a kraal for soaking coconut husks.
- (15) Smoking or manufacturing rubber sheets or crepe.
- (16) Storing artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (1) Manufacturing aerated waters.
- (2) Manufacturing copra.
- (3) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (4) Extracting oil by apparatus.
- (5) Quarrying cabook, gravel or metal.
- (6) Storing copra.
- (7) Storing straw.
- (8) Manufacturing desiccated coconut.
- (9) Curing or storing plumbago.
- (10) Digging for coral stones by opening a pit.
- (11) Manufacturing coconut oil by machinery.
- (12) Burning or storing lime.
- (13) Manufacturing or storing fibre.
- (14) Storing cotton wool.
- (15) Manufacturing matches.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

- (1) Dyeing fibre.
- (2) Burning bricks and tiles.

28. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is cancelled under by-law 38, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

29. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (i) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (ii) the building or buildings, if any to be used for the purpose of that trade are in conformity with the following requirements:—
 - (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
 - (b) the roof of such building must be made of some permanent material and the floor must be cemented;
 - (c) the eaves of such building must be not less than six feet from the ground;
 - (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
 - (e) the walls of every room in such building must be not less than seven feet in height, and must be built of bricks, stone or cabook;
 - (f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be limeplastered and limewashed;
 - (g) the woodwork of such building must be oilpainted or limewashed.

30. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade any building used for the purpose of that trade ceases to conform to the provisions of by-law 29, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) shall fail to comply with the requirements of such notice within the time specified therein.

31. Any notice under by-law 30 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on that trade or if it is left with any person employed by him in such premises.

32. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purpose of such trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be limewashed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean;
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

50. The licensee of a meat stall shall cause the top of every table on which meat is kept to be covered with zinc or other impermeable material.

51. The licensee of a meat stall shall cause the floor and the tiled or cemented portions of the walls of that stall and the tops of the tables and the chopping blocks used in that stall to be scrubbed and washed once every day. He shall cause all hooks for hanging meat to be kept polished and free from rust.

52. The licensee of a meat stall shall keep every part of that stall and the furniture, utensils, and equipment used in connection with the storing, preparation or sale of meat, in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit, or other nuisance.

53. The licensee of a meat stall shall cause a sanitary dust bin and at least one spittoon to be kept in that stall so as to be easily accessible to those employed in that stall.

54. The licensee of a meat stall shall cause all refuse to be immediately placed in a covered receptacle made of zinc or galvanized iron, and to be removed daily from that stall. He shall cause such receptacle to be kept always covered except at the times when refuse is being actually placed in it.

55. The licensee of a meat stall shall keep that stall free from rats, and shall cause all rat holes in that stall to be filled up with broken glass and plastered with cement as soon as found.

56. No person shall keep any animal or bird in a licensed meat stall on any pretext whatsoever.

57. No person shall spit within a licensed meat stall except into a spittoon provided for the purpose.

58. No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or who has recently been in attendance on any person suffering from such disease, shall enter a licensed meat stall or take part in the storing, preparation, or sale of meat therein, or in the transport of any meat thereto or therefrom.

59. No licensee of a meat stall shall permit the contravention by any person of by-law 57 or by-law 58.

60. No person shall keep in a licensed meat stall any furniture, clothes, sleeping mats or articles other than those used for the purpose of the storing, preparation or sale of meat.

61. No licensee of a meat stall shall allow any place on the same level as that stall and forming part of the same building to be used as a sleeping place, unless it is effectually separated from that stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open is not less than one-fifteenth of the superficial floor space.

62. The licensee of a meat stall shall keep in that stall an ample supply of potable water.

63. No licensee of a meat stall shall sell or expose for sale, in that stall, the meat of any animal which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201), or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance, or under a permit issued under section 14 of that Ordinance.

64. The licensee of a meat stall shall keep that stall open daily for the sale of meat during the hours of 7 a.m. to 10 a.m. and 3 p.m. to 7 p.m.

65. No licensee of a meat stall shall allow any person employed by him to transport meat for sale from that stall unless such person is in possession of a card of registration signed by the Chairman and by such licensee.

66. No licensee of a meat stall shall permit any person employed by him to transport for sale from that stall any meat otherwise than in a closed vehicle or a closed basket, tin, or other suitable receptacle. He shall cause every such vehicle, basket, tin, or other receptacle to be kept clean at all times.

67. The Chairman shall, on application made to him by the licensee of a meat stall, issue a card of registration in respect of each person employed by such licensee in transporting meat for sale.

68. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of the licensee of a meat stall convicted twice or oftener of any breach of any of these by-laws relating to meat stalls; and such licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Roads and paths

69. Every village road or path shall be constructed or reconstructed and maintained in accordance with the decisions of the Committee as to the width of such road or path and the course which it is to take.

70. (1) Whenever any work of construction or of repair is commenced on any village road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary, after giving at least three days' notice of such prohibition by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Chairman, whenever authorised by the Committee by a resolution in that behalf, to restrict or prohibit the use of any village road or path by any kind or class of heavy vehicular traffic.

71. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter between 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals and implements, upon any land adjacent to or near any existing or proposed village road or path, for the purpose of executing any work connected with such road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed village road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make any temporary road through the grounds near any existing or proposed village road or path during the execution of any work connected with such road or path; and
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains, water courses, fences or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any village road or path:

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands, or over any enclosed garden or yard.

72. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any village road or path, whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee, divert the line of any village road or path, whether constructed or in the course of construction.

33. No holder of a licence to carry on any offensive or dangerous trade shall pollute or contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

34. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of persons in the neighbourhood.

35. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

36. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit the inspection to be made.

37. The holder of a licence to carry on any offensive or dangerous trade shall keep affixed in a conspicuous position on the premises in which such trade is carried on, the licence obtained under by-law 28, or where such licence cannot be affixed cause a board to be affixed, with the licence number and the name of the holder of the licence clearly painted, in a conspicuous place on such premises.

38. It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose to cancel the licence of any licensee convicted twice or oftener of a breach of any of the by-laws relating to offensive or dangerous trades, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Wells, spouts, bathing places

39. No person of one sex shall enter any enclosure at a public well, or any public bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex.

40. (1) No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or has been recently in attendance on any person suffering from such disease, shall bathe or wash at any public well or watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance of at least twenty feet from the well or bathing place.

41. (1) No person shall wash, or cause to be washed, any animal or any clothes, mats, or other article whatsoever, at any public well, or at any place set apart as a public bathing place.

(2) No person shall lead, or drive, or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water or the precincts, of any public well or bathing place.

42. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) Where the Committee has set apart any special place in any tank, stream, or other watering place, for washing, for bathing, for taking water for

human consumption or for the washing of animals, no person shall use any such place for any purpose other than that for which it has been so set apart.

43. No person shall, without the written permission of the Chairman, remove, water from any public well, tank, or any other watering place, in any cart or barrel, or in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

Sale of meat

44. (1) No person shall, within the village area, use any shop or place (other than a market) for the sale of meat unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) of this by-law shall, unless it is cancelled under by-law 68, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

45. No person shall be entitled to a licence under by-law 44 unless the premises to be licensed are in conformity with the following conditions:—

- (1) The premises must be in good repair and well ventilated and well lighted, and every room must be provided with windows which are capable of being opened and the area of which when open is not less than one-fifteenth of the superficial floor space.
- (2) The walls of every room in every part must be not less than seven feet in height, and must be built of brick, stone, or cabook, with the inside thereof limeplastered and limewashed, and the lower internal surface of each such wall must be covered with glazed tiles or plastered in cement up to a height of four feet from the ground.
- (3) All the eaves must be at least six feet from the ground.
- (4) The roof must be made of some permanent material.
- (5) All the woodwork must be oil-painted or limewashed.
- (6) The floor must be cemented throughout.
- (7) The premises must be provided with adequate drainage.
- (8) The premises must be provided with a sanitary dust bin and at least one spittoon and with sufficient latrine accommodation.
- (9) The premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer.
- (10) There must be no cesspit, latrine or ashpit within, or directly communicating with, the premises.

46. The licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of that stall a board with his name and the words "Licensed Meat Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

47. The licensee of a meat stall shall cause a copy of these by-laws, relating to meat stalls, in English, Sinhalese and Tamil, to be framed and hung in a prominent place in that stall. He shall also keep in that stall a list of the names and the addresses of his employees so as to be at all times available for inspection.

48. The licensee of a meat stall shall cause the walls of every room forming part of that stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be limewashed and all the woodwork to be limewashed or, if oil-painted, to be washed with hot water and soap at least four times a year in the months of March, June, September and December, and at such other times as may be ordered by the Chairman in writing.

49. The licensee of a meat stall shall not cause or permit any furniture which cannot be moved about for the purpose of cleaning the floor and the walls of that stall, to be used in that stall.

73. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy fields through which any village foot-path runs, to maintain such foot-path at its customary width.

(2) No person shall cut or encroach upon any such foot-path so as to reduce its width to less than its customary width.

Officers

74. The Chairman may authorise in writing any officer or other person, to collect all taxes or fees due to the Committee and to issue printed receipts.

75. No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred or imposed upon or assigned to such Chairman or officer by or under any of the provisions of the Village Communities Ordinance, or of any by-laws made thereunder; or
- (b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

Regulation of traffic

76. No person shall pull, or push along, or drive any kind or class of vehicle on any path or road within the village area at night without a lighted lantern attached on each side to the front of the vehicle.

77. No person shall lead or drive any animal along any path or road within the village area without a light between the hours of sunset and sunrise.

78. When any solo pedal cycle is being ridden or wheeled along by any person on any road or path—

- (1) he shall not carry any other person on such cycle; and
- (2) no other person shall cause or permit himself to be carried on such cycle.

Construction of latrines

79. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and in accordance with such requirements as may be specified in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall, within thirty days of the service of any such notice, construct a latrine conforming in all respects to the requirements specified in such notice.

80. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

Land and property

81. No person shall destroy, damage or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.

82. No person shall destroy, damage or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.

83. Where any common pasture lands have been set apart by the Committee for the use of any specified village, no person who is not resident in any such village shall tether any cattle, or permit any cattle to stray, upon such pasture lands without the written permission of the Chairman.

84. No person shall damage any fence or obstruct any gateway, or befoul or poison any pond, situated on any land set apart as a communal pasture.

Public health, nuisances

85. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds, rank or noisome vegetation, and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes for a distance of thirty yards from the house or to the boundary of the premises, whichever is less.

86. (1) When any tree or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupants of any building or to any property, or to the safety of passers-by along any public thoroughfare, the Chairman may by notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure or to cut down and remove, such tree or such branch or fruit or other part of the tree, within such time as may be specified in the notice.

(2) Every person on whom a notice is served under paragraph (1) shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do what such person was required to do by such notice, and the expenses thereby incurred may be recovered from such person as a debt due to the Committee.

87. The owner or occupier of every land in which there is any abandoned well, quarry or pit shall cause such well, quarry or pit to be filled up within two days from the date on which the Chairman gives notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

88. No person shall cause any annoyance, danger, or injury to any other person, or cause damage to the property of any other person by committing any of the following acts:—

- (1) Halting any vehicle on any village road or path longer than is reasonably necessary for the purpose of taking up or setting down passengers or goods;
- (2) allowing children of tender years to play or stray on any village road or path or public place;
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or village road or path;
- (4) Easing himself on his own land in such a way as to offend other people's feelings of decency, or easing himself on another's land or on any village road or path, or in any public place other than that specially provided for such a purpose;
- (5) Throwing rubbish, offensive matter, or unserviceable articles or other things, on land belonging to any other person;
- (6) Allowing dirty or unwholesome water to run into or along the land of any other person, or any public place or village road or path;
- (7) Allowing offensive smells to arise in his own compound so as to pollute the surrounding air;
- (8) Omitting to drain or fill up any pit, hollow, trench, ditch, or low place, where water may collect and stagnate, within twenty yards of any building used for human habitation, in such manner as to constitute a danger to public health;
- (9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operations or by raising or lowering

the level of such land, or by diverting or blocking any drain or channel or waterway without first obtaining the sanction of the Committee. In this paragraph "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain;

- (10) Allowing cactus or prickly pear to grow on his land;
- (11) Placing or burying any charmed metal plate, leaf, or paper or a charm of any other form, on the land of any other person, and causing fear or annoyance thereby to any person.

89. No person shall, for sale or for any purpose other than that of immediate use, keep or deposit, or cause the keeping or depositing of, any guano, bone-dust, or any other substance whatsoever from which noxious or offensive smells may arise, in any place within the village area.

90. In the case of death of any person, the occupier of the premises where the death took place or, in his absence, the nearest adult male relative of the deceased, shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest relative, the Chairman may cause the body to be buried at the expense of the Committee.

91. (1) No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

(2) On the death of any animal, it shall be the duty of the owner thereof, or, in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

(3) Where any person who is responsible under paragraph (1) for the burial of any dead animal fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause the dead animal to be buried, and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

92. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed within and without, at least once yearly before the fifteenth-day of April: Provided that it shall, at any time, be lawful for the Committee, if on account of the prevalence of any epidemic disease or for any other similar reason it appears to be necessary, to order the owner or occupier of any house within the village area to cause such house to be white-washed, notwithstanding that such house may already have been white-washed.

93. Every person splitting coconuts, or causing coconuts to be split, for other than domestic purposes, shall collect and throw away, or otherwise dispose of, the milk thereof, or cause such milk to be collected and thrown away, or otherwise disposed of, at a distance of at least one hundred yards from any village road or path or public place, or from any dwelling house.

94. (1) If any building, or wall, or anything affixed thereon is in such condition as to be dangerous to the neighbouring buildings or to the occupiers thereof, or to passers-by, the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of land on which such building or wall stands, requiring him—

- (a) in any case of urgency, within twenty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of the passers-by; and
- (b) in all cases, within three days after the service of the notice, to secure or repair such building or wall, or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Committee may authorise any specified person or persons to do the work which ought to have been done by such owner or occupier, and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

95. (1) Whenever any house or hut appears to be in an insanitary condition, or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of the house or hut requiring him within a time specified in such notice to do such work as may be necessary to put that house or hut into a sanitary state.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

Unwholesome food

96. No person shall sell or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

97. (1) The Chairman, or any officer, authorised in writing by the Chairman, or a Sanitary Inspector, may at any time of the day inspect any article of food or drink exposed for sale and seize any such article which appears to be unwholesome or unfit for human consumption.

(2) The Chairman may order any article of food or drink, seized under paragraph (1) and found to be unwholesome or unfit for human consumption to be destroyed or to be so disposed of as to prevent its being sold or exposed for sale or used for human consumption.

Gambling and cart-racing

98. No person shall gamble with dice or cards, play any game for a stake or take part in betting of any kind within the village area.

99. No person shall allow gambling with dice or cards, or the playing of any game for a stake in any house, premises, boat, vessel, or vehicle occupied by that person or belonging to him or under his control.

100. No person shall engage in cart-racing on any public road or path.

Public notices

101. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

102. No person shall wilfully contravene the directions set out in any notice, or remove any notice board, fence, post or barrier or other thing put up by the authority of the Chairman in the execution of any work commenced under the by-laws of the Committee.

Water supply

103. No person shall sink any well or cause any well to be sunk for the supply of water for domestic purposes within fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle-shed, defective drain, or latrine, or any refuse heap or manure heap which is not

removed at intervals of not more than two weeks, or of any land under cultivation which is regularly manured every season.

104. No person shall, within a distance of fifty feet from any well used for the supply of water for domestic purposes—

- (a) construct or cause or permit the construction of a cesspit, cesspool, latrine, gala, or cattle-shed; or
- (b) allow any cesspit, cesspool, latrine, pigsty, gala, or cattle-shed to remain; or
- (c) deposit, or cause or permit the deposit of any manure or decaying animal or vegetable matter; or
- (d) manure any land; or
- (e) allow any drain to be in a defective condition.

105. The Committee may, whenever such a course is deemed to be necessary, cause notice in writing under the hand of the Chairman to be served on the owner or occupier of any land in which there is a well supplying water for domestic purposes, requiring such owner or occupier to bail the water out and clean the well and to execute such repairs as the Committee may, in the interest of health consider necessary; and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

Disorderly conduct, loitering and use of abusive language

106. No person shall loiter in any public road or path, or in any public place, after 9 p.m. without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device, without the light being actually put on, shall not be deemed to be sufficient for the purpose of this by-law.

107. No person shall use abusive language with intent to annoy any person or knowing or having reason to believe that it is likely to annoy any person, or to cause a breach of the peace.

108. No person shall disturb the public after 9 p.m. by shouting, singing songs, or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the rights of the people in the matter of religious ceremonies and orderly gatherings.

109. No person shall cause any annoyance to any other person by publishing any obscene writing or by making any obscene drawing or by singing or reciting any obscene song or ballad, or do any other act which is likely to outrage public decency.

Stray cattle

110. The owners of cattle which are believed to have strayed shall forthwith give information to the Village Headman or to the Chairman.

The housing and penning of cattle, goats and pigs

111. The occupier of any premises shall not keep any cattle, goat, or pig on those premises except in an enclosure situated at a distance of fifty feet or more from any dwelling house.

112. The occupier of any premises shall not keep any enclosure for any cattle, goat, or pig so as to be a nuisance to any person residing in the village area or making use of any public road.

113. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall cause every part of such premises or building to be thoroughly cleaned as often as may be requisite.

114. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall at all reasonable times afford free access to the Chairman or any officer duly authorised by him for the purpose of inspecting such premises or buildings.

Village markets and fairs

115. The area within a circle having a radius of one-fourth of a mile from any village market is hereby declared to be the market area for that market.

116. Within the market area of any village market no person shall, on any day on which that market is open, sell or offer or expose for sale any vegetables, fruit, fish, meat or other perishable articles of food at any place other than that market:

Provided that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places, or do not for the purposes of such sale establish themselves on the public roads or other public places;
- (b) the sale, by the licensee of an eating-house or a tea or coffee boutique, of ripe plantains or other fruit for consumption on the premises; or
- (c) the sale of young coconuts by any person.

117. Every village market shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be approved by the Committee.

118. Where the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

- (a) sell or expose for sale such article or class of articles in any place in such market other than the portion so set apart; or
- (b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.

119. A fee of fifty cents per day for each square yard of floor space in the market shall be levied and paid for the use and occupation of any stall, seat or space in any village market.

120. The Committee may lease the right of collecting the fee leviable under by-law 119 to any approved person—

- (a) by private treaty;
- (b) by calling for tenders; or
- (c) by way of public auction.

121. No person shall use any stall, seat or space in a village market unless he is the holder of a permit issued in that behalf, by or under the authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the date specified therein.

122. The fee payable under by-law 119 shall be paid to the Chairman or such other person as may be authorised by the Chairman, and no permit under by-law 121 shall be issued to any person until he has paid the fees due from him.

123. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market a notice setting out in English, Sinhalese and Tamil the fee payable for the use and occupation of that market, and no person shall demand or receive any sums higher than those set out in such notice.

124. When the Committee is satisfied, after consultation with the Medical Officer of Health, that the consumption by the public of any particular article of food is injurious or harmful, it shall be lawful for the Committee, by beat of tom-tom or other sufficient notice, to prohibit for such time as to the Committee may appear necessary, the introduction and sale of such article of food to, and the sale thereof in any village market or fair.

125. No person shall sell or expose for sale in any village market or fair—

- (a) the carcass or meat of any animal which has been slaughtered at any place other than a village slaughter-house; or

- (b) any article, the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee :

Provided, however, that the preceding provisions of this by-law shall not apply to the sale of frozen meat or of game.

126. No person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, shall use or occupy any stall, seat or space in any village market or fair, or expose for sale thereat any article whatsoever, until the periods of infection and incubation have elapsed.

127. No person shall—

- (1) behave in any disorderly manner or commit any nuisance in or about a village market ; or
- (2) carry on cooking in such market ;
- (3) remain in or loiter about such market, after it is closed for business at 6 p.m. without being able to give a satisfactory account of himself ;
- (4) damage, or in any way deface, any portion of the buildings, stalls, lamps, or any property of the Committee in or about such market, or defile or pollute the water provided, for use in such market ;
- (5) enclose in any way any portion of the buildings or premises of such market or erect any permanent awning or screen or fixture of any kind ;
- (6) leave any goods in or about the premises of such market between the hours of 6 p.m. and 6 a.m. without the special permission of the Chairman ;
- (7) keep at such market any article of food on any unclean or insanitary surface ; or
- (8) expose for sale at such market any article of food otherwise than in a clean and properly constructed fly-proof glass case.

128. Every person using any stall in a village market shall keep in or near such stall a fly-proof receptacle with a closely fitting lid or cover and shall deposit all rubbish and refuse in such receptacle.

129. No person shall throw on the premises of a village market or fair any rubbish or refuse or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health.

130. No person shall obstruct or resist the keeper of any village market or any other person appointed by the Committee to superintend any village market or to collect rents and fees or to enforce order and cleanliness therein in the lawful execution of his duties.

131. The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

132. The Chairman shall give notice, by beat of tom-tom or in such other manner as he may deem adequate of the establishment or the temporary closing of any village market or fair.

Private markets and fairs

133. No private market or fair shall be established or held within any market area.

134. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1), shall—

- (i) be substantially in the form set out in the Schedule hereto;

- (ii) be subject to the conditions specified therein; and

- (iii) unless it is cancelled under by-law 136, expire on the thirty-first day of December of the year in respect of which it was issued.

(3) The fee for each licence under paragraph (1), shall be one hundred and fifty rupees.

135. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

136. A licence issued under by-law 134 may be cancelled by a Rural Court on the second or subsequent conviction of the licensee for a breach of any of these by-laws relating to markets or fairs or of the conditions of the licence and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

137. The Chairman may refuse to issue a licence under by-law 134, to any person whose previous licence has been cancelled by a Rural Court.

138. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any other person authorised in writing by the Chairman, at all reasonable times, to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the exercise of his powers under this by-law.

Sale of fish

139. No person shall use any shop or place (other than a market) for the sale of fish except on a licence issued in that behalf by the Chairman. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

140. No person shall be entitled to a licence under by-law 139, unless the premises to be licensed are in conformity with the following requirements :—

- (a) the premises must be in a good repair, well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room in every part must be not less than 7 feet in height and must be limeplastered and limewashed except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) all the eaves must be at least six feet from the ground;
- (d) all the woodwork must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;
- (f) every table provided in the premises for the purposes of keeping fish must be covered with zinc or other impermeable material ;
- (g) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer ; and
- (h) there must be no cesspit, latrine, or ashpit within or directly communicating with the premises.

141. Every holder of a licence under by-law 139 shall keep affixed in a conspicuous position on the outside of the licensed premises a board with his name and the words "Licensed Fish Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

142. Every holder of a licence under by-law 139 shall cause the walls of every room forming part of the licensed premises, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be lime-washed, and all the woodwork to be lime-washed, or if oil-painted to be washed with hot

water and with soap at least four times a year in the months of March, June, September and December and at such time as may be ordered by the Chairman in writing.

143. Every holder of a licence under by-law 139 shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables, and the chopping blocks to be scrubbed and washed every day at such hour as is specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

144. Every holder of a licence under by-law 139 shall keep every part of the licensed premises, its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation, or sale of fish in good repair, clean and free from effluvia arising from any drain, latrine, cess-pit, or other nuisance.

145. Every holder of a licence under by-law 139 shall cause a sanitary dust-bin and at least one spittoon to be kept on the licensed premises so as to be easily accessible to those employed in the licensed premises.

146. Every holder of a licence under by-law 139 shall keep the licensed premises free from rats and shall fill up all rat-holes with broken glass and plaster them with cement.

147. No person shall keep any animal or bird in any premises licensed under by-law 139 on any pretext whatsoever.

148. No person shall spit within any premises licensed under by-law 139 except into a spittoon provided for the purpose.

149. No person who is suffering or who has recently suffered from any infectious, contagious, or cutaneous disease, or who has recently been in attendance on any person suffering from such disease, shall enter any premises licensed under by-law 139 or take part in the storing, preparation, or sale of fish therein, or in the transport of any fish thereto or therefrom.

150. No holder of a licence under by-law 139 shall permit the contravention by any person of by-laws 147, 148 and 149.

151. No person shall keep in any premises licensed under by-law 139 any furniture, clothes, sleeping mats or other articles which are not used for the purpose of storing, preparation or sale of fish.

152. No holder of a licence under by-law 139 shall allow any place on the same level with the licensed premises and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from those premises by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open shall be not less than one-fifteenth of the area of the floor.

153. Every holder of a licence under by-law 139 shall keep in the licensed premises an ample supply of potable water.

154. Every holder of a licence under by-law 139 shall keep the licensed premises open daily for the sale of fish.

Unfenced paddy fields

155. Every cultivator residing within the limits of this area shall erect a fence round his paddy field or other cultivated land so as to prevent the cattle from entering into such paddy field or cultivated land.

156. In case any cattle entering a cultivated land or paddy field as a result of such land or paddy field not being fenced with sufficient care by the owner or the cultivator of such land or paddy field and causing any harm thereto, such owner or cultivator shall not be entitled to claim any damages from the owners of the cattle,

157. (1) Every owner of cattle must cause his cattle to be kept under the care of a particular person during daytime.

(2) Every owner of cattle shall cause his cattle to be penned or tied during day time so as to prevent them from going astray and entering into cultivated paddy fields or other lands.

Interpretations

158. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area;

“village area” means the Sinhala Pattu village area.

SCHEDULE

Licence to establish and hold a private market/fair*
 _____ of _____ is hereby licensed to establish and hold a private market*/fair on the land called _____ and situated at _____ in the Sinhala Pattu village area from the date hereof until December 31, 19—, subject always to the sub-joined conditions.

Chairman,
 Village Committee, Sinhala Pattu.

Date : _____, 19—.

Conditions of the Licence

1. A table in English, Sinhalese and Tamil of the rents and the fees leviable at every market*/fair shall be exhibited in a conspicuous place in such market*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the market*/fair, any article, the keeping or sale of which is prohibited by, or under any by-law made by the Committee.

3. The licensee of every market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, to use any stall, seat or space in the market*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burned, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

8. The licensee shall maintain order within the premises of the market*/fair.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

*Strike off the inapplicable word.

Posts-Vacant

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Storekeeper, Tramways Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,440 per annum, rising by 17 annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid.

3. Applications will be entertained only from Storekeepers in the Local Government Service with not less than 7 years experience in Storekeeping. Applications will also be entertained from Clerk-Storekeepers in the Local Government Service with not less than 7 years experience in Storekeeping and Stores account. A knowledge of Colloquial Sinhalese and Tamil is essential. Preference will be given to Storekeepers.

4. The selected candidate will be required to work between the hours 7.30 a.m. and 4.30 p.m. on week days; and from 7.30 a.m. to 2 p.m. on Saturdays. He should also be prepared to work on Public Holidays when required to do so.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate will be required to furnish a cash security of Rs. 1,500.

7. Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience, together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 26, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, August 9, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____.

1. Reference to the advertisement: _____
2. Full name: _____

(In block capitals.)

Nationality: _____

(State whether Ceylonese or not as per definition in note below.)

3. Full postal address: _____
4. Date and place of birth of applicant: _____
5. Date and place of birth of applicant's father: _____
6. Whether married or single: _____
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____
(b) Sinhalese/Tamil: _____
8. Where educated and date of leaving school: _____
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held: _____

(ii) Present salary and scale of salary: _____

(iii) Record of employment in Local Bodies: _____

(d) If an ex-Servicemen, particulars of unit, rank and dates of joining and discharge: _____

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____
11. Particulars of any special qualifications in Storekeeping and Store Accounts: _____
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____
13. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____
14. Whether free from debt or pecuniary embarrassment: _____

Signature of Applicant.

Date: _____

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Pharmacist, Municipal Dispensary, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 10 annual increments of Rs. 120 to Rs. 2,400 per annum, with an efficiency bar before Rs. 2,040. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. If free quarters are provided, no rent allowance will be payable.

3. Applicants must be Ceylonese* and should possess the Certificate of Registration as a qualified Pharmacist obtained on passing the Pharmacists' Examination or Apothecaries' Examination.

4. The post is permanent and pensionable, the appointment will be on probation for a period of one year.

Pension rights of officers holding pensionable appointments under Government will be conserved, if released under section 21 of the Minutes on Pensions.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the head of the department in which they are serving.

6. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected will be debarred from private practice and will be required to reside within the city of Colombo.

9. Applications should be made substantially in the form below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 29, 1952.

10. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, August 12, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Pharmacist,
Municipal Dispensary, M. C., Colombo*

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals.)
Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Particulars of qualifications in Pharmacy, enclosing copy of certificate obtained : _____.
9. Where educated and date of leaving school : _____.
10. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held; and date of appointment thereto : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.
(e) Present employment, salary and salary scale : _____.
(f) Whether the post is pensionable : _____.
11. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
12. Particulars of any special qualifications : _____.
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached) : _____.
14. Particulars of experience as a Pharmacist or Apothecary : _____.

15. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : _____.

16. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Medical Officer, Grade II (Dispensary),
Public Health Department, Municipal Council,
Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 5,880 per annum, rising by 7 annual increments of Rs. 360 to Rs. 8,400 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. The post is permanent and pensionable. The appointment will be on probation for a period of one year. Pension rights of officers holding pensionable appointments under Government will be conserved, if released under section 21 of the Minutes on Pensions.

4. Applicants must be Ceylonese* and should possess medical qualifications registrable by the Ceylon Medical Council. They should be able to converse in Sinhalese and Tamil.

5. Residence within the city of Colombo is compulsory.

6. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

7. The selected candidate will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

8. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

9. The candidate selected will be debarred from private practice and will be required to pass a medical examination as to his physical fitness.

10. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 29, 1952.

11. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

12. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, August 12, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Medical officer, Grade II (Dispensary), Public Health Department, Municipal Council, Colombo

1. Reference to the advertisement: _____.
 2. Full name: _____.
(In block capitals.)
*Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below.)
 3. Full postal address: _____.
 4. Date and place of birth of applicant: _____.
 5. Date and place of birth of applicant's father: _____.
 6. Whether married or single: _____.
 7. Particulars of medical qualifications: _____.
 8. Where educated and date of leaving school: _____.
 9. (a) Employment since leaving school with dates and full particulars or service: _____.
 - (b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
 - (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held; and date of appointment thereto: _____.
 - (ii) Present salary and scale of salary: _____.
 - (iii) Record of employment in Local Bodies: _____.
 - (d) (i) Present employment, indicating present salary and salary scale: _____.
 - (ii) Is the post pensionable: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
 11. Particulars of any special qualifications: _____.
 12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals of such certificates should be attached): _____.
 13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
 14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
 15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Storekeeper (Temporary), Kalatuwawa Scheme, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The selected candidate will be paid Rs. 2,640 per annum, on the scale Rs. 1,440—17 of 120—Rs. 3,480 per annum. A temporary cost of living allowance and special living allowance at Government rates and conditions will be paid. Rent allowance at Government rates and conditions will be paid if living quarters are not provided.
3. Applicants must be Ceylonese and should have at least 10 years' experience in Storekeeping and Store Accounts.
4. The selected candidate will be required to work between the hours of 7 a.m. to 4 p.m. on week days and from 7 a.m. to 12.30 p.m. on Saturdays or longer hours than the above when necessary. He should also be prepared to work on Public Holidays when required to do so.
5. The selected candidate will be required to furnish a cash security of Rs. 2,000.
6. Applications from those in a Local Body or in a Government Department, should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.
7. The selected candidate will be required to reside at Kalatuwawa.
8. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 27, 1952.
9. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.
10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, August 12, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____.

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(In block capitals.)
* Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
 - (a) English: _____.
 - (b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service, salary, &c.: _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service: _____.

- (c) If a member of the Local Government Service, give—
- (i) Designation and grade of present post held : _____.
 - (ii) Present salary and scale of salary : _____.
 - (iii) Record of employment in Local Bodies : _____.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
 11. Particulars of any special qualifications in Storekeeping and Store Accounts : _____.
 12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
 13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
 14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : _____.
 15. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Superintendent of Works, Grade II, Urban Council, Trincomalee

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 2,400 per annum, rising by 10 annual increments of Rs. 120 to Rs. 3,600 per annum, with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. The post is permanent and pensionable. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience. He will be required to contribute to the Local Government Service Widows' & Orphans' Pension Fund.

3. Applicants must be Ceylonese* and should possess one of the following certificates of the Ceylon Technical College, viz:—

- (a) Diploma in Municipal Engineering;
- (b) The Junior Technical Officers' Certificate;
- (c) The Final Certificate in Building Construction; or

(d) An equivalent or higher qualification; and should have had at least 5 years' Civil Engineering experience in construction and maintenance works.

4. Applications will also be considered from Superintendents of Works Grade III, holding permanent posts in the Local Government Service, and from Superintendents of Minor Roads in District

Road Committees who were prior to April 1, 1951, in the Local Government Service, irrespective of technical qualifications referred to in paragraph 3 above, provided they are otherwise qualified for the post.

5. Candidates should have a knowledge and experience of surveying and levelling and experience in building construction, road making, estimating, taking out of quantities and preparation of plans and specifications.

6. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

7. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

8. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

9. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before September 6, 1952.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, August 13, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Superintendent of Works, Grade II, Urban Council, Trincomalee

1. Reference to the advertisement : _____.
2. Full name : _____.

(In block capitals.)

*Nationality : _____.

(State whether Ceylonese or not as per definition in note below.)

3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
 - (a) English : _____.
 - (b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
- (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held : _____.
 - (ii) Present salary and scale of salary : _____.
 - (iii) Record of employment in local Bodies : _____.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Superintendent of Works, Grade III, Urban Council, Trincomalee

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,280 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable. An additional non-pensionable allowance at rates approved by the Commission will be paid if the selected candidate holds special qualifications specified in Part 1 of the Local Government Service Salaries Scheme of September, 1947.

3. Applicants must be Ceylonese and should be not more than 40 years of age on September 5, 1952, and should have passed the Junior School Certificate (English) Examination, or higher examination. They should also possess a knowledge of surveying and levelling and experience in building construction, road making, estimating taking of quantities and preparation of plans and specifications. A knowledge of waterworks will be an additional qualification.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than September 5, 1952.

8. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
Colombo, August 12, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Assistant Superintendent of Works, Grade III, Urban Council, Trincomalee

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(in block capitals)
* Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and Grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificate should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.

14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Clerk-Typist, Grade II, Urban Council, Kegalla

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by 22 annual increments of Rs. 72 to Rs. 2,424 per annum, with efficiency bars operating before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese and not less than 17 years nor more than 25 years of age on August 25, 1952, and should have passed.—

- (a) the Cambridge Senior or the London Matriculation, or the Senior School Certificate (English) Examination; or
(b) the final examination for the Commercial Certificate of the Ceylon Technical College; or
(c) one of the following Junior examinations:—

The Cambridge Junior; the Junior School Certificate (English) Examination of the Education Department, Ceylon or the Junior School Certificate (English) Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination; TOGETHER WITH either (i) the Higher Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce, or (ii) the Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce.

They should also possess a good knowledge of typewriting with a speed of at least 30 words per minute. Preference will be given to those with a knowledge of Shorthand.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority, irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility. A test in typewriting will be held.

5. The selected candidate will be on two years' probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. Applications should be made substantially on the form appended below and should reach the

Chairman, Local Government Service Commission,
P. O. Box 530, Colombo, not later than August 25, 1952.

7. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, August 12, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____.

1. Reference to the advertisement: _____.
2. Full name: _____.
(in block capitals).
*Nationality: _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached): _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Secretary, Grade I, Town Council, Kayts

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,800 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be considered *only* from Grade II Secretaries in Town Councils and from Secretaries in Grade IV in Urban Councils who desire a transfer. They should have a good knowledge of and experience in—

- (a) Office organization and procedure,
- (b) Secretarial work,
- (c) Local Government Law and Accounts,
- (d) Administrative work.

Applications should be forwarded through the Chairman of the Local Authority in which they are serving.

4. The selected candidate will be on one year's probation or trial, and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

6. Applications should be made substantially in the form given below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 350, Colombo, on or before August 30, 1952.

7. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, August 8, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the Post of Secretary, Grade I, Town Council, Kayts

1. Reference to the advertisement: _____
2. Full name: _____
(In block capitals.)
*Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: _____
4. Date and place of birth of applicant: _____
5. Date and place of birth of applicant's father: _____
6. Whether married or single: _____
7. Educational qualifications and last examination passed with date—
(a) English: _____
(b) Sinhalese/Tamil: _____
8. Where educated and date of leaving school: _____
9. (a) Employment since leaving school with dates and full particulars of service: _____
(b) If employed under Government previously, give details, including cause of termination of service.
(c) (i) Designation and grade of present post held: _____
(ii) Present salary and scale of salary: _____
(iii) Record of employment in Local Bodies: _____
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: _____

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached): _____
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____
14. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence: _____
15. Whether free from debt or pecuniary embarrassment: _____

Signature of Applicant.

Date: _____

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Clerk, Grade II, Village Committee, Megodapotha Village Area, Colombo District

APPLICATIONS are invited by the Chairman, Village Committee, Megodapotha V. A., Urapola, for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance and temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants should be Ceylonese and they should be not less than 21 years of age nor more than 50 years of age on August 28, 1952, and should have passed the J. S. C. examinations in Sinhalese and English. Preference will be given to those possessing experience of Village Committee accounts and correspondence.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidate should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilized service will be deducted from their age for purposes of eligibility.

5. Applicants who are or were temporary clerks either in Government or in the employ of a Local Authority for any continuous period of two years or more may deduct such period of temporary service from their age, if necessary, provided that they were in such temporary employment on a date subsequent to April 1, 1946.

6. Applications will be entertained only from persons who have been residents for a period of at least three years immediately prior to July 1, 1952, in the area comprising revenue districts of Colombo, Kalutara, Galle, Matara, Hambantota and Chilaw.

A certificate to that effect from the D. R. O. of the Revenue District or a Justice of Peace should be attached to the application.

7. The selected candidate will be on two years' trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

8. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association, approved by the Local Government Service Commission.

9. Applications which should be made substantially in the form appended below should reach the Chairman, Village Committee, Megodapotha V. A., Urapola, not later than August 28, 1952.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

D. R. SENAVIRATNE,
Chairman, Village Committee.
Urapola, August 7, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of: _____

1. Reference to the advertisement: _____.
2. Full name: _____
(in block letters.)
*Nationality: _____
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination passed with date: _____
(a) English: _____
(b) Sinhalese: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with date and full particulars of service: _____.
(b) If employed under Government previously give details, including cause of termination of service: _____.
(c) If a member of the Local Government Service give—
(i) Designation and grade of present post held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of Unit rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.): _____.
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies): _____.
13. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence: _____.
14. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Candidate.

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

Notices under the Local Authorities Elections Ordinance

KUMBUKKE PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Colombage Don Pabilis Basnayaka has been elected to represent Ward No. 3, Palannoruwa of the Kumbukke Pattu Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 6, 1952.

EPPAWALA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Ekanayake Wasala Mudiyansele Tikiri Bandage Mudiyanse has been elected to represent Ward No. 11 of the Eppawala Korale Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 5, 1952.

KANADARA KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 8 of Kanadara Korale Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 5, 1952.

UDUGODA UDASIYAPATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Adykarana-yake Mudiyansele Richard Coswatta has been elected to represent Ward No. 13, Coswatta of the Udugoda Udasiyapattu Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 5, 1952.

PALWATTE-ARALUPITIYA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Balawath Bandaralage Banda has been elected to represent Ward No. 7, Pinnagolla of the Palwatte-Aralupitiya Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 5, 1952.

GAMPAHA WEST (U. D.) VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Suppiah Dharmalingan has been elected to represent Ward No. 2 of the Gampaha West (U.D.) Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 7, 1952.

WEUDA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Lansakara Kulatunge Mudiyansele Banda has been elected to represent Ward No. 6, Hewanpola of the Weuda Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 8, 1952.

ALAWWA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kahandawa Pathirannehelage Piyasena has been elected to represent Ward No. 6, Koholana of the Alawwa Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 8, 1952.

MABODALE-UDUGAMPOLA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Yapapathirannelage Paulus Appuhamy has been elected to represent Ward No. 21 of the Mabodale-Udugampola Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 8, 1952.

UPPUVELLI VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Thomas Rajaretnam has been elected to represent Ward No. 4, Uppuveli West of the Uppuveli Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 9, 1952.

HARBOUR VILLAGES VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kalubowilage

Peter Perera has been elected to represent Ward No. 6, Nachchikkuda of the Harbour Villages Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 9, 1952.

PALWATTE-ARALUPITIYA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Samarakoon Wasalawanni Mudiyansele Gunatilake Bandara has been elected to represent Ward No. 1, Ekiriyan-kumbura No. 1 of the Palwatte-Aralupitiya Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 9, 1952.

AKKARAIPATTU SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Sinnathamby Allaguthurai has been elected to represent Ward No. 1 of the Akkaraipattu South Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 9, 1952.

KIRAMA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Ranasin Hewa Kapuge Don Carolis has been elected to represent Ward No. 15, Pathegama of the Kirama Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 11, 1952.

RAMBUKKANA TOWN COUNCIL

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Hathurusinghage Millie Keerthiratne has been elected to represent Ward No. 7 of the Rambukkana Town Council.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 9, 1952.

NARAMMALA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kasi Lebbe Marikkarage Omerdeen has been elected to represent Ward No. 11 Nugagahagedara of the Narammala Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, August 11, 1952.

**ATULUGAM AND PANAWAL KORALE
VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Kamburapilage Mohottihamy has been elected to represent Ward No. 16 Maniyangama of the Atulugam and Panawal Korales Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies.)

Colombo, August 12, 1952.

**WAGAPANAHA PALLESYAPATTU VILLAGE
COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Batuwewegedera Punchi Banda has been elected to represent Ward No. 10 of the Wagapanaha Pallesiyapattu Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies.)

Colombo, August 12, 1952.

Budgets

GAMPOLA URBAN COUNCIL

2nd Supplementary Budget, 1952

Head of Expenditure

| | <i>Amount</i> | |
|--------------------------------------|---------------|--|
| | <i>Rs. c.</i> | |
| J.—Electricity Department — | | |
| (4) Management and general expenses— | | |
| (d) Sundries | 1,500 0 | |

Settled and adopted by the Council at its meeting held on July 26, 1952, by resolution No. 21.

Office of the Urban Council,
Gampola, July 29, 1952.

PETER D. PELPOLA,
Chairman.

Sanctioned by the Honourable the Minister of Local Government on August 5, 1952.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, August 7, 1952.

MATARA URBAN COUNCIL

Fourth Supplementary Budget for 1951

| | | |
|---|---------------|--------------------|
| D.—Council lands and buildings :— (not otherwise charged)— | <i>Rs. c.</i> | |
| (1) Wages | 1 0' | Res. 4 of 2. 2. 52 |

E.—Public health —

(3) Conservancy—

| | | |
|---------------------------------|-------|------------------|
| (b) Carts, bulls and lorries .. | 99 42 | Res. 4 of 2 2 52 |
|---------------------------------|-------|------------------|

Settled and adopted at a Council meeting held on February 2, 1952.

Office of the Urban Council,
Matara, August 6, 1952

WILFRED GUNASEKERA,
Chairman.

MATARA URBAN COUNCIL

First Supplementary Budget

| | <i>Amount</i> | <i>Resolution No.</i> |
|------------------------------|---------------|-----------------------|
| | <i>Rs. c.</i> | <i>and Date</i> |
| J.—Electricity Department :— | | |
| (2) Repairs and maintenance— | | |
| (a) Buildings | 1,055 05 | 13 of 1. 3. 52 |

A.—General expenditure :—

(2) Establishment expenses—

(f) Stationery, printing,
advertising and office
expenses (not otherwise
charged)

| | | |
|--|---------|-----------------|
| | 1,275 0 | 23 of 26. 4. 52 |
|--|---------|-----------------|

| | <i>Amount</i> | <i>Resolution No.</i> |
|---|---------------|-----------------------|
| | <i>Rs. c.</i> | <i>and Date</i> |
| D.—Council lands and build- ings (not otherwise charged) — | | |
| (7) New works | 840 0 | 33 of 26. 4. 52 |
| J.—Electricity Department :— | | |
| (2) Repairs and maintenance— | | |
| (c) Meters, switches and other apparatus | 1,175 0 | 17 of 26. 4. 52 |
| (8) Refunds | 80 0 | 20 of 26. 4. 52 |
| A.—General expenditure :— | | |
| (1) Salaries of officers (not otherwise charged)— | | |
| (e) Pensions | 2,500 0 | 22 of 21. 6. 52 |
| B.—Thoroughfares :— | | |
| (11) Surveys | 1,500 0 | 18 of 21. 6. 52 |
| D.—Council lands and buildings (not otherwise charged)— | | |
| (4) Maintenance | 443 75 | 15 of 21. 6. 52 |
| E.—Public health :— | | |
| (1) General— | | |
| (a) Salaries (Inspectors and midwives) | 30 97 | 7 of 21. 6. 52 |
| (l) War allowance | 11 40 | 7 of 21. 6. 52 |
| (2) Scavenging— | | |
| (b) Carts, bulls and lorries .. | 30,550 0 | 11(b)4 of 21. 6. 52 |
| (7) Markets and galas— | | |
| (b) Maintenance | 4,500 0 | 17 of 21. 6. 52 |
| F.—Public recreation :— | | |
| (3) Allowance to band and Inspectors | 160 9 | 15 of 21. 6. 52 |
| G.—Cemeteries :— | | |
| (1) Wages | 100 0 | 15 of 21. 6. 52 |
| (2) Maintenance | 3,095 0 | 15 of 21. 6. 52 |
| J.—Electricity Department — | | |
| (2) Repairs and maintenance— | | |
| (c) Meters, switches and other apparatus | 1,070 17 | 15 of 21. 6. 52 |
| (3) Service and house connec- tions— | | |
| (a) Materials | 2,260 21 | 15 of 21. 6. 52 |
| J.—Electricity Department :— | | |
| (4) Management and general expenses— | | |
| (b) Salaries, &c. (outdoor staff) | 96 0 | 11(a) of 21. 6. 52 |
| (e) War allowance | 30 0 | 11(a) of 21. 6. 52 |
| (f) Holiday railway tickets | 200 0 | 15 of 21. 6. 52 |
| B.—Thoroughfares :— | | |
| (11) Surveys | 2,250 0 | 20 of 12. 7. 52 |
| J.—Electricity Department :— | | |
| (1) Generation of electricity— | | |
| (c) Salaries and wages at works | 308 0 | 14 of 12. 7. 52 |
| (d) War allowance | 360 0 | 14 of 12. 7. 52 |
| (e) Overtime pay | 400 0 | 14 of 12. 7. 52 |
| (3) Service and house connec- tions— | | |
| (b) Labour (temporary) | 925 0 | 14 of 12. 7. 52 |
| (c) War allowance | 1,200 0 | 14 of 12. 7. 52 |
| (4) Management and general expenses— | | |
| (b) Salaries, &c. (outdoor staff) | 875 0 | 14 of 12. 7. 52 |
| (d) Sundries | 550 0 | 14 of 12. 7. 52 |
| (e) War allowance | 1,200 0 | 14 of 12. 7. 52 |
| (g) Overtime pay | 150 0 | 14 of 12. 7. 52 |

Settled and adopted at Council meetings held on March 1, 1952, April 26, 1952, June 21, 1952, and July 12, 1952.

Office of the Urban Council,
Matara, August 6, 1952.

WILFRED GUNASEKERA,
Chairman.

DD. 216/11.

TELDENIYA TOWN COUNCIL

First Supplementary Budget for 1951

| Head of Expenditure | Amount Rs. c. |
|--|------------------|
| A.—General expenditure :— | |
| (2) Establishment expenses— | |
| (a) Allowances | 100 0 |
| (h) Cost of audit | 23 65 |
| (k) Office furniture and equipment | 300 0 |
| D.—Public health :— | |
| (3) Conservancy— | |
| (b) Carts, bulls and lorries | 500 0 |
| (5) Water supply— | |
| (a) Wages | 180 0 |
| (i) War allowance | 350 0 |
| (7) Markets and galas— | |
| (a) Wages | 180 0 |
| (c) Printing, &c. | 150 0 |
| (h) War allowance | 350 0 |
| E.—(7) Entertainment tax | 225 0 |
| | <u>2,358 65</u> |

Settled and adopted at its meetings held on March 9, June 8, June 29, July 13 and September 14, 1951.

Town Council Office, J. B. MALLIS SILVA,
Teldeniya, March 19, 1952. for Chairman.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, August 6, 1952.

MULLAITTIVU TOWN COUNCIL

1st Supplementary Budget for 1952

| Heads of Expenditure | Amount Rs. c. |
|---|------------------|
| A.—(2) (k) Office furniture and equipment | 900 0 |

Settled and adopted by the Council at its meeting held on June 21, 1952.

Town Council Office, G. FRANCIS,
Mullaittivu, August 3, 1952. Chairman

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, August 6, 1952.

PUSSELLAWA TOWN COUNCIL

Application under F. R. 40 (ii)—Budget for 1952

THE utilization of savings from votes to meet corresponding excesses on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on July 31, 1952, subject to the sanction of the Commissioner of Local Government.

| SAVINGS Head, and Sub-head of Item | Amount Rs. c. |
|---|------------------|
| <i>Electricity Department—</i> | |
| (1) (a) Fuel | 500 0 |
| (1) (b) Oil, waste and engine room stores | 405 0 |
| (2) (b) Engines, boilers, machinery and plant | 450 0 |
| | <u>1,355 0</u> |
| <i>EXCESSSES</i> | |
| <i>Electricity Department—</i> | |
| (3) (a) Service and house connections—materials | 1,100 0 |
| (4) (c) Printing and stationery | 190 0 |
| (6) Extensions and improvements | 65 0 |
| | <u>1,355 0</u> |

Gate Muhandiram H. J. P. SAMARASEKERA,
Chairman.

Town Council Office,
Pussellawa, August 5, 1952.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, August 11, 1952.

Sale of Properties

KOLONNAWA URBAN COUNCIL

Sale of Properties

NOTICE is hereby given that in the absence of movable property liable for seizure, (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house, and (4) the under-mentioned properties themselves, seized in virtue of a warrant issued by the Chairman, Urban Council, Kolonnawa, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with Section 183 (1) of the Urban Councils Ordinance, No. 61 of 1939, for arrears of Assessment Rates due on the premises and for the period in the subjoined schedule, will be sold by Public Auction on the spot on the dates herein mentioned, unless in the meantime the amount of Assessment Rates and costs be duly paid.

V. S. GUNADASA SILVA,
Urban Council Office,
Kolonnawa, August 11, 1952. Chairman.

SCHEDULE

TIME OF SALE: TO COMMENCE AT THE FIRST-NAMED PREMISES AT 9.30 A.M. EACH DAY

Tuesday, October 7, 1952

Prouse Road : Premises No. 34, 3rd and 4th quarters 1950 ; Samaranayake Road : Premises No. 25, 1st to 4th quarters 1950 ; Samaranayake Road : Premises No. 25A, 1st to 4th quarters 1950 ; Wall Street : Premises No. 23/21, 1st and 2nd quarters 1950 ; Prouse Road : Premises No. 33/3, 1st to 4th quarters 1950 ; Wijaya Road : Premises No. 8/8, 8/9, 8/9A, 2nd, 3rd and 4th quarters 1950 ; Wijaya Road : Premises No. 8/14, 1st to 4th quarters 1950 ; Avissawella Road : Premises No. 198/3, 3rd and 4th quarters 1950 ; Fraser Road : Premises No. 23/3, 2nd quarter 1950 ; Fraser Road : Premises No. 50, 1st to 4th quarters 1950 ; Kolonnawa Road : Premises No. 169, 2nd Quarter 1950.

Wednesday, October 8, 1952

Nagahamulla Road : Premises No. 2/1, 3rd and 4th quarters 1950 ; Nagahamulla Road : Premises No. 2/2, 3rd and 4th quarters 1950 ; Avissawella Road : Premises No. 120/1, 3rd and 4th quarters 1950 ; Avissawella Road : Premises No. 186, 2nd quarter 1950 ; Nagahamulla Road : Premises No. 19, 1st and 2nd quarters 1950 ; Nagahamulla Road : Premises No. 19A, 1st and 2nd quarters 1950 ; Old Wellampitiya Road : Premises No. 15/1, 1st to 4th quarters 1950 ; Meetotamulla Road : Premises No. 61/11, 1st to 4th quarters 1950 ; Meetotamulla Road : Premises No. 131/4, 1st and 2nd quarters 1950 ; Perera Avenue : Premises No. 3/2, 3rd and 4th quarters 1950 ; Pansalahena Road : Premises No. 19 and 19/1, 1st and 2nd quarters 1950.

Thursday, October 9, 1952

Perera Avenue : Premises No. 17B, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17C, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17D, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/1, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/9, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/11, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/12, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/5, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 17/6, 1st to 4th quarters 1950 ; Perera Avenue : Premises No. 16/1, 3rd and 4th quarters 1950 ; Perera Avenue : Premises No. 32/2, 3rd and 4th quarters 1950 ; Perera Avenue : Premises No. 34/2, 2nd, 3rd and 4th quarters 1950.

Friday, October 10, 1952

Avissawella Road : Premises No. 65A, 1st to 4th quarters 1950 ; Avissawella Road : Premises No. 65B, 1st to 4th quarters 1950 ; Avissawella Road : Premises No. 87, 2nd and 4th quarters 1950 ; Avissawella Road : Premises No. 89, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 91, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 93, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/1, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/1, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/2, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/11, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/12, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/13, 4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/13,

4th Quarter 1950 ; Avissawella Road : Premises No. 95/14,
4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/15,
4th quarter 1950 ; Avissawella Road : Premises No. 95/16,
4th quarter 1950 ; Avissawella Road : Premises No. 105,
1st to 4th quarters 1950.

Monday, October 13, 1952

Avissawella Road : Premises No. 74, 2nd, 3rd and 4th
quarters 1950 ; Old Sedawatta Road : Premises No. 1/1,
2nd, quarter 1950 ; Old Sedawatta Road : Premises No. 15,
2nd, 3rd and 4th quarters 1950 ; Old Sedawatta Road :
Premises No. 16, 2nd, 3rd and 4th quarters 1950 ;
Sedawatta Road : Premises No. 97, 3rd and 4th quarters
1950 ; Sedawatta Road : Premises No. 22A, 2nd, 3rd
and 4th quarters 1950 ; Weragoda Road : Premises
No. 22, 1st and 2nd quarters 1950 ; Weragoda Road :
Premises No. 22/2, 1st and 2nd quarters 1950 ; Weragoda
Road : Premises No. 24A, 1st and 2nd quarters 1950 ;
Weragoda Road : Premises No. 34/3, 1st and 2nd
quarters 1950 ; Weragoda Road : Premises No. 38, 3rd and
4th quarters 1950.

BADULLA URBAN COUNCIL

Notice re Sale of Properties for non-payment of Assessment Tax

NOTICE is hereby given that in the absence of movable
properties liable for seizure, (1) rents and profits from one
to three years, (2) timber and produce, (3) materials of
house and (4) the under-mentioned properties themselves
seized in virtue of a warrant issued by the Chairman, Urban
Council, Badulla in terms of section 139 of the Municipal
Councils Ordinance (Chapter 193) as read with section 183
(1) of the Urban Councils Ordinance No. 61 of 1939, for the
arrears of the assessment rates due on the premises
mentioned in the schedule appended below for the first
quarter, 1952 will be sold by public auction at the spot and
at the time therein mentioned, unless in the meantime the
amount of assessment rates and costs be duly paid to the
Distraining Officer of the Council to whom the above
warrant has been issued.

S. H. ABEYSEKERA,
Chairman.

Office of the Urban Council,
Badulla, August 6, 1952.

TIME OF SALE : TO COMMENCE AT THE FIRST-NAMED
PREMISES AT 9 A.M. EACH DAY
SCHEDULE

Monday, August 25, 1952

Badulupitiya 13, Bailey Road 6 and 12, Bazaar Street 3,
Church Street 11, Green Lane Drive 11, 15, 19, 25, 61, 6/7,
12, 14, 42/1 and 56, Gregory Road 11, 13, 35, 37, 91/6, 97,
99, 115, 157, 16, 20, 72 and 72/1, 82, 100, 188/1 & 2 and
190.

Tuesday, August 26, 1952

Alugollehela Path 26/3A, Avenue Road 1, & 4, Bandara-
wela Road 9/5, 9/6, 41, 75 and 75A, 111, 127, 68, 78, 80, 86,
106/3, 110, 112/1, 114, 114/1 and 126, Circular Road 25,
Dewale Street 40, 42, 44 and 46, Eladaluwa Estate Road
37, 37/1, 22 and 24/1, Ela Terrace Road 15, 17 and 19.

Wednesday, August 27, 1952

Hanwella Path 23/4, Hindagoda Path 28/1, Jubilee Road
6 and 8, Lower Street 11, 19, 25, 67, 69, 257, 263, 283, 285,
289, 293, 80, 82, 118 and 118/1, 164 and 166, 168 and 170,
210, 262, 282 and 284, 284/1, 2 & 286 and 152/1, Meda-
pathana Path 23/4, North Lane 13, 15, 19 and 21, River
Side Road 13, 6 and 8, Rock Hill 4/1, Russel Road 17.

Thursday, August 28, 1952

Guranthawatte Road 7/1, 7/3, 7/5, 7/7, 11, 11A, 13, 25,
43, 45, 40, 46/2, 60 and 66, Helagama Road 11, 14/4, 18/2,
20, 28, Judges Hill Path 19, 21 and 2, King Street 2/4 and
4A, Longdon Road 9, Lower King Street 25, 25/1, 27, 10,
12 and 14.

Friday, August 29, 1952

Mailagastenne Lane 10, 10A and 10B, Mailagastenne
Path 9/1, Peelipotagama Path 3, 5, 5A, 30/1 and 34, Pipe
Line Path 27, 27/4 and 2/5, South Lane 26, 28 and 30,
Spring Valley Road 1/1, 15, 39, 59/1 and 59/3 and 3A,
Station Road 1 and 4, Upper Alut Ela Path 11, 25, 43, 53,
55, 61, 8/15, 16/1 and 80/5, Uratholle Path 38/1, 42/6 and
42/7, Ward Street 7, 11 and 28, Watagodawatte Road
3/2 and 5.

Miscellaneous

AMBALANGODA TOWN

Rabies

WHEREAS a danger of rabies exists within the
administrative limits of Ambalangoda Town, it is
hereby notified under section 11 of the Rabies Ordinance,
Chapter 333, Volume VI of the Legislative
Enactments of Ceylon, that any dog found in any
public place or road, or in any place other than a
private building, compound or garden, within the
limits of this Town, and not being tied up or led,
shall be liable to be destroyed forthwith, by any
person authorized by me in writing.

This proclamation shall take effect from August
15, 1952.

M. W. S. GUNARATNE,
Special Commissioner,
Ambalangoda Town.

The Town Hall,
Ambalangoda, August 6, 1952.

COLOMBO MUNICIPAL COUNCIL

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the
Butchers Ordinance (Chapter 201), as amended by
section 6 of Ordinance No. 44 of 1947, that the person
mentioned in the schedule hereunder has made
application to me for licence to carry on the trade
of butcher in the premises stated against his name
in the aforesaid schedule, during the year 1952.

Any person residing within the limits of the
Colombo Municipal Council, who desires to object
to the issue of the licence, is hereby called upon to
furnish to me in duplicate, within 14 days from the
date of this Gazette, a written statement of the
grounds of his objection.

SCHEDULE

| Name of Applicant | Name of Premises |
|-------------------|---|
| C. H. Rodrigo | Beef Stall No. 15, Edinburgh Market. |

L. L. ATTYGALLE,
for Mayor of Colombo.

Town Hall,
Colombo, August 6, 1952.

VILLAGE COMMITTEE, POTUHERA VILLAGE AREA

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the
Butchers (Amendment) Ordinance, No. 44 of 1947
(Chapter 201), that the person mentioned in the
Schedule hereunder has made application to me for
carrying on the trade of butcher in the premises
stated against his name in the schedule, during the
year 1952.

Any person residing within the limits of the Potu-
hera Village Committee, who desires to object to
the issue of the licence, should furnish me in dupli-
cate, within 14 days from the date of this Gazette
Notification, a written statement on the grounds of
his objection.

SCHEDULE

| Name of Applicant | Name of Premises |
|----------------------------|--|
| I. T. Pakeer Mohi- deen | 189, Narigaha, alias Indigolle- watte, on Linigiriya Road, Potuhera. |

M. B. ALGAMA,
Acting Chairman, V. C., Potuhera, V. A.
Village Committee Office,
Mahapitiya, Potuhera, August, 5, 1952.

PANNALA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance, No. 44 of 1944, that the person mentioned in the schedule hereunder has made an application to me for slaughtering pigs and carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year.

Any person residing within the limits of the Village Committee area of Pannala, who desires to object to the issue of this licence, should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of grounds of his objections for the issue of the licence.

| Name | SCHEDULE | Premises |
|---|---|--|
| H. A. Liyanoris Appuhamy, Kitalahitiyawa, Yakwila, N. W. P. | | Kitalahitiyawa (Mr. S. S. Dissanayake's land). |
| | | R. K. S. RANAWEEERA, Chairman. |
| | V. C. Office, Pannala V. A., Yakwila, N. W. P., August 7, 1952. | |

ALUTGAMWEEDIYA TOWN COUNCIL AREA

Rent Control Board

IT is hereby notified for general information in terms of regulation 3 of the Rent Restriction Regulations, 1949, published in the *Gazette* of April 22, 1949, that applications to the Rent Control Board under the provisions of the Rent Restriction Act, No. 29 of 1948, for the area comprised within the administrative limits of the Alutgamweediya Town Council Area will be received at the following address:—

The Chairman,
Rent Control Board,
Alutgamweediya,
Hettiwatta.

2. The Board will hold sittings for the hearing of all applications made to it under the above Act at the place mentioned hereunder:—

Town Council Office,
Alutgamweediya,
Hettiwatta.

A. M. A. WADOOD,
Chairman,
Rent Control Board,
Alutgamweediya Town Council Area.
August 5, 1952.

COLOMBO MUNICIPAL COUNCIL

Construction of Rheinland Place, Kollupitiya

Preliminary Apportionment under section 26 of chapter 199 of the Legislative Enactments of Ceylon

THE following is the preliminary apportionment made by the Municipal Commissioner, Colombo Municipal Council, under powers in section 26 chapter 199 of the Legislative Enactments of Ceylon of the cost of providing in the private street known as Rheinland Place, Kollupitiya.

A metalled and bitumen dressed carriageway 18' wide with surface drains on either side, concrete slab or pipe entrances and electric street lights.

| Assessment No. | Name of Street | Name and Address of Owner | Frontage | | Cost of Construction | | Apportionment | |
|----------------|-------------------------|--|----------|----|----------------------|----|---------------|----|
| | | | Ft. | in | Rs. | c. | Rs. | c. |
| 540 .. | Galle Road, Kollupitiya | J. I. Gnanamuttu, c/o Home for the Aged, Mahaiyawa, Kandy | 27 | 7 | 551 | 67 | 551 | 67 |
| 3 .. | Rheinland Place .. | Gate Mudl. N. Canaganayagam, Kandy | 57 | 10 | 1,156 | 67 | 1,156 | 67 |
| 5 .. | Do. .. | P. A. Suppiah Achary, 102, New Chetty Street | 44 | 0 | 880 | 0 | 880 | 0 |
| 7 .. | Do. .. | do. .. | 44 | 0 | 880 | 0 | 880 | 0 |
| 9 .. | Do. .. | A. C. Dias Bandaranayake, de Fonseka Place, Colombo | 40 | 6 | 810 | 0 | 810 | 0 |
| 11 .. | Do. .. | Mrs. D. M. Salvador, 11, Rheinland Place | 40 | 10 | 816 | 67 | 816 | 67 |
| 15 .. | Do. .. | Mrs. H. L. Wickremasinghe, 15, Rheinland Place | 80 | 6 | 1,610 | 0 | 1,610 | 0 |
| 17 .. | Do. .. | Mrs. G. Siyatha Rajapakse, 20, Sea View Avenue, Kollupitiya | 40 | 10 | 816 | 67 | 816 | 67 |
| 19 .. | Do. .. | do. .. | 41 | 2 | 823 | 33 | 823 | 33 |
| 21 .. | Do. .. | Mrs. Bertha Dharmasiriwardena, 21, Rheinland Place | 43 | 2 | 863 | 33 | 863 | 33 |
| 23 .. | Do. .. | S. Gunasekera, 23, Rheinland Place | 43 | 2 | 863 | 33 | 863 | 33 |
| 25 .. | Do. .. | V. A. Sirisena, V. A. Piyadasa and V. A. Jinadasa, 25, Rheinland Place | 111 | 0 | 2,220 | 0 | 2,220 | 0 |
| 24 .. | Do. .. | Phillip R. Babapulle, 47, Training School Road, Colombo | 111 | 0 | 2,220 | 0 | 2,220 | 0 |
| 22 .. | Do. .. | S. A. L. A. Sameen, 22, Rheinland Place | 43 | 10 | 876 | 67 | 876 | 67 |
| 20 .. | Do. .. | Mrs. H. H. A. Jayawardena, 20, Rheinland Place | 42 | 4 | 846 | 66 | 846 | 66 |
| 14 .. | Do. .. | D. P. Arsecularatne, 14, Rheinland Place | 81 | 8 | 1,633 | 33 | 1,633 | 33 |
| 10 .. | Do. .. | M. M. Hameeda Umma, 10, Rheinland Place | 53 | 7 | 1,071 | 67 | 1,071 | 67 |
| 8 .. | Do. .. | M. H. Sithy Balkees, Edinburgh Grove, Colombo | 53 | 7 | 1,071 | 67 | 1,071 | 67 |
| 6 .. | Do. .. | M. S. Zaithoon Umma, Ambalawatta House, Vauxhall Street, Colombo | 53 | 7 | 1,071 | 67 | 1,071 | 67 |
| 2 .. | Do. .. | T. Sivaprakasapillai, 81/4, Gregory's Road, Colombo | 88 | 6 | 1,770 | 0 | 1,770 | 0 |
| 538 .. | Galle Road, Kollupitiya | A. V. Mohamed, 538, Galle Road, Kollupitiya | 72 | 4 | 1,446 | 66 | 1,446 | 66 |
| | | | 1,215 | 0 | 24,300 | 0 | 24,300 | 0 |

Colombo, July 30, 1952.

W. GOPALLAWA,
Municipal Commissioner.

ප්‍රදේශ පාලන පිළිබඳ දැන්වීම

L.G.D.—GB 14/26/6.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිවෘත්තයේ) 49 වැනි වගන්තිය යටතේ ගාලු දිස්ත්‍රික්කයේ තෙලිකඩ මාස්ටර්වරයාගේ ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරනලද අතුරු ව්‍යවස්ථා,

ඩී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලන අමාත්‍ය කායඝීගේ
සභාවර ලේකම්වරයා.

වම් 1952ක්වූ ජූලි මස 31වෙනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

සනීපාරක්ෂාව පිළිබඳ කන්දෙස්කිරීයා

1. කිසිවකු විසින් යම්කිසි කුණු වළක්, කුණු වතුර වළක්, උරුරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දිය සිරුව පිටවී යන කාණුවක්, වැසිකිළියක් හෝ දෙසතියකට අඩු කාල සීමාවක් අතරතුර ඉවත්කරනු නොලබන්නාවූ පෝර ගොඩක් හෝ කුණු කසල ගොඩක් හෝ සෑම මෝසමේදීම පිට පිට පෝර දමා ගොවිතැන් කරනුලබන ඉඩමක් යන කොට එකකින් වුවත් අඩි පණහක් ඇතුළත ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැණීම හෝ ලීදක් කැණීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

2. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලීදක සිට අඩි පණහක් ඇතුළත කිසිවකු විසින්—

- (a) කුණුවළක්, කුණුවතුර වළක්, 'වැසිකිළියක්', ගාලක් හෝ ගව මඩුවක් සෑදීම, සෑදීම නොහොත් සෑදීමට ඉඩදීම; හෝ
- (b) යම් කුණුවළක්, කුණු වතුරවළක්, වැසිකිළියක්, උරුරු කොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් තිබීමට ඉඩදීම; හෝ
- (c) යම් පොහොරක්, දිරාගිය සත්ව ද්‍රව්‍යයක්, හෝ නරක්වූ වෘක්ෂ ද්‍රව්‍යයක් තැන්පත්කිරීම, කරවීම හෝ තැන්පත්කිරීමට හෝ කරවීමට ඉඩදීම; හෝ
- (d) යම් ඉඩමකට පෝර දැමීම; හෝ
- (e) යම් කාණුවක් එයින් වතුර පිටවී යාමේ තත්වයක තිබීමට ඉඩහැරීම; හෝ

නොකට යුතුයි.

3. යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ වෙනයම් කොටසක් යම්කිසි ලීදක් උඩට නැමී තිබෙනවිට ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ ප්‍රධානතුමා විසින් තමාගේ අත්සන ඇතුළු භාරදෙනු ලබන ලියවිල්ලකින්වූ දැන්වීමකින් ඒ ගස හෝ ගසේ අත්ත හෝ වෙනයම් කොටස බැඳ 'ඤක්තිමත්' කිරීමට හෝ කපාදමා ඉවත්කිරීමට හෝ නියමකිරීම නීත්‍යානුකූල වන්නේය. තවද එබඳු දැන්වීමක් භාරකරනුලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින් ඒ දැන්වීමේ සඳහන් නියමයන් එය භාරදුන් දින සිට දින දහහතරක් ඇතුළතදී ඉෂ්ටකළ යුතු වන්නේය.

4. එබඳු ක්‍රියා පිළිවෙලක් නියමකිරීම අවශ්‍යය කියා කායඝී සභාවට භාණ්ඩන කොසිම අවස්ථාවකදී වුවත් ගෙදර දෙරේ කටයුතු සඳහා ජලය ලබාගැනීම පිණිස සාදා තිබෙන ලීදක වතුර ඉහදමා එය ශුඛපවිත්‍ය කිරීමටත් සනීපාරක්ෂාව උදෙසා කළයුතුව තිබේයයි කායඝී සභාව අදහස්කරන යම් යම් අලුත් වැඩසටහන් කිරීමටත් ඕනෑම කියා ඒ ලීද පිහිටි

ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ප්‍රධාන තුමාගේ අත්සන යටතේවූ ලියවිල්ලකින්වූ නිවේදනයක් භාර කරවිය හැකිය. තවද එහි අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී නිවේදනයේ සඳහන්කොට ඇති නියමයන් එය භාරදුන් දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

5. පාවිච්චියට නොගෙන අත්හරිනලද යම් ලීදක්, ගල් වළක් හෝ පතහක් පිහිටා ඇති සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් යම් සුදුසු අන්දමකින් හෝ දැනුම්දුන් දින සිට දවස් දෙකක් ඇතුළත ඒ ලීද, ගල් වළ හෝ පතහ ගොඩකොට වසාදැමීමට සැලැස්විය යුතුයි.

6. කිසිවකු විසින් පහත දක්වෙන මොනම ක්‍රියාවක්වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක්, අනතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපලකට අලාභ හානියක් කිරීම හෝ නොකට යුතුයි—

- (1) යම්කිසි රථයකට මගීන් හෝ බඩු පැටවීමට හෝ බැමට හෝ උවමානකරන සැහෙන කාලයකට වඩා වැඩිපුර කාලයක් තුළ ඒ රථය යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නතරකර තිබීම;
- (2) ලාබාල වයස්වූ දරුවන්ට යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක සෙල්ලම් කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට ඉඩහැරීම;
- (3) කිසියම් පොදු ස්ථානයක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙනයාම හෝ රථවාහනයකට ඉස්සරවී යාම;
- (4) සහායවිය පිළිබඳ අත්‍යයන්ගේ හැඳීමට පීඩා උපදවනසේ කිසිවකු විසින් සවකීය ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනයම් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද යම්කිසි පාරක හෝ මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයන ස්ථානය කින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ ශරීරකෘත්‍ය කිරීම;
- (5) අත්කිසි කෙනෙකුගේ ඉඩමකට කුණුකසල හෝ අප්‍රසන්න දේවල් හෝ ඵලප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ විසිකිරීම;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්ථානයකට හෝ පොදු පාරකට හෝ මාවතකට හෝ එය දිගේ අපවිත්‍රවූ හෝ අපිරිසිදුවූ වතුර ගලායාමට ඉඩහැරීම;
- (7) අවට වාතය අපවිත්‍රවන ලෙස තමාගේ මිදුලේ අප්‍රියවූ කිසිම දුර්ගන්ධයක් ඇතිවීමට ඉඩහැරීම;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිසවූ යම්කිසි ගොඩ නැගිල්ලක සිට යාර විස්සක් ඇතුළත මහාජන සෞඛ්‍යයට අන්තරායවන පරිද්දෙන් වතුර එකතු වී රඳා පැවතිය හැකි යම් වළක්, පතහක්, අගලක්, කාණුවක් හෝ පහන් ස්ථානයක් ගොඩනොකර සිටීම හෝ එයින් වතුර අස්නොකර සිටීම;
- (9) ඒ සඳහා පළමුකොට කායඝී සභාවේ අවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කම්පාන්තයකින් හෝ පොළොවේ මට්ටම උස් පහත් කිරීමකින් හෝ යම් කාණුවක්, ඇලක් හෝ දියපාරක් වෙත අතකට හැරවීමෙන් හෝ වසා දැමීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව සම්බන්ධයෙන් පිහිටා තිබෙන තත්වය වෙනස්කිරීම, මේ වගන්තියේ "වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව" යනුවෙන් අදහස් කරන්නේ භූමිය මතුපිට විද්‍යාමානවූ ගුරුත්වා කම්ණ බලයෙන් වතුර බැසයාමය. යම් නියමිත ඇලක් හෝ අගලක් මගින් වතුර බැසයාම නොවේ;
- (10) තමාගේ ඉඩමේ පනොක් හෝ කටුපනොක් වැවීමට ඉඩහැරීම;
- (11) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප තහවුවක්, කොලයක්, කඩදැසියක් හෝ වෙනත් යම් විධියක අණ වින හුනියමක් වැළලීම හෝ දැමීම සහ එසේ කිරීමෙන් යම්කිසිවකු බියගැන්වීම හෝ මුහුට හිංසා කිරීම.

7. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්ථානයක අශුවි පොහොර, ඇටකටු පොහොර හෝ අප්‍රසන්න වූ හෝ දුර්ගන්ධය හමන් නාවූ වෙන යම් ද්‍රව්‍යයක් හෝ වෙළඳාම පිණිස හෝ ඒ ඒ වෙලාවලදී ප්‍රයෝජනය ගැනීමෙන් බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස හෝ තබා ගැනීම නොහොත් තැන්පත් කිරීම හෝ තබාගැනීමට නොහොත් තැන්පත් කිරීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

8. යම්කිසිවකු මැරුණෙත්, ඒ මරණය සිදුවූ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ එහි ඔහු නොසිටිනම් මියගිය අයගේ වයස් සම්පූර්ණ ඉතාමත් කිට්ටුවර පිරිමි නැදැය විසින් හෝ ඒ මළ සිරුර සුදුසු පරිදි භූමදාන කිරීමට වග බලාගත යුතුයි. එසේ ඉතාමත් කිට්ටුවර නැදැය විසින් හෝ ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ ඒ මළසිරුර භූමදාන නොකළොත්, එසේ කිරීමට එවැන්නෙකු නොසිටියහොත් ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විශදම්ඵ එය භූමදාන කරලීමට සැලැස් විය හැකියි.

9. (1) කිසිවකු විසින් වෙනත් අයෙකු පදිංචි යම් ඉඩමක හෝ භූමිභාගයක කිසියම් සතෙකුගේ මෘතශරීරයක් තැන්පත් නොකළ යුතුයි.

(2) අයිතිකරුවන් නොමැත්තාවූ හෝ කවිද කියා සොයා ගත නොහැක්කාවූ සතුන්ගේ මළකුණු, ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විශදම්ඵ සුදුසු ස්ථානයක වළලා දැමීමට සැලැස්විය යුතුයි.

10. ගම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් අඩුම ගණනේ අවුරුද්දකට එක් වරක්වත් අප්‍රේල් මාසයේ පහළොස්වෙනිදාට මත්තෙන් තමාගේ ගෙයි ඇතුළත පිටත දෙක්හිම සුදුහුණු ගැවිය යුතුයි. එහෙත් යම් ගෙයක එසේ සුදුහුණු ගැවා තිබෙන්නේ ගම් ප්‍රදේශය තුළ යම්කිසි වසංගත රෝගයක් පැවතීම හේතුවෙන් ගෙන හෝ එසේ කිරීමට අවශ්‍යයයි භූගෙන් නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුවෙන් ගෙන ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුහුණු ගැවිය යුතුයයි එහි අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ අණ කිරීමට කායඝී සභාවට තීරිප්‍රකාර බලය තිබේ.

11. ගෙදරදෙපේ වැඩවලට හැර වෙනත් කටයුතුවලට පොල්ගෙඩි බිඳින්නාවූ හෝ බිඳීමට සලස්වන්නාවූ සෑම දෙනා විසින්ම ඒවායේ වතුර එකතුකොට හෝ එකතුකරවා යම් පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක හෝ මනුෂ්‍යයන් පදිංචි ගෙයක සිට අඩු ගණනේ යර එකසියයක් වත් ඇතට විසිකිරීමට හෝ විසිකරවීමට හෝ වෙනත් අන්දමකින් ඉවත්කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වගබලා ගත යුතුයි.

-12. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ ඊට සවිකොට ඇති වෙනයම් දෙයක් හෝ ඒ අසල ඇති යම් ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අසලින් යන එන අයවලුන්ට අන්තරායදයක තත්ත්වයක පවත්නේනම් ප්‍රධානතුමා විසින් එකී ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචි කාරයාට හෝ ලියවිල්ලකින් වූ දැන්වීමක් භාරකරවීමෙන්—

- (a) යම් හදිසි අවස්ථාවකදී නම් තමාට දැන්වීම භාරදී පැ විසිගතරක් ඇතුළත ඒ අසලින් යන එන අයගේ ආරක්‍ෂාව සඳහා ලැලිවලින් තැනූ කොරවුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑය කියාද;
- (b) සෑම අවස්ථාවලදීම තමාට දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළත එකී ගොඩනැගිල්ල, තාප්පය හෝ එහි සවිකරනලද දෙය යක්තිමත් කිරීමට හෝ අලුත්වැඩියා කරනට ඕනෑය කියාද;

තිසම කළයුතු වන්නේය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තමා වෙත භාරදෙනු ලබන දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැරහරී නම් එවිට එකී අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් කළ යුතුව තිබුන වැඩ කටයුතු කිරීමට කායඝී සභාව විසින් වෙනත් යම් අයකුට හෝ අයවලුන්ට පවරා ඒ සඳහා දරනට යෙදෙන විශදම් කායඝී සභාවට අයවිය යුතු ණයක් ලෙස එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් හෝ අයකර ගත හැකිය.

13. (1) යම්කිසි ගෙයක් හෝ පැලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ හෝ අසල් වාසීන්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි හෝ පැලේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ ගෙය හෝ පැල සෞඛ්‍යාරක්‍ෂක තත්ත්වයක පවත්වාගැනීම පිණිස කරනට වුවමනා යම් යම් කටයුතු කරනට ඕනෑය කියා නියමකරන හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළ යුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ භාරදෙනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැර හරී නම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරනට යෙදෙන විශදම් කායඝී සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් හෝ අයකර ගත හැකිය.

අශුවි ඉවත්කිරීම හා කසල යෝධනය

14. අශුවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භ කරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඕනෑම ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින්, සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ හෝ ඒ වෛද්‍ය නිලධාරීතුමා විසින් බලය පවරනලද නිලධාරීයකුගේ රෙකමත පිට ප්‍රධානතුමා විසින් අනුමතකරනලද ප්‍රමාණයක හා වර්ගයකද, ඉඩමේ පිහිට විය යුතුවූ ආකාරයටද බාල්දී තබන වැසිකිළියක් සාදනට ඕනෑය කියා ප්‍රධානතුමා විසින් නියමකළ හැකිය.

15. අශුවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භ කරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ ඕනෑම ඉඩමක තිබෙන (14 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රමාණයකට හා ආකාරයකට සාදනලද බාල්දී වැසිකිළියක් නොවන්නාවූ ඕනෑම වැසිකිළි වලක් හෝ වැසිකිළියක් සනීපාරක්‍ෂාවට අන්තරායදයක හා අපවිත්‍රය කියා සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා හෝ එහි වෛද්‍ය නිලධාරීතුමා විසින් බලය පවරනලද නිලධාරීයෙකු සහතික කරයි නම් එබඳු ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් ඒ ඉඩමේ තිබෙන්නාවූ එබඳු වැසිකිළි වල හෝ වැසිකිළිය වසා දමනට ඕනෑය කියා ප්‍රධානතුමා විසින් නිවේදනය කළ හැකිය.

16. 14 වැනි අතුරු ව්‍යවස්ථාවේ හෝ සඳහන් කරනලද ප්‍රකාර නිවේදනයක් භාර කරනු ලැබූවූ සෑම අයිතිකාරයෙකු විසින්ම එකී දැන්වීමේ සඳහන් කර තිබෙන්නාවූ හා මොනම කාරණයක් නිසාවත් මාස දෙකකට අඩු නොවන්නාවූ කාලසීමාවක් ඇතුළතදී එකී නිවේදනයේ සඳහන් කර තිබෙන නියමයන් ඉෂ්ටකළ යුතුයි.

17. අශුවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දී තබන වැසිකිළියක් තිබෙන්නාවූද ඉඩම්වල සෑම පදිංචිකාරයෙකු විසින්ම ඒ වැසි කිළිය සෑම කල්හිම සෞඛ්‍යය සම්පන්න ලෙසත්, යහපත් ලෙසත් පවත්වා ගත යුතුයි.

18. කායඝී සභාවේ සේවය කරන අශුවී ඉවත්කරන මෙහෙකරුවකු හැර වෙන කිසිවකු විසින් අශුවී ඉවත්කිරීමේ සේවයක් පවත්නාවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දි තබන වැසිකිලියකින් අශුවී ගෙනයාම හෝ වෙනත් ක්‍රමයකින් ඉවත්ලාම හෝ නොකළ යුතුයි.

19. දුප්පත්කම නිසා කායඝී සභාව විසින් නිදහස් කරන ලද පදිංචිකාරයකු හැර, අශුවී ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් එම ස්ථානයේ පාවිච්චි කරනු ලබන එක් එක් බාල්දිය වෙනුවෙන් රුපියල බැගින්වූ අශුවී ඉවත්කිරීමේ ගාස්තුවක් මාස්පතා කායඝී සභාවට ගෙවිය යුතුයි.

20. ඕනෑම ඉඩමක සෘදු ඉවරකරන ලද්දවූ හෝ සෘදුගෙන යනු ලබන්නාවූ වැසිකිලියක් හෝ වැසිකිලි වළක් පරික්ෂා කර බැලීම සඳහා ඉර පැයටත්, ඉර බැසීමටත් අතර ඕනෑම වේලාවකදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ එතුමා විසින් බලය පවරනලද වෙන නිලධාරියෙකු විසින් හෝ එකී ඉඩමට ඇතුල්වීම නීත්‍යානුකූලය. තවද එකී ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරියෙකුට පරික්ෂා කිරීමේ කටයුත්ත සඳහා අවශ්‍යවූ සෑම උපකාරයක්ම දිය යුතුයි.

21. කැලිකසල ඉවත්කිරීම පිණිස වැඩ පිලිවෙලක් ආරම්භකර තිබෙන ප්‍රදේශයක් තුළ පිහිටි ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් තමාගේ ඉඩම අතුරු ගා ඉවත දමන අළු, කුණු රොවු හා වෙනත් කැලිකසල සුදුසු පියනක් සහිතවූද, ප්‍රධානතුමා විසින් අනුමතකරනලද ප්‍රමාණයක් හා හැඩනුරු කමක් ඇතිවූද බාල්දියක හෝ භාජනයක තැන්පත් කරවිය යුතුයි.

22. 21 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසියම් ඉඩමක පදිංචිකාරයා විසින්—

- (1) ප්‍රධානතුමා විසින් අණබෙර ගස්වා ප්‍රසිද්ධ කිරීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ නියමකරන ලද කාලවේලාවල අතර දිනපතාම එකී බාල්දිය හෝ භාජනය එකී ඉඩමෙන් පිටත පාරේ ඊට ගමනා ගමනයට අවහිරයක් ඇති නොවන ලෙස පාරේ අයිතකින් තැබීමට සැලැස්විය යුතුයි.
- (2) කායඝී සභාවේ කසල ශෝධකයන් විසින් එකී බාල්දිය හෝ භාජනය හිස්කොට පෑ භාගයක් ඇතුළතදී එය ඒ ස්ථානයෙන් අස්කරවිය යුතුයි.

23. 22 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාල වේලාවලදී මිස කිසිවකු විසින් 21 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසිම බාල්දියක් හෝ භාජනයක් කිසිම පාරක නොතැබිය යුතුයි.

24. දුප්පත්කම නිසා කායඝී සභාව විසින් නිදහස් කරන ලද පදිංචිකාරයකු හැර කැලිකසල ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් එක් එක් බාල්දිය හෝ භාජනය වෙනුවෙන් ගත පණහ බැගින් ගණන් බලනලද කැලිකසල ඉවත් කිරීමේ ගාස්තුවක් මාස්පතා කායඝී සභාවට ගෙවිය යුතුයි.

25. යම්කිසි මාසයක් වෙනුවෙන් ගෙවිය යුතුවූ 19 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද අශුවී ඉවත්කිරීමේ ගාස්තුවද, 24 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවද ඒ එක්කම ලබන ඊළඟ මාසයේ දහවැනි දින හෝ ඊට මත්තෙන් ප්‍රධානතුමාට හෝ එකී ගාස්තුව අයකිරීමට එතුමා විසින් තිසි පරිදි ලිය විල්ලකින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුය, එහෙත් කිසියම් විශේෂ මාසයක් මුළුල්ලේම යම්කිසි ඉඩමක තමා තතර නොවන්නේය කියා එහි අයිති කාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් කල් ඇතුළු ප්‍රධාන තුමාට ලියවිල්ලකින් දැනුම්දී ඉන්පසු ඒ පදිංචිකාරයා හෝ අයිතිකාරයා ඒ මාසය තුළ එකී ඉඩමේ ඇත්ත වශයෙන්ම තතර නොවූයේ යයි ප්‍රධානතුමාට ඒත්තුගන්නා කල්හී, එකී ඉඩම වෙනුවෙන් ඒ මාසයට අශුවී ඉවත්කිරීමේ ගාස්තුවක් හෝ කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවක් ගෙවිය යුතු නැත.

නිලධාරීන්

26. කායඝී සභාවට එන්ට තිබෙන සියලුම අයබදු හා ගාස්තු එකතු කිරීම හා මුද්දිත කුවිතාන්සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

27. කිසිවකු විසින්—

- (a) ගම්සභා ආඥාපනතේ හෝ එය යටතේ සාදනලද යම් අතරු ව්‍යවස්ථාවල යම් විධිවිධානයක් යටතේ හෝ ප්‍රධානතුමාට හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියකුට හෝ පැවරී ඇති යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියමකොට ඇති යම් කායඝී යක් ක්‍රියාවේ යෙදවීමේදී හෝ එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට, හෝ
- (b) කායඝී සභාවෙන් හෝ කායඝී සභාව වෙනුවෙන් රක්ෂාවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරුවකුට, ප්‍රධානතුමා විසින් හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියකු විසින් නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ට කිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට, හෝ ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

ඉඩම් හා දේපල

28. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක් හෝ මහ ජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එළිමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශකිරීම හෝ ඊට අලාභහානිකිරීම, හෝ එය ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

29. කිසිවකු විසින් කායඝී සභාව කෙරෙහි පවරා තිබෙන්නාවූ හෝ කායඝී සභාවේ පාලනය යටතේ පවත්නාවූ කිසිම මුඩු බිමක් හෝ පොදු භූමිභාගයක් විනාශ කිරීම හෝ අලාභහානි කිරීම හෝ එය බලෙන් අල්ලා ගැනීම හෝ නොකට යුතුයි.

30. ප්‍රධානතුමාගේ බලය නැතුව කිසිවකු විසින් කිසිම මුඩු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන ගස් හෝ පැලෑටි ඉවත්කිරීම හෝ ඒ ඉඩමේ හෝ භූමිභාගයේ පොළව මොනම විධියකින්වත් විරූපිකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකට යුතුයි.

31. ප්‍රධානතුමාගේ අවසරපත්‍රයක් නැතුව කායඝී සභාව සතු මොනම පොදු ඉඩමකවත් කිසිම අඛණ්ඩයකු, ගවයකු, බැටලුවකු, එළුවකු, උරුකු දිගේලිකිරීම හෝ තණ කැවීමෙහි යෙදවීම හෝ නොකට යුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගුවන්නේය.

32. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන ඕනෑම කෙනෙකුට, 31 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවසරපත්‍රයක් නැතුව යම් පොදු ඉඩමක දිගේලිකර තිබෙන හෝ තණ කැමෙහි යෙදී සිටිනු දක්නට ලැබෙන ඕනෑම අඛණ්ඩයකු, ගවයකු, බැටළුවකු, එළුවකු හෝ උරුකු බැඳ තහනම් කළ හැකිය.

33. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායඝී සභාව විසින් යම් පොදු තණබිමක් වෙන්කර තිබෙන විට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින්වූ අවසරයක් නැතුව ඒ තණබිමෙහි ගව යන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවතෝ යාමට ඉඩ හැරීම හෝ නොකට යුතුයි.

34. කිසිවකු විසින් පොදු තණබිමක් වශයෙන් වෙන් කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටක් විනාශකර දැමීම හෝ යම් දෙරටුවකට අවහිර කිරීම හෝ යම් පොකුණක් අප විත්‍රකිරීම හෝ දුෂ්‍ය කිරීම හෝ නොකට යුතුයි.

35. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින්වූ අවසරය ඇතුව, එක් ගවයකුට මාසයකට ගත පණහ බැගින් ගණන් බලන ලද ගාස්තුවක් ගෙවා ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතු සඳහා තාවකාලික වශයෙන්

ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද මී ගවයන් හැරයි. කායඝී සහවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු තණ බිමක තණ (උලා) කෑම පිණිස දිගේලි කරන හැකියි.

ආහාර ද්‍රව්‍ය වෙළඳාම

36. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගන්නා ලද ලයිස්තුවක් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, හෝ තරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් හෝ පවත්වා ගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසාන වන්නේය.

37. 30 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රලත් සෑම අයකු විසින්ම, කුකුළු, තාරා ආදී පක්ෂීන් සහ අලුත් මාළු, තරක්වීයන වෙනත් ආහාර ද්‍රව්‍යවලින් වෙන්කර තබාගත යුතුයි. තවද ඒ පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විදිනට සිදු නොවනසේ සාදනලද කුඩුවල ඔවුන් තබා තිබිය යුතුයි.

38. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලය ලත් ඕනෑම කෙනෙකු විසින් මනුෂ්‍ය ආහාර පිණිස කුකුළු, තාරා ආදී පක්ෂීන්, හෝ අලුත් මාළු, හෝ තරක්වන සුලු වෙනත් ආහාර වලී හෝ විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලිය හැකියි.

කාණු, කෙසකිලිය, අශුවිචලක්, අඵවලක් හා සොබා පහසුකම් සඳහා වූ උපකරණ පරීක්ෂාකර බැලීම හා ශුඛපවිත්‍රකිරීම

39. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් බලයලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කෙසකිලියක්, අශුවිචලක්, අඵවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන යම් දෙයක් පරීක්ෂා කිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුළුවීමත් නීත්‍යානුකූලය, තවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය වියහැකි සියලුම ආධාරදිය යුතුයි.

40. ප්‍රධානතුමා විසින් ගම්ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන දන්වීමකින් වහාම හෝ ඒ දන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කෙසකිලියක්, අශුවිචලක්, අලුවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තු කරනු ලබන දෙයක් සනීපාරක්ෂා කුකුළු තත්වයක තබා ගැනීමට වුවමනා විය හැකිවූ ඒ දන්වීමේ සඳහන්කොට ඇති යම් යම් දේවල් කරනට ඕනෑය කියා තියමකරන හැකියි.

41. ප්‍රධානතුමා විසින් ගම්ප්‍රදේශය තුළ වූ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කෙසකිලියක්, අශුවිචලක්, අලුවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තු කරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත් කර දමනට ඕනෑය කියා හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් යම් ස්ථානයකට එහි සඳහන් කරනු ලබන යම් අන්දමකින් සුදුස්සක් කිරීම පිණිස ඉවත් කිරීමට සලස් වනට ඕනෑය කියා හෝ නියමකිරීම නීත්‍යානුකූලය.

පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල්

42. යම්කිසි වෙළඳ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

43. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳ ප්‍රදේශයකින් බාහිරවූ වෙනත්) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

44. 43 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) මීට යාකොට ඇති උපලේඛනයේ සඳහන් පෝර්මයේ ප්‍රකාරයට වියයුතුයි.
- (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි.
- (c) එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වැනිදිනට අවසාන විය යුතුයි.

45. 43 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්වූ ශාස්තුව රුපියල් එක පියයකි.

46. 43 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත්කරනු ලැබූ කිසිවකු විසින් එහි සඳහන් මොනම කොන්දේසියක්වත් කඩනොකළ යුතුයි.

47. භූමිභාගය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලබනතුරු පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැසීමක් නැත.

48. වෙළඳාම්පලවල් හා කඩපලවල් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථා වලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරද කාරයකු වූවිට 43 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද බලපත්‍රය ගම්බඳ උසාවියක් මගින් අවලංගු කළ හැකියි. එසේ අවලංගුකිරීම හේතුවෙන්වූ හෝ අවලංගු කරයට ඇඟහය අයකරගැනීමට අයිතිවැසීමක් නැත්තේය.

49. ගම්බඳ උසාවියකින් කලින් අවලංගුකරනු ලැබූ බලපත්‍රයක් ඇති කිසිවකුට ප්‍රධානතුමා විසින් 43 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේපකළ හැකියි.

50. සුදුසු වූ හැම කලින්ම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් හෝ ඕනෑම වෙළඳාම්පලකට හෝ කඩපලකට ඇතුළුවී ඒ වෙළඳාම්පල හෝ කඩපල හෝ එහි වෙළඳාමට තබා තිබෙන්නාවූ හෝ පුද්ගලිකයකර තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉෂ්ටකිරීමේදී පූර්වෝක්ත තවර නිලධාරියකුටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම යේ නොකළ යුතුයි.

පොල්ලෙලි කොටු

51. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් යම් ප්‍රසිඛ වැවක, ගංගාවක, කලපුවක හෝ මෝයක පොල්ලෙලි පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වාගෙන යාම නොකට යුතුයි.

52. යම් තොටුපලකට, මෝයකට හෝ වැව් අමුණු කමාන් තයකට අවහිරව පවත්නා කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

53. 51 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසාන වන්නේය.

අප්ඵල ආහාර පාන

54. කිසිවකු විසින් අප්ඵලවූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසුවූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳාමට තැබීම හෝ ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි.

55. වෙළඳාම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අප්ඵල බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අල්ලා තහනම් කිරීම නීත්‍යානුකූලය.

56. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ කොටු වෙනත් යම් නිලධාරියකු හෝ අයකු විසින් 55 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු හාජේ තිබියදීද ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා එකී භාජනය සිල් තබා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ ඉදිරියේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉදිරියේ හෝ පෙන්වීම කළ යුතුයි.

57. 55 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබන විට, එකී ද්‍රව්‍ය තහනම් කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල් තබා තමාට ඕනෑම කියා ඉල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම් කරන්නා විසින් තහනම් කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම එකී භාජනය සිල් තබා ඒ අයට දිය යුතුයි.

58. 55 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරීන්ගේ 56 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරි පත්කර තිබෙන වෛද්‍ය නිලධාරීන්ගේ හෝ එකී ද්‍රව්‍යය අප ට්‍රාය කියා හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කියා සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍ය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම පිණිස තැබීම නැතහොත් මනුෂ්‍ය ආහාර යක් මෙන්, ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට හෝ සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අප ට්‍රාය නොවේය කියා හෝ මනුෂ්‍ය ආහාරයට සුදුසු කියා ඒ වෛද්‍ය නිලධාරීන්ගේ සහතික කරයි නම් ඒ ද්‍රව්‍යය අයිතිකරයට ආපසු දිය යුතුයි.

59. සමාජාචික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දියෝ ගිලියාමෙන් හෝ සර්පයකු විසින් දෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලෙකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාට්‍රි නොහොත් වනමාගයකු විසින් මරණු ලැබුවාට සහකුගේ මස් විකිණීම හෝ වෙළඳාමට තැබීම කිසිවකු විසින් තොකළ යුතුයි.

අප්‍රියවූ හා අන්තරායදයකට කමිණිත

- 60. (1) පහත දැක්වෙන කමිණිත අප්‍රියවූ කමිණිත වශයෙන් සලකනු ලැබේ—
 - (a) කොම්පෝස්ට් නම් මිශ්‍ර පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීම,
 - (b) විනාකිරි සෑදීම,
 - (c) සබන් සෑදීම,
 - (d) සතුන්ගේ ලේ හෝ මළකුණු හෝ උණුකිරීම,
 - (e) පුවක් වියලීම,
 - (f) ලැලි පොහොර සකස් කිරීම,
 - (g) රබර් වියලීම හෝ සෑදීම,
 - (h) මාලු අයිස් දැමීම,
 - (i) හම් පදම්කරන ස්ථානයක් තබාගැනීම
 - (j) රබර් ෂීට් හෝ ක්‍රෝප් දුම් ගැස්සීම හෝ සෑදීම,
 - (k) සතුන්ගේ හම් ගබඩාකිරීම,
 - (l) සතුන්ගේ ඇටකටු ගබඩාකිරීම,
 - (m) කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ නි තුනකට වඩා ගබඩාකිරීම,
 - (n) ජාඩ් හෝ කරවල ගබඩාකිරීම,
 - (o) තොග ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම.

- (2) පහත දැක්වෙන කමිණිත අන්තරායදයකට කමිණිත වශයෙන් සලකනු ලැබේ—
 - (a) තෙල්වලින් හෝ වෙනත් පැටරල් ආදී දැවෙන ද්‍රව්‍ය වලින් හෝ වාෂ්පවලින් හෝ ඉලැක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර පාවිච්චිකරනු ලබන කමිණිත,
 - (b) හුණු පිච්චීම හෝ ගබඩාකිරීම,
 - (c) මීරන් වියලීම හෝ ගබඩාකිරීම,
 - (d) හුණුගල් ලබාගැනීමට වළවල් හැරීම,

- (e) යන්ත්‍ර සුත්‍රාදියෙන් තෙල් හිදීම,
- (f) යන්ත්‍ර සුත්‍රාදියෙන් පොල්තෙල් හිදීම,
- (g) කොප්පරා සෑදීම,
- (h) සෝඩා ලැමනඩ් ආදී බීම වර්ග සෑදීම,
- (i) පොල් කපා වියලා සකස් කිරීම,
- (j) කෙඳි වර්ග නෙලීම හෝ සකස් කිරීම,
- (k) ගිණිපෙට්ටි සෑදීම,
- (l) කබුක් හෝ බොරළු හෝ කළුගල් ලබාගැනීම සඳහා ගල් වළවල් හැරීම,
- (m) කොප්පරා ගබඩාකිරීම,
- (n) පිදුරු ගබඩාකිරීම,
- (o) කපු පුළුන් (නුල් ආදිය) ගබඩාකිරීම,
- (p) ගිණිකෙළි කමිණිත සහ රතිඤ්ඤ සෑදීම,
- (q) ලී මඩුවක් හෝ දර මඩුවක් තබාගැනීම.

(3) පහත දැක්වෙන කමිණිත අප්‍රියවූද, අන්තරායදයක වූද කමිණිත වශයෙන් සලකනු ලැබේ—

- (a) කෙඳි සායම්කිරීම,
- (b) ගඩොල් හෝ උළු පිච්චීම,
- (c) අඟුරු පිච්චීම.

61. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙක මන පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත් කරන ලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකට කිසියම් කමිණිතයක් කරගෙන යා යුතු නැත.

(2) මේ අනුරූ ව්‍යවස්ථාවේ (1) ඡේදය යටතේ නිකුත් කරන ලද සෑම බලපත්‍රයක්ම, 70 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන වන්නේය.

(2) අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාමට බලාපොරොත්තුවන කිසිවකු විසින්—

(1) කමිණිතය කරගෙන යාමට අදහස් කරනු ලබන ස්ථානය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් අනුමත කරනු ලැබේ.

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන සියලුම ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට එකඟවද නිබන්ධන මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්—

- (a) ගොඩනැගිලි පොහොර සාදා තිබිය යුතුවන්නේ හැද එය ඇතුළට හොදට හුලං වැදෙන ලෙසත්, හොදට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් තිබිය යුතුය,
- (b) ඒ ගොඩනැගිලිවලේ වහල කල් පවතින ද්‍රව්‍යයකින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි,
- (c) ඒ ගොඩනැගිලිවලේ වහල්පල පොළොවේ සිට, අඩු භයකට නොඅඩු විය යුතුයි.
- (d) ඒ ගොඩනැගිලිවලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් සවිකොට තිබිය යුතුවන්නේ හැර, ඒ ජනෙල් විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගු වකට අඩු නොවිය යුතුයි,
- (e) ඒ ගොඩනැගිලිවලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුවද, ගඩොල්, ගල් හෝ කබොක්ගල් වලින් සාදන ලදුවද තිබිය යුතුයි,
- (f) ඒ බිත්තිවල ඇතුල්පැති බිම සිට අඩි හතරකට අඩු නොවූ උසට සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබ අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාරු කරනු ලැබ සුදුහුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි,
- (g) ඒ ගොඩනැගිලිවලේ ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි.

63. (1) යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතයක් වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කරන ලද කාලසීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක, ඒ අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිතය සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිලිවලට 62 වැනි අනුරූ ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම්, සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙක මන පිට ප්‍රධානතුමා විසින් බලපත්‍රකාරයා

වෙන භාරකරනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කර තිබෙන දවසට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධාන වලට එකඟවන පරිද්දෙන් බලපත්‍රකාරයා විසින් කළ යුතුවූ සෑම දෙයක්ම කරන්නට ඕනෑම ඔහුට නිවේදනය කළ හැකිය.

(2) මෙම අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනලද යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙනයාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින්, එහි සඳහන් කාලසීමාව ඇතුළතදී එකී දන්වීමේ නියමයන් ඉෂ්ටකිරීම පැහැර හැරිය යුතු නැත.

64. 63 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දන්වීමක් යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් කර ගෙන යන ස්ථානයක ගසා හෝ අලවා ඇත්තාවූ විටක හෝ ඒ ස්ථානයේ බලපත්‍රකාරයා විසින් රක්ෂාවේ යොදාගෙන සිටින යම් කිසිවකුට භාරකරනලද්ද වූ විටක ඒ දන්වීම ඒ අයුරු හෝ අන්තරායදයකට කමිණිතය සඳහා බලපත්‍ර ලත් අය වෙත භාරදන්නාක් මෙන් සැලකිය යුතුයි.

65. යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් කර ගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුරා ශුච්චිවිත්‍ර කිරීමටද;
- (b) අඩුගණනේ දෙළොස් මාසයකට එක් වරක් බැගින් වත් එම කමිණිතය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදුසුණු ගැවීමටද;
- (c) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුච්චිවිත්‍රව තැබීමටද;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලී කසළ රොඩු බොඩු හා කැට කැබලිද ඒ කමිණිතයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණය කරනු ලැබූ භාජන වල දමා දිනපතා ඒ කමිණිතය කරගෙන යන භූමි භාගයෙන් ඉවත්කරවීමටද;

සැලැස්විය යුතුයි.

66. යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් කිසියම් ලීදක්, වැවක්, ගංගාවක්, මයක්, ඇළක්, දොළක්, දියපාරක්, විලක් හෝ ගොඩ බිමක පිහිටි වෙනත් ජල ස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දුෂ්කරීම හෝ නොකළ යුතුයි.

67. යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් විය හැකි පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අහතුරක් වියහැකි පරිද්දෙකින් හෝ ඒ කමිණිතය කරගෙන යායුතු නැත.

68. යම් අයුරු හෝ අන්තරායදයකට කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිණිතය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අයුරු හෝ අන්තරායදයකට වාතය හා ගැස්—

- (a) අන්තරායදයකට හෝ අයුරු විපාකයක් ඇතිනොවී සුදුසු අන්දමකට ඉහළට ගොස් උඩුහුළුගම සම්මිශ්‍රවී ව්‍යාප්තවී යනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරණ උපකරණයක් ඇතුළට හෝ යවනු ලැබීමට, හෝ

සැලැස්විය යුතුයි.

69. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම නිලධාරියකුට අයුරු හෝ අන්තරායදයකට යම්කිසි කමිණිතයක් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

70. අයුරු හෝ අන්තරායදයකට කමිණිතය පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් කඩකිරීම නිසා වරදකාරයා බවට ඔප්පුවී තිබෙන යම් බලපත්‍රකාරයකුට ගම්බද උසාවිය කින් නියම කරන වෙනත් යම් දණ්ඩුවකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

මස් වෙළාදම

71. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් කිසිම කඩයක් හෝ (වෙළඳාමපලකින් බාහිරවූ) ස්ථානයක් මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වැනිදාට අවසාන වන්නේය.

72. බලපත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තුවන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් 71 වෙනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත, එනම්:—

- (a) ඒ ගොඩනැගිල්ල මනා තත්ත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළත් තිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි. බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොවේ සිට අඩි හයකට අඩු නොවිය යුතුයි;
- (d) ඒ ස්ථානය යම් අශුව වළක සිට, සැමදම පවත්නා පෝර ගොඩක සිට, වැසිකිලියක සිට හෝ අනා වරණ කාණුවක සිට අඩු ගණනේ අඩි පහහත්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි.

73. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම එකී ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක ඔහුගේ නම සහ "Licensed Meat Stall" යන පදය හා එහි සිංහල අනුච්ඡාදයන් පැහැදිලි ලෙස ලියනලද ලැලිලක් එල්ලා තබා ගත යුතුයි.

74. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

- (a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ සෑම කල්හිම පරීක්ෂාකර බැලිය හැකිවන පරිද්දෙන් තමා ලඟ රක්ෂාවේ තිසුකින් සියලුම අයවලුන්ගේ (මස් විකුණන්නන්ද ඇතුළුව) නම් සහ ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළවල දක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබා තිබීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්තියෙන් කපලා කරනුලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාල වලදීත් සුදුසුණු ගැවීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, සහ ජූනි යන මාසවල දීත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් එහි ලියෙන්නේ කළ වැඩ කොටස්වල සුදුසුණු ගැවීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් ගා තිබෙනම් ඒවා සබන් ගා උණුවනු රෙන්න සේදවීමටද;
- (d) සෑම දවසකට එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් උඳා සෝපා ආදිය.

- (e) එකී මස්කඩේ පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොදට ඔපදමා තබාගැනීමටද ;
- (f) එකී මස්කඩේ හැම කොටසක්ම හා සියලුම ලී බඩු උපකරණ හා මෙවලම් ශුඛපවිත්‍ර මනා තත්ත්වය කන් තබා ගැනීමටද ;
- (g) එකී මස්කඩේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් තබා තිබීමටද ;
- (h) එකී මස්කඩේ තුළ ඕනෑම සේවයෙකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුගණනේ එක පඩික්ක මක්වත් තබා තිබීමටද ;
- (i) සියලුම කුණු කසළ තුන්තනාගම්වලින් හෝ ගැල්ව නයිස් යකඩවලින් හෝ සාදන ලද්දවූ මූඩියක් සහිතවූද භාජනයකට දම්මවා දවසකට එක වරක් බැගින් එය එකී මස්කඩෙන් ඉවත් කරවා ශුඛපවිත්‍ර කිරීමටද ;
- (j) එකී මස්කඩේ බීමට සුදුසු ජලය සැහෙන තරම් සැපයීමට ; හා
- (k) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි හා සිංහල පිටපතක් රාමු කරවා එකී මස්කඩේ කැටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද ;

සැලැස්විය යුතු වන්නේය.

75. (1) මේ එක්කම මිළඟට ඇති ඡේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙට්ටියක හෝ රථයක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මඩුවකසිට යම් මස් කඩයකට ගෙනයායුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන හැම පෙට්ටියකම ඇතුල් පැත්ත තුන්තනාගම් හෝ පෙරෙන සවභාව නොමැති ද්‍රව්‍ය වර්ගයක් සවිකොට පිළියෙලකර තිබිය යුතු වාත් හැර එය පියනාකින්ද යුක්තවිය යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—

- (i) අවිවේන් හෝ වමුවෙන් හෝ මැස්සන්ගෙන් හෝ දුට්ටුලෙන් අපිරිසිදුවීමෙන් හෝ මස් ආරක්ෂාකිරීමට වහලක්ද ;
- (ii) මහජනයාට මස් නොපෙනෙන පිණිස රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද ;
- (iii) මස් රැස්කිරීම සඳහා ඇතුළත තුන්තනාගම් හෝ වෙන නොපෙරෙන ද්‍රව්‍යයක් සවිකරණලද කොසායායක්ද තිබිය යුතුයි.

(3) (1) වැනි ඡේදයේ සඳහන් නියමයන් උල්ලංඝනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උල්ලංඝනය කිරීම ගැන වගකිවයුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියමකලාවූ අයයි. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලබන්නේ නම් ඒ අයය.

76. කිසිවකු විසින් ඒ සඳහා සපයා ඇති පඩික්කමකට මිස මස් කඩයක් තුළ කෙළඟසිය යුතු නැත.

77. මස්කඩයක් පිළිබඳවූ සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මිසන්ගෙන් තොරව තබාගැනීමට අවශ්‍ය සියලුම විධිවිධාන යෙදියයුතුවාත් හැර සියලුම මිතුල් විදුරු කැබලි වලින් පුරවා සිමෙන්තියෙන් කපලාරු කළ යුතුයි.

78. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ බලපත්‍ර ලත් ස්ථානය නිදහස්වීමේ හෝ යම් සතකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබා ගැනීමේ හෝ ස්ථානයක් වැයගෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

79. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලිහදී පෙළුනාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝ වීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලය පසුවී යනතෙක් බලපත්‍ර ලත් මස්කඩයකට ඇතුල්වීම හෝ එහි මස් ගබඩාකිරීම හෝ සකස්කිරීම හෝ මස් වෙළඳාම් කිරීම හෝ පිළිබඳවූ කටයුත්තකට සහභාගිවීම හෝ ඒ ස්ථානයෙන් මස් ගෙනයාම හෝ ඒ ස්ථානයට මස් ගෙනරීම හෝ නොකට යුතුයි.

80. බලපත්‍ර ලත් කිසිවකු විසින් හෝ මස් කඩයක් හැරව සිටින කිසිවකු විසින් හෝ කිසිවෙකුට 76 වැනි හෝ 79 වැනි අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමට ඉඩදිය යුතු නැත.

81. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසුවූ හැම කල්හිම බලපත්‍ර ලත් මස්කඩයකට ඇතුල්වී පරීක්ෂාකිරීම නීත්‍යානුකූලය. ඒ ස්ථානයේ බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය හැරව සිටින අය විසින් හෝ ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

82. කිසිම බලපත්‍රකාරයකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටියාවූද මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥා පනතේ (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කරන ලද්දවූද ප්‍රසිඛ මස් මඩුවකදී හෝ එකී ආඥාපනතේ 11 වැනි වගන්තිය යටතේ මස් පිණිස සතුන් මැරීමට නියමකරන ලද ස්ථානයකදී හෝ එකී ආඥාපනතේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනලද අවසර පත්‍රයක් යටතේ හෝ නොමරන ලද කිසිම සතකුගේ මස් ඒ කඩේ තබා විකිණීම හෝ විකිණීම පිණිස තැබීම හෝ නොකළ යුතුයි.

83. මස්කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මස් විකිණීම සඳහා දිනපතා පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වාත් පස්වරු 3 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තබා ගත යුතුයි.

මාළු වෙළඳාම

84. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් මාළු විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්වැනිවැනි දිනට අවසාන වන්නේය.

85. මාළු කඩයක් තබා ගැනීමට අදහස්කරන ස්ථානය පහත දක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත, එනම්:—

- (a) ඒ ස්ථානය මනා තත්ත්වයකදී හොදට වාතාශ්‍රය හා හොදට ආලෝකය ඇතුළුව තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම, විවෘත කළුපිට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වර්ග ප්‍රමාණයක් ඇති විවෘත කළු හැකි ජනෙල් සපයා තිබිය යුතුයි ;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැම තැනම අඩි හතකට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලාරු කොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාරු කොට සුදුහුණු ගා තිබිය යුතුයි ;
- (c) සියලුම වහල්පල පොළොවේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උස්විය යුතුයි ;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි ;
- (e) බාල්දියකට, හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද, සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි ;
- (f) ඒ කඩේ අලුත් මාළු තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත් දියසීරුව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි ;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිළියක සිට, අශුච්චලක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩු ගණනේ අඩි පණහක්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි ;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එකඵල්ලේම සම්බන්ධ වන පරිද්දෙන් හෝ කිසිම අශුච්චලක්, වැසිකිළියක් හෝ අළුබලක් පිහිටා තිබිය යුතු නැත.

86. මාළු කඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Fish Stall" "බලපත්‍ර ලත් අලුත් මාළුකඩය" යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි හා සිංහල යන භාෂාවලින් ලියනලද ලාල්ලක් එල්ලා තබාගත යුතුයි.

87. අඩු ගණනේ අවුරුද්දකට හතර වතාවක් වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධාන තුමා විසින් ලියවිලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් මාළුකඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාළුකඩවේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලනු ලැබූ හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ හෝ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදුහුණු ගැවීමටද, ඒ ලී වැඩවල තෙල් සායම් ගා තිබේ නම් එකී වක වානුවලදී සබන් හා උණු වතුරෙන් සේදවීමටද සැලැස්විය යුතුයි.

88. මාළු කඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එක වරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාල වේලාවල එහි බිමද, බිත්තිවල විදුරු ගබොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාලු කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටන් මතුපිටද හොදින් උලා සේදීමටද සැලැස්විය යුතු වන්නේය. තවද මහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ තොකත අනුමත හොදට ඔපදමා තබාගත යුතු වන්නේය.

89. මාලු කඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් වෙළඳාම්පලේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාළු ගබඩාකර තබා ගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මහා තත්ත්වයකින් ශුඛපවිත්‍ර ලෙසත්, යම් කාණුවකින්, වැසිකිලියකින්, අශුචි වලකින් හෝ වෙනත් අපසන්න දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

90. මාළු කඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩවේ රැස්වේ නිසුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සංදනලද කුණු බාල්දියක් හා අඩු ගණනේ එක පඩික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

91. මාළු කඩයක් පිළිබඳව සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩවේ මියන්ගෙන් තොරව තබාගත යුතුවන්නේ හැර සියලුම මිලදී විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලා කළ යුතුයි.

92. මොනම කාරණයක් තිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාළු කඩයක මොනම සතකුවත්, කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

93. බලපත්‍ර ලත් කිසිම මාළු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පඩික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කිසි වකු විසින් කෙළ නොගැසිය යුතුයි.

94. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු විසින් බලපත්‍ර ලත් කිසිම මාළු කඩයකට ඇතුල්වීම හෝ එහි මාළු ගබඩා කිරීමේ සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීම හෝ ඒ ස්ථානයට නොහොත් ඒ ස්ථානයේ සිට මාළු ගෙනයාමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

95. මාළු කඩයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් කොයි කෙනෙකුටවත් 92 හෝ 93 හෝ 94 යන මේ අනුරූ ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

96. කිසිවකු විසින් බලපත්‍ර ලත් මාළු කඩයක මාළු ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චි කරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියක්, නිදගන්නා පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

97. මාළු කඩයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් බලපත්‍ර ලත් කඩවේ කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලීම දක්වාද පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට වැටී ප්‍රමාණයෙන් පහළො වෙන් එක පංගුවකට නොඅඩුවන තරමේ වැටී ප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළ හැකි ජනේලයක් සපයනු ලැබූ තිබෙනොත් මිස නැත්නම් නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

98. මාළු කඩයක් සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය තුළ බිමට ඔබින වතුර හොදටම සාහෙන තරම් තබාගත යුතු වන්නේය.

99. මාළු කඩයක් සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩය මාළු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හා එලවලු වෙළඳාම

100. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් නිසි පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පලතුරු හෝ එලවළු විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වෙනිදිට අවසාන වන්නේය.

101. බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ස්ථානය පහත සඳහන් නියමයන්ට එතඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට 100 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබියයුතුවන්නේ හැර එය ඇතුළට හොදට හුළු වැදෙන ලෙසත්, හොදට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළො වෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩු ගණනේ අඩි හතක් විය යුතුවන්නේ හැර ඒවායේ පිහත් ගබොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාකොට හෝ තිබෙන තැන් හැර අනිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපලා කරනු ලැබ සුදුහුණු ගා තිබිය යුතුයි;
- (c) වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි 6ක් වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු ගාන ලදුව තිබිය යුතුයි;
- (e) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ එලවලු තබන්නාවූ සෑම මේසයකටම උඩ තට්ටුව තුත්තනාගමි හෝ දියසිරාම බි නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා සාහෙන තරම් වැසි කිලී පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ගොඩනැගිල්ල යම් වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි පහහක් වත් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිලිවලක්, වැසිකිලියක් හෝ අලු වලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

කුකුළන්, තාරාවන් ආදී පක්ෂීන් වෙළඳාම

102. ඒ සඳහා ප්‍රධානතුමා විසින් කුකුළන් ආදී පක්ෂීන් විකිණීම පිණිස නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කඩයක් හෝ වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පාවිච්චි නොකළ යුතුයි.

103. 102 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසාන වන්නේය.

104. කුකුල් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ඒ පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් සිදුනොවන යම් පරිද්දකට සාදනලද කුඩාමල ඒ පක්ෂීන් නබාගත යුතුයි.

වැසිකිලි සෑදීම

105. අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුයයි කියා කායරී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටෙකදී වුවත්, ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සදහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසි කිලියක් කායරී සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාරයට වූ නියමයන්ට එකඟවද යම් යම් කාණු ආදිය සම්බන්ධ කොටද, ඒ දේපොලේ අසවල් ස්ථානයේ සාදනට ඕනෑයයි අණකළ හැකිය

106. 105 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බදුකාරයෙකු විසින්ම නමට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

107. ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් කිසිම ලීදක සිට අඩි එකසියයක අඩි විෂ්කම්භය තුළ කිසිම වැසිකිලිවලක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

108. මේ අතුරු ව්‍යවස්ථාවලට—

“ ප්‍රධානතුමා ” යනුවෙන් කායරී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ ;

“ කායරී සභාව ” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව අදහස් කරනු ලැබේ ;

“ වෙළඳ ප්‍රදේශය ” යනුවෙන් යම්කිසි ගම්බද වෙළඳ පලක සිට සැතපුම් එකක අඩි විෂ්කම්භය ඇති කවයක් ඇතුළතවූ ප්‍රදේශය අදහස් කරනු ලැබේ ;

“ ගම් ප්‍රදේශය ” යනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ තෙලිකඩ මාජුවාන ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

උපලේඛනය

පුද්ගලික වෙළඳාම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වා ගෙනයාම පිණිසවූ බලපත්‍රයයි

පදිංචි ————— නමැති අයට මෙහි පහත සදහන් දින සිට 19 ——— දෙසැම්බර් මස තිස්එක්වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසි වලට යටත්ව ————— ගම් ප්‍රදේශයේ ————— පිහිටා තිබෙන ————— කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම්පලක්/*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

තෙලිකඩ-මාජුවාන ගම් කායරී සභාවේ ප්‍රධානතුමා.

වම් 19 ————— ක් වූ ————— මස ————— වැනි දිනදීය.

පූර්වෝක්ත බලපත්‍රයේ කොන්දේසි

1. පුද්ගලික වෙළඳාම්පලේ/*කඩපලේ අයකළ හැකි ශාස්ත්‍ර හා කුලීවල ලැයිස්තුවක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙලකොට වෙළඳාම්පලේ/*කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනයකර තැබිය යුතුයි.

2. කායරී සභාව විසින් හෝ කායරී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ කිසිම අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ නඩා ගැනීමට නහනමිස කියා ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳාම්පලේ/*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

3. පුද්ගලික වෙළඳාම්පලක්/*කඩපලක බලපත්‍රකාරයා විසින් පලතුරු, එලවළු, මස්, මාළු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදුවූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්ථානයක ගෙනාබන ලෙසට අවශ්‍යවූ සෑම දෙයක්ම කළ යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකි ලෙස හොඳ හැටියට සාදන ලද්දේ වූ විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමෙහි යෙදී සිටියවූ හෝ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් වෙළඳාම්පලේ/*කඩපලේ කිසිම කඩ කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි නතර වී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/*කඩපලේ භූමි භාගය ශුඛපවිත්‍ර කොට, කුණු කසලවලින් තොරව තබාගත යුතුවන භාර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙන යම් අවහිරයක් ඇතිවීම හෝ වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමි භාගයෙන් අතුරා ඉවත දමන කුණු රොඩු හා සියලුම කුණු කසල ප්‍රවීවා දැමීමට හෝ වෙනත් විධියකින් සුදුස්සක් කර ඉවත්කිරීමට හෝ සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/*කඩපලේ භූමි භාගයෙහි සාමය ආරක්ෂා කළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

9. කුණුකසල හා රොඩු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේත්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකිවූ භාජන සැහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද වර්ගයක වැසිකිලි සැහෙන තරම් ගණනක් වෙළඳාම් පලේ/*කඩපලේ භූමිභාගය තුළ සාදා තිබිය යුතුයි.

11. යම්කිසි වසංගත රෝගයක් පැතිර පවත්නා කාලය කදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍ර කාරයාට අලාභයක් ඉල්ලා අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

* උවමනා නැති වචනය කපාදමනු.

L. G. D.—GC 14/50.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ අතුරුධිපුර දිස්ත්‍රික්කයේ සිංහල පත්තු ගම් ප්‍රදේශයේ ගම්කායරී සභාව විසින් සම්පාදිතව, 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අති රේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය තුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරනලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායරීගේ
ස්ථාවර ලේකම්තුමා.

වම් 1952ක් වූ අගෝස්තු මස 4 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

ගවමඩු, ගාල් හා නැවතුම්පලවල්

1. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබා ගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් පිහිටුවීම හෝ තබා ගැනීම නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 7' වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගුකරනු ලැබුවොත් මිස නැත්නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වෙනිදාට අවසාන වන්නේය.

2. සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගවමඩුවේ ගාලේ හෝ නැවතුම්පලේ අයකළ හැකි ගාස්තුවල සටහනක් සිංහලෙන් ලියවා ගවමඩුවේ ගාලේ හෝ නැවතුම්පලේ කාටත් පෙණෙන ස්ථානයක ප්‍රදායනය කරවීමට සැලැස්විය යුතුයි.

3. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

- (a) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ භූමිභාගය සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගත යුතුවන්නේය;
- (b) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

4. සෑම ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍ර කාරයා විසින් එහි කරන්න තනතුරු තැබීම සඳහා වෙනම ඉඩම් කැබලිලක් සපයා තිබිය යුතුයි.

5. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලය පවරනලද ඕනෑම අයකු විසින් සෑම සුදුසු වේලාවලදීම ඕනෑම ගවමඩුවකට, ගාලකට හෝ නැවතුම් පලකට ඇතුල්වී පරීක්ෂාකර බැලීම නිත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සියලුම ආධාර දිය යුතුයි.

6. වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහජනයාගේ හිත පිණිස යම් බලපත්‍රයක් යම්කිසි කාල සීමාවකට තහනම් කිරීම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහාම ඕනෑම බලපත්‍රයක් යම් කිසි කාලසීමාවකට අවලංගුකිරීම නිත්‍යානුකූල වන්නේය.

7. ගවමඩු, ගාල් හා නැවතුම්පලවල් සම්බන්ධවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම ගැන යම් බලපත්‍ර කාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව ගම්බද උසාවියක් මගින් වරදකාරයා කරනු ලැබුවොත් ඒ උසාවියෙන් නියම කරනු ලබන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද නිත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගු කිරීම නිසා මොනම අලාභයක්වත් අය කර ගැනීමට බලපත්‍රකාරයාට අයිතිවැසිකමක් නැත.

කිරි පවිටි හා කිරි විකිණීම

8. කිසිවකු විසින් නම—

- (a) එළදෙනුන් තුන්දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින කිරිපවිටියක බලපත්‍රකාරයකු; හෝ
- (b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු; හෝ
- (c) බලපත්‍ර ලත් කිරිපවිටිකාරයකු විසින් හෝ ලියාපදිංචි කරනලද කිරි සපයන්නකු විසින් හෝ රක්ෂාවේ යොදා ගන්නා ලද්දවූ හා ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලැබූ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් ඇත්තාවූ කිරි වෙළෙන්දකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම, හෝ ගෙනගොස් දීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

9. ලියා පදිංචි කරනු ලැබූ සෑම සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදාහැරීමට පාවිච්චි කරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චි කරන එක් එක් වාරයට පසුව පළමුව අල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

10. කිසිවකු විසින්—

- (a) තමා කිරි බෙදහරින්නකු ලෙස ප්‍රධානතුමා විසින් ලියා පදිංචි කරන ලද්දේ නම්; හෝ
- (b) තමා ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදහරින්නකු යටතේ රක්ෂාවේ නියුක්ත කිරි විකුණන්නෙකු වශයෙන් ප්‍රධානතුමා විසින් ලියාපදිංචිකරන ලද්දේ නම්; හෝ

මිස නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටතදී නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත විකිණීමට සැලැස්වීම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ ගෙනගොස් විකිණීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

11. (1) කිරි නිපදවනු ලබන කිරි පවිටිය පිහිටා ඇති ප්‍රදේශයෙහි විධිවිධ ප්‍රකාර සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් කිරිපවිටිය පරීක්ෂාකර බැලීමෙන් පසුව යම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි විකුණන්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසුයයි සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචිකිරීමට නුපුළුවන්යයි ප්‍රකාශ කරන හැකිය.

(2) කිසිවකු කිරි බෙදහරින්නකු ලෙස ලියාපදිංචි කිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

12. (1) කිසිම බලපත්‍රලත් කිරිපවිටිකාරයකු විසින් ලියා පදිංචි කරනලද කිරි සපයන්නකු විසින් හෝ ලියා පදිංචි කරනලද කිරි බෙද හරින්නකු විසින් කිරි වෙළෙන්දකු වශයෙන් කිසිම කෙනෙකු ඒ අය ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචිකරන ලද්දේ නම් මිස නැත්නම් එකී බලපත්‍රකාරයා හෝ සපයන්නා හෝ බෙද හරින්නා ලෙස කිරි වෙළෙන්දකු වශයෙන් රක්ෂාවේ යොදවා ගත යුතු නැත.

(2) ප්‍රධානතුමා විසින් කිරි විකුණන්නකු වශයෙන් ලියා පදිංචිවූ සෑම අයකුටම—

- (a) ඒ අයගේ නම, ලියාපදිංචිකිරීමේ අඩකය හා ඒ අයගේ මහපට ඇඟිල්ලේ සලකුණත්;
- (b) ඒ අය රක්ෂාවෙහි යොදවාගෙන සිටින කිරිපවිටියේ බලපත්‍රකාරයාගේ, ලියා පදිංචිකරනු ලැබූ කිරි සපයන්නාගේ හෝ ලියාපදිංචි කරනලද කිරි බෙදහරින්නාගේ නමත් බලපත්‍ර අඩකය හෝ ලියා පදිංචි කිරීමේ අඩකයත්, සඳහන් ලියාපදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් නිකුත්කළ යුතුයි.

13. (1) ප්‍රධානතුමා විසින් නම නියමකරනලද වෛද්‍ය නිලධාරියකු විසින් ඒ අය පරීක්ෂාකර බලා බෝවෙන රෝගය කින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් නොපෙළෙන්නේයයි සහතික කරනතුරු ප්‍රධානතුමා විසින් 12 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් කිසිවකු කිරි වෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේප කළහැකිය.

(2) කිරි වෙළෙන්දෙකු වශයෙන් කිසිවකු ලියාපදිංචි සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

14. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි වෙළෙන්දෙකු විසින්ම කිරි විකිණීමේදී, විකිණීමට ඉදිරිපත් කිරීමේදී, ගෙනගොස් විකිණීමේදී, විකිණීමේදී හෝ ඇවිද විකිණීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රය තමා ලෙස තබාගත යුතුවන්නේ හැර ප්‍රධානතුමා විසින් හෝ විධිවිධ පරිදි ඒ සඳහා බලය පවරන ලද නිලධාරියකු විසින් එය පෙන්වුම් කරන්නට ඕනෑය කියා ඉල්ලා සිටිවිට එය ඉදිරිපත් කළයුතුද වන්නේය.

15. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තන ලියන ලද ලේබලයක් පිට අලවන ලද භාජනයක වත්කරනු ලැබද, විකුණන අවස්ථාවේදී එය යොදා ග්‍රවත්කරන ලද කිරි යනුවෙන් ප්‍රකාශකරනු ලැබද නිබේනොත් මිස නැත්නම් යොදා ග්‍රවත්කරන ලද කිරි; හෝ
- (b) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යක් මිශ්‍රකරන ලද්දවූ කිරි; හෝ

(c) දියසිරුවා රඳා නොපවත්නා සුළු යම්කිසි ස්ථාන ද්‍රව්‍ය යකින් සුදුසු පරිදි නොවසනලද කටවල් ඇති බෝතලවල දමනලද කිරි ;

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදාහැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් නේ හෝ කෝපි කඩයක හෝ බත් කඩයක හෝ ඒ ස්ථාන යේදීම පාවිච්චිකිරීම පිණිස තෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍රකරන ලද කිරි මේ අතුරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍රකිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

16. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියකු විසින් ඕනෑම කිරිපවිටියක බලපත්‍රකාරයකුගෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම කිරි සපයන්නකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දෙකුගෙන් එයට නියම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සැම්පලයක් ඕනෑම වේලාවක ඉල්ලා ලබාගත හැකිය.

17. කිසිම කිරි පවිටියක බලපත්‍රකාරයකු විසින්, ලියා පදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු විසින්, ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දෙකු විසින් නීතිප්‍රකාර 16 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

සතුන්ට වැලදෙන රෝග

18. යම් ගව වසංගතයකින් හෝ වෙනත් පැතිර පවත්නා සුළු නොහොත් ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ රෝගයකින් හෝ පෙළෙන යම් සතකු අයිතීම් හෝ භාරව සිටින අය විසින්--

- (1) ඒ සතා වෙන්කොට තබා වහාම ඒ රෝගය පිළිබඳ තොරතුරු ප්‍රධානතුමාට දැනුම්දීමද ;
- (2) ප්‍රධානතුමා විසින් දක්වනු ලබන යම් ස්ථානයකට ඒ සතා ගෙනයොස් ඒ ස්ථානයෙහි උෟසා සාන්තු කිරීමට හෝ පිළියම්කිරීමට ප්‍රධානතුමා විසින් බලය පවරා තිබෙන යම් කෙනෙකු භාරයේ තැබීමද ;
- (3) ඒ සතාගේ අඟුළු, උෟසා ලැග සිටි කොලරොවූ ආදිය හා උෟ මැරුණොත් උගේ මළකුණද පුළුවා හෝ ගැඹුරින් අඩි හයකට අඩුතොවූ වළක වළලා දමා ඒ සතා ලැග සිටි මඩුවේ හෝ ස්ථානයේ රෝගබීජ විනාශකර දැමීමද ;
- (4) නිරෝගි ගවයන් ලඟට යන්නට මත්තෙන් නම ගරීරයන් ඇදපැළද සිටි වස්ත්‍රන් ශුඛපවිත්‍රකොට ඒවායේ රෝග බීජ විනාශකර දැමීම ; හා
- (5) ඒ සතාට සම්පූර්ණ සුවය ලැබී දවස් දහහතරක් ඉකුත්වී යනතුරු වෙනත් යම් නිරෝගි සතකු සමග හැසිරීමෙන් උෟ වළක්වාලීමට අවශ්‍ය සියලුම කටයුතු විධිවිධාන සැලැස්වීමද ;

ඔහුගේ යුතුකම වන්නේය.

19. (1) 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනුම්දෙනු ලැබූවට ප්‍රධානතුමා විසින් අණබෙරයක් නිකුත් කරවීමෙන් හෝ එතුමාට මැනවයි හැඟෙන වෙනත් යම් අනුමතයක් හෝ මුළු ගම් ප්‍රදේශයම හෝ එයින් යම් කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ ගම් ප්‍රදේශය හෝ එයින් යම් කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් යැයි ප්‍රකාශකරනු ලැබූවට, ප්‍රධානතුමා විසින් ඒ රෝගයෙන් පෙළෙන්නේයයි අවසාන වරට දැනගන්නට ලැබුණු සතාට සුවය ලැබුණු දින සිට හෝ උෟ මැරුණු දින සිට හෝ දවස් දහහතරක් ඉකුත්වී ගිය පසු (1) ඡේදයේ සඳහන් කරනලද ප්‍රකාරයටම ඒ ගම් ප්‍රදේශය හෝ එහි කොටස හෝ එකී රෝගයෙන් නිදහස්යැයි ප්‍රකාශකළ යුතුයි.

20. 19. (1) වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගම් ප්‍රදේශය හෝ එහි යම් කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බවට ප්‍රකාශකර තිබෙන කල්හි--

- (1) කිසිවකු විසින් ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට යම් ගවයකු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් සිටිනට යම් ගවයකු ගෙන යාම හෝ නොකළ යුතුයි ;
- (2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළද, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයෙන් කොටසක්ව පවත්නා කල්හි ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිට සැතපුම් එකක අඩු විෂ්කම්භයක ප්‍රදේශය තුළද, පදිංචි සියලුම ගව හිමියන් විසින් හා ගවයන් භාරව සිටින අය විසින් තම ගවයන් දඩාවතේ යාමෙන් වළක්වාලීම පිණිස බාද තබා හෝ හොඳට කොටුකර තබාගත යුතුයි ;
- (3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ යම් සතකුගේ නොවළලන ලද මළකුණක් තිබෙනවා දක්නට ලැබෙන සෑම අයකු විසින්ම ඒ වග ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි. ප්‍රධානතුමා විසින් එය 18 (3) අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කර ලද ප්‍රකාරයට, වළලා දැමීමට සැලැස්විය යුතුයි.
- (4) කිසිවකු විසින් ඒ රෝගයෙන් මළ වූ සතකුගේ මළ කුණක් වළලන ලද වළකින් නැවත ගොඩගැනීම හෝ ඒ සතාගේ මස්, හම, අං, කුර හෝ වෙනත් කොටස්, ඉවත්කිරීම හෝ මොනම කාරණයක් සඳහාමත් තබාගැනීම හෝ නොකට යුතුයි ;
- (5) රෝගයෙන් පෙළෙන සතකු සිටි සෑම ගව පවිටි හිමියකු විසින්ම ප්‍රධානතුමා අණකරන කවර විටෙකදී වුවත් තම ගවයන් යම් යම් ප්‍රතිකාරවලට භාජන කරවීම හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන යම් යම් අයවළුන් ලවා ඒ ගවයන්ගේ යම් යම් ස්ථානවලට බෙහෙත් විද්දවීම හෝ කටයුතුයි ;

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ රෝග

21. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ සවහාවය ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා නොහොත් තැබීමට සලස්වා ඒ සලකුණ එතුමාට සුදුසුයයි හැඟෙන යම් කාලයකට අලවා තැබීම නීත්‍යානුකූල වන්නේය.

22. ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් එබඳු ලකුණක් ඉවත්කිරීම හෝ මකාදැමීම හෝ නොකට යුතුයි.

23. 21 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථානයකට ඕනෑකමින් පැමිණිය යුතු නැත.

24. කිසිවකු විසින් 21 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් ලදරුවකු හෝ කෙනෙකු ඕනෑකමින් යම්කිසි පාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථානයකට ගෙන ඒම හෝ එබඳු තැනකට පැමිණීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

25. 21 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණවිට ඒ මරණය සිදුවූ ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණවූ අයගේ කිවිටුම වැඩිහිටි පිරිමි නැදෑයා විසින් ඒ අය වහාම භූමදානකිරීම ගැන හෝ ආදානකිරීම ගැන වග කියයුතු වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නැදෑයා විසින් හෝ එසේ භූමදාන කිරීම නොහොත් ආදානකිරීම පැහැර හැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කායසී සභාව විසින් ඒ මෘතගරීරය භූමදානකිරීමට හෝ ආදානකිරීමට හෝ සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්ට යෙදුන විශදම එකී අයිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිරිමි නැදෑයාගෙන් කායසී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගත හැකිය.

මරුවැල්, තුවක්කු හා උගුල්

26. (1) ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම මරුවැල්, තුවක්කුවක්, උගුල් හෝ දුන්නක් ඇටවීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ අවසර දෙනලද බව ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් ප්‍රකාශකළ යුතුයි.

අප්‍රියවූ හා අන්තරායදයකට කමිණිත්ත

27. (1) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ—

- (1) ජාඩ් හෝ කරවල ගබඩාකිරීම,
- (2) තොග ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම,
- (3) කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීම,
- (4) විනාකිරී සෑදීම,
- (5) රබර් වියලීම හෝ සෑදීම,
- (6) සබන් සෑදීම,
- (7) හම් පදම්කරන ස්ථානයක් තබාගැනීම,
- (8) පුවක් වියලීම,
- (9) සතුන්ගේ ලේ හෝ මළකුණු උණුකිරීම,
- (10) සතුන්ගේ හම් ගබඩාකිරීම,
- (11) සතුන්ගේ ඇටකටු ගබඩාකිරීම,
- (12) මාලු අයිස් දැමීම,
- (13) දවදණු පොහොර සකස්කිරීම,
- (14) පොල්ලෙලි පෙහවීමට පොල්ලෙලි කොටුවක් තබා ගැනීම,
- (15) රබර්මීට් හෝ ත්‍රෙප් රබර් දුම්ගැස්සීම හෝ සෑදීම,
- (16) කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වඩා ගබඩා කිරීම.

(2) පහත දැක්වෙන කමිණිත්ත අන්තරායදයකට කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ—

- (1) සෝඩා ලැමන්ට්ඩ් ආදී සිසිල් බීම වගී සෑදීම,
- (2) කොප්පරා වේලීම,
- (3) තෙල්වලින් හෝ වෙනත් පැවරල් ආදී දවෙන ද්‍රව්‍ය වලින් හෝ වාෂ්පවලින් හෝ විදුලි බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර පාවිච්චිකරන යම් කමිණිත්ත යක් කිරීම,
- (4) යන්ත්‍ර සුත්‍රාදියෙන් තෙල් හීදීම,
- (5) කබුක්ගල්, බොරළු හෝ කළුගල් සඳහා ගල් වලවල් කැපීම,
- (6) කොප්පරා ගබඩාකිරීම,
- (7) පිදුරු ගබඩාකිරීම,
- (8) කපාපු පොල් වියලා සකස්කිරීම,
- (9) මිරන් සකස්කිරීම හෝ ගබඩාකිරීම,
- (10) හුණුගල් ලබාගැනීම පිණිස වලක් හැරීම,
- (11) යන්ත්‍ර සුත්‍රාදියෙන් පොල්තෙල් හීදීම,
- (12) හුණු පිවිවීම හෝ ගබඩාකිරීම,
- (13) කෙදි වගී තෙලීම හෝ ගබඩාකිරීම,
- (14) කපු පුළුන් (තුල් ආදිය) ගබඩාකිරීම,
- (15) ගිනිපෙවිලි සෑදීම.

(3) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූද අන්තරායදයකට වූද කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ—

- (1) කෙදි සායම්කිරීම,
- (2) ගඩොල් හා උළු පිවිවීම.

28. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රිය වූ හෝ අන්තරායදයකට හෝ කිසියම් කමිණිත්තයක් කරගෙන යා යුතු නැත.

(2) සෑම බලපත්‍රයක්ම එය 38 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

(3) යම් කිසිවකු වෙත නිකුත්කරනලද බලපත්‍රයක් වෙනත් කෙනෙකු වෙත පැවරිය නොහැකිය.

29. (1) අප්‍රියවූ හෝ අන්තරායදයකට හෝ කිසියම් කමිණිත්තයක් කරගෙනයාමට බලාපොරොත්තු වන ස්ථානය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලැබේ.

(2) ඒ සඳහා ප්‍රභවය ගැනීමට බලාපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් නියමයන්ට එකඟවද, තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්—

- (a) ගොඩනැගිල්ල හොඳහැටි සාදනිබිය යුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් කිබිය යුතුයි;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොවේ සිට අඩි හයකට නොඅඩුවිය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල පිහිටුවා ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් පංගුවකට අඩුනොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව ගඩොල්, ගල්, හෝ කබොක් ගල්වලින් සාදනලදුව තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුගණනේ අඩි හතරක්වත් උසට සිමෙන්තියෙන් කපපැරු කරනු ලැබ අවශේෂ කොටස්, හුණු බදුමෙන් කපපැරු කරනු ලැබ සුදුහුණු ගාන ලදුව තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම්කරන ලදුව හෝ සුදුහුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි.

30. (1) බලපත්‍රයක් නිකුත්කරනලද කාල සීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක ඒ බලපත්‍රය නිකුත්කරනුලැබූ අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තය සඳහා පාවිච්චි කරනු ලබන යම් ගොඩනැගිල්ලක් 20 වැනි අතුරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවතින්නේ නම්, ප්‍රධානතුමා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන දවසට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද් දෙන් කළ යුතු සෑම දෙයක්ම කරනට ඕනෑය කියා බලපත්‍ර කාරයාට තිවේදනය කළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනුලැබූ යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ටකිරීම පැහැර හැරිය යුතු නැත.

31. 30 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේවූ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙන යන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්නාවූ විටෙක, හෝ ඔහු විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාරකරන ලද්දවූ විටෙක හෝ එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

32. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙනයාම සඳහා බලපත්‍රලත් අය විසින්

- (a) ඒ කමිණිත්ත සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුගා ශුච්චිවූ කිරීමටද;
- (b) අඩි ගණනේ සෑම දෙළොස් මාසයකට එක් වරක් බැගින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්ති වල සුදුහුණු ගැවීමටද;
- (c) ඒ කමිණිත්ත සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ, මෙවලම් හා භාජන ශුච්චිවූව තැබීමටද;

(d) සියලුම කුණු, භූමිභාගය අතුරා ඉවත දමන කැලී කසළ, රොඩු බොඩු හා කැටකැබලිද ඒ කමිණිත්තයේ වෙනත්, යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කමිණිත්තය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර විමටද ;

සැලැස්විය යුතුයි.

33. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලීදක් හෝ වැවක් හෝ ගංගාවක්, ඔයක්, ඇළක්, දොළක්, දිය පාරක්, විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලසානයක් අපවිත්‍ර කිරීම හෝ දුෂ්‍යකිරීම හෝ නොකළ යුතුයි.

34. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් වියහැකි යම් පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ සැපපහසුකම්වලට අහතුරක් වියහැකි යම් පරිද්දෙකින් හෝ ඒ කමිණිත්තය කරගෙන යායුතු නැත.

35. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම කෙනෙකු විසින්ම ඒ කමිණිත්තය කරගෙන යන අවසානවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

(a) අන්තරායදයකට කමිණිත්තයක් අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසු අනුමැතියකට ඉහළට ගොස් උඩු හුලෙමට සම්මිශ්‍රවී ව්‍යාප්තවනු ලැබීමට ; හෝ

(b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරන උපකරණයක් ඇතුළත හෝ යවනු ලැබීමට ; හෝ සැලැස්විය යුතුයි.

36. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කායඝී සභාවේ ඕනෑම නිලධාරියකුට හෝ අප්‍රියවූ හෝ අන්තරායදයකට ඕනෑම කමිණිත්තයක් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

37. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් ඒ කමිණිත්තය කරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 28 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය එල්ලා තැබිය යුතුයි. එසේ ඒ බලපත්‍රය එල්ලා තැබීමට නොහැකිවුවිට ඒ බලපත්‍ර අංකය හා බලපත්‍රය දරන අයගේ නමද පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

38. අප්‍රියවූ හෝ අන්තරායදයකට කමිණිත්ත පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බඳ උසාවියකදී දෙවරක් හෝ ඊට වැඩි වාරගණනක් වරද කරා ය කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියෙන් නියම කරන වෙනත් යම් දණ්ඩුවකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමටද ඒ ගම්බඳ උසාවියට නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවැසිකමක් නැත.

ලී, පිලි හා ස්නාන ස්ථාන

39. යම්කිසි පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක පිරිමි, ගැණු දෙපක්ෂයෙන් හුදෙක් එක් පක්ෂයක පමණක් ප්‍රයෝජනය සඳහායැයි කායඝී සභාව විසින් කොටුකරනලද කිසිම ස්ථානයකට අනික් පක්ෂයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

40. (1) යම්කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ලීදක හෝ

පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කායඝී සභාව විසින් වෙන්කරනලද කිසිම ජලසානයක නැම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහාවූ ජලය සෞඛ්‍යසම්පන්නවූ කිසිවකු විසින් ඒ ලීදෙන් හෝ ස්නාන ස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විස්සක්වත් ඈතට ගෙන යා යුතුයි.

41. (1) කිසිවකු විසින් පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක කිසිම සනකු, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ, සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් මොනම කාරණයක් සඳහාවත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සනකු දැක්කීම, එලවීම හෝ ගෙනයාම නොකළ යුතුයි.

(3) කිසිවකු විසින් කිසිම පොදු ලීදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

42. (1) කායඝී සභාවේ ආඥාවකින් නැම හෝ සේදීම තහනම්කර තිබෙන යම් පොදු ලීදක, පිල්ලක හෝ වෙනත් යම් ජලසානයක කිසිවකු විසින් නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) කායඝී සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජලසානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම සඳහා, නැතහොත් නැම සඳහා, නැතහොත් මනුෂ්‍ය යන්ගේ බීම සඳහා, නැතහොත් සතුන් නැවීම සඳහා කියා වෙන්කර තිබෙනවිට කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

43. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලීදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලසානයක ජලය යම් කරත්තයකින් හෝ පීප්පයකින් හෝ කලින් කල කායඝී සභාව විසින් නියම කරනු ලබන දුමාණයට වඩා හෝ ගෙන යායුතු නැත.

මස් වෙළඳාම

44. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ගම්ප්‍රදේශය ඇතුළත (වෙළඳාම්පලකින් බාහිරවූ) කිසිම කඩයක් හෝ ස්ථානයක් මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම, එය 68 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගුනොකරන ලද්දේනම් එය නිකුත් කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

45. බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට 44 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට අයිතිවැසිකමක් නැත. එනම් :—

(1) ඒ ස්ථානය මනා තත්ත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට අලෝකය ඇතුළත් තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම, විවෘතකළවිට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංචුවකට අඩු නොවන තරම් වර්ග ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි ;

(2) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි හතකට අඩුනොවන තරම් උස ඇතිව ගඩොල්, ගල් හෝ කබුක් ගල්වලින් සාදා තිබිය යුතුයි. ඒවායේ ඇතුල්පැති හුණු බදුමෙන් කපලා රු කොට සුදුහුණු හා තිබිය යුතුයි. එකී එක් එක් බිත්තියේ ඇතුල් පැත්තේ මතුපිට පොළොවේ සිට අඩි හතරක් උසට සිමෙන්තියෙන් කපලා රු කොට හෝ විදුරු ගඬොල් අල්ලා හෝ තිබිය යුතුයි ;

- (3) සියලුම වහල්පලවල් පොලොවේ සිට අඩුගණනේ අඩි හයක්වත් උස්විය යුතුයි ;
- (4) වහල යම්කිසි කල් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි ;
- (5) ලියෝන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදු හුණු හෝ යා තිබිය යුතුයි ;
- (6) බිම හැම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි ;
- (7) එහි වතුර බැසයාමට සැහෙන තරම් කාණු ආදිය සපයා තිබිය යුතුයි ;
- (8) ඒ ස්ථානයෙහි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිට සාදනලද කුණු බාල්දියක්ද අඩුගණනේ එක් පඩික්කමක්ද ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි ;
- (9) ඒ ස්ථානය යම් වැසිකිළියක සිට, අශුවී වළක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පණහක්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි ;
- (10) ඒ ස්ථානයට එක එල්ලේම සම්බන්ධකොට ඒ හුම් භාගය ඇතුළත කිසිම අශුවී වළක්, වැසිකිළියක් හෝ අලුවලක් පිහිටා නොතිබිය යුතුයි.

46. මස්කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් පිටත කාටන් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Meat Stall" (බලපත්‍ර ලත් මස් කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

47. මස් කඩයක බලපත්‍රකාරයා විසින් මස් කඩ සම්බන්ධවූ මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිට පතක් රාමුකරවා ඒ ස්ථානයේ කාටන් පෙනෙන තැනක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද ඔහු විසින් සියලු වේලාවලදීම පරීක්ෂාකර බැලීමට හැකිවන පරිද්දෙන් මස් විකුණන අය ඇතුළුව එහි රක්ෂාවේ නියුක්ත සියලුම අයගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලවල්ද දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබාගත යුතුයි.

48. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් මස් කඩයක බලපත්‍රකාරයා විසින් මස් කඩයේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා තිබෙන්නාවූ හෝ සිමෙන්තියෙන් කප ලැබූ කොටසකට තිබෙන්නාවූ හෝ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ළි වැඩවල සුදුහුණු ගැවීමටද එකී ළි වැඩවල තෙල් සායම් යා තිබේ නම් එකී වකවාණුවලදී සබන් ගා උණුවතුරෙන් සේදවීමටද සැලැස් විය යුතු වන්නේය.

49. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩේ බිත්ති හා බිම ශුඛපවිත්‍ර කිරීමේ කටයුතු සඳහා එහා මෙහා ගෙනයා නොහැකි කිසිම බඩුවක් ඒ කඩේ තුළ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ සැලැස්වීම නොකට යුතුයි.

50. මස් කඩයක බලපත්‍රකාරයා විසින් මස් තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත් දියසිරාව රඳානොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර විය යුතුයි.

51. මස් කඩයක බලපත්‍රකාරයා විසින් සෑම දවසකට එක වරක් බැගින් එහි බිමද, බිත්තිවල විදුරු ගබොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලැබූකරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ළි කොටන් මතුපිටද උලා සෝදා දැමීමට සැලැස්විය යුතු වන්නේය. තවද ඔහු විසින් මස් එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අපද්‍රව්‍යවලට හොඳට ඔපදමා තබාගත යුතු වන්නේය.

52. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩයේ සියලුම කොටස්ද, ළි බඩුද, උපකරණ හා මස් ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්ත්වයකින්, ශුඛපවිත්‍ර ලෙසත්, යම් කාණුවකින්, වැසි කිළියකින්, අශුවී වළකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්විධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

53. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකි වන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා අඩුගණනේ එක පඩික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

54. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් ඉවත දමන සියලුම කුණුරොඩු වහාම තුන්තනාගම් තහඩු වලින් හෝ ගැල්වනයිස් යකඩ තහඩුවලින් හෝ සාදනලද ආවරණය කරනලද භාජනයකට දැමීමට දිනපතා ඒ ස්ථානයෙන් ඉවත්කරවීමට සැලැස්විය යුතු වන්නේය. ඔහු විසින් එය ඇතුළට කුණුරොඩු ආදිය දැමීමට පාවිච්චිකරන වේලාවලදී හැර වෙනත් සෑම කල්හිම එකී භාජනය වසා තැබීමට සැලැස්විය යුතුයි.

55. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානය මියන් ගෙන් තොරව තබාගත යුතුවන්නේ හැර ඒ මස් කඩේ මිශ්‍ර ලී තිබෙනවා දැකීමට ලැබුනොත් ඒ සියල්ලම විදුරු කැබලි වලින් පුරවා සිමෙන්ති දමා කපලැබූකොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

56. මොනම කාරණයක් සඳහාමත් කිසිවකු විසින් බල පත්‍ර ලත් මස් කඩයක මොනම සතකුමත් කුරුල්ලකුමත් තබා නොගත යුතුයි.

57. කිසිවකු විසින් ඒ සඳහා සපයා ඇති පඩික්කමක් ඇතුළට මිස බලපත්‍ර ලත් මස්කඩය තුළ කෙළ නොගැහිය යුතුයි.

58. යම්කිසි වසංගත රෝගයකින්, සමේ රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින්, පෙළෙන කෙනෙකුට ලහදී සාන්තූකිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් මස් කඩයකට ඇතුල්වීම හෝ එහි මස් ගබඩාකිරීමට, සකස්කිරීමට නොහොත් විකිණීමට සම්බන්ධවීම හෝ ඒ මස් කඩයට නොහොත් මස් කඩේ සිට යම් මසක් ගෙනයාමට සම්බන්ධ වීම හෝ නොකට යුතුයි.

59. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් 57 වැනි අතුරු ව්‍යවස්ථාවේ හෝ 58 වැනි අතුරු ව්‍යවස්ථාවේ හෝ නියමයන් කඩකිරීමට ඉඩදිය යුතු නැත.

60. කිසිවකු විසින් බලපත්‍ර ලත් මස් කඩයක මස් ගබඩා කර තැබීමට, සකස්කිරීමට නොහොත් විකිණීමට පාවිච්චි කරන දේවල් හැර කිසිම ළි බඩුවක්, රෙදිපිළි ආදියක්, නිද ගන්න පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

61. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක්, එය බිම සිට වහලේ සිලිම දක්වාද පාවිච්චි හෝ බිත්තියකින් පුබල ලෙස වෙන්කරනුලැබ ගා එකී ස්ථානයේ බිම මතුපිට වර්ෂි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩුවන තරමේ වර්ෂි ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනේලයක් සපයනු ලැබූ තිබෙනොත් මිස නැත්නම්, නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

62. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ මස්කඩේ තුළ බිමට ඔබින වතුර හොඳටම සැහෙන තරම් තබාගත යුතු වන්නේය.

63. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් පිණිස සතුන් මැරීමේ ආඥාපණයේ (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශ කොට ප්‍රසිද්ධ කරනු ලැබූ වාඩු ගා ගම් ප්‍රදේශය ඇතුළත පිහිටියාවූ (මස් පිණිස සතුන් මරණ) ප්‍රසිද්ධ මස් මඩුවකදී හෝ මස් පිණිස සතුන් මැරීම සඳහා එකී ආඥාපනතේ 11 වැනි වගන්තිය යටතේ නියම කරනලද ස්ථානයකදී හෝ එකී ආඥාපණයේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනු ලැබූ බලයක් පිට හෝ මරණලද සතකුගේ මස් හැර වෙන කිසිම මසක් ඒ මස් කඩය තුළ විකිණීම හෝ විකිණීමට තැබීම හෝ නොකළ යුතුයි.

64. මස් කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩය මස් විකිණීම සඳහා දිනපතා පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වාත් පස්වරු 3 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

65. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් තමා ලභ රක්ෂාවේ යොදවාගෙන ඇති කිසිම කෙනෙකුට. ප්‍රධානතුමා විසින් එකී බලපත්‍රකාරයා විසින් අත්සන්කරනු ලැබූ ලියා පදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් තමා ලභ නිලධාරීන් මිස නැත්නම්, විනිශ්චිත සඳහා ඒ කඩෙන් මස් ගෙනයාමට ඉඩ දිය යුතු නැත.

66. මස් කඩයක් සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් තමා ලභ රක්ෂාවෙහි යොදවාගෙන ඇති කිසිම කෙනෙකුට ආවරණය කරනු ලැබූ රථයක හෝ වසනලද මල්ලක, බෙලෙක් බදුනක හෝ වෙනත් සුදුසු යම් භාජනයක බහා මිස නැත්නම් ඒ මස් කඩෙන් පිටතට විකිණීම සඳහා මොනම මසක් වත් ගෙනයාමට ඉඩදිය යුතු නැත. ඔහු විසින් එබඳු රථයක්, මල්ලක්, බෙලෙක් බදුනක් හෝ වෙනත් භාජනයක් හැම කල්හිම ශුචිපවිත්‍රව තබාගැනීමටද සැලැස්විය යුතුයි.

67. මස් කඩයක බලපත්‍රකාරයකු විසින් ඉල්ලීමක්කර සිටි කල්හි ප්‍රධානතුමා විසින් ඒ බලපත්‍රකාරයා යටතේ වෙළඳාම සඳහා මස් එහා මෙහා ගෙනයාම පිණිස රක්ෂාවෙහි යොදවාගෙන ඇති එක් එක් අය වෙනුවෙන් ලියාපදිංචි කිරීමේ කාඩ්පත්‍රයක් බැගින් නිකුත්කළ යුතු වන්නේය.

68. මස් කඩ පිලිබදව මේ අතුරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම නිසා යම් බලපත්‍රකාරයකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බව ගම්බද උසාවියකදී ඔප්පු කරනු ලැබුවොත් ඒ උසාවියෙන් නියමකරන වෙනත් යම් දණ්ඩුවකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රයද අවලංගුකිරීම නිත්‍යනුකූල වන්නේය. තවද එසේ අවලංගුකිරීමක් ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක් වත් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

මංමාවත් හා අභිපාරවල්

69. එක් එක් මාවත හෝ අභිපාර මේ මේ ප්‍රදේශය ඔස්සේ වැටී යා යුතුයයි කියාද එහි පළල මෙතෙක් වියයුතු යයි කියාද කායඝී සභාව විසින් තීරණය කරගන්නාලද ප්‍රකාරයට සෑම ගම්බද මාවතක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා හෝ පවත්වාගෙන යා යුතුයි.

70. (1) යම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණබෙරයක් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ තුන්දවසක්වත් කල්නියා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක් තුළ මහජනයා විසින් එකී මාවත හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම තහනම් කිරීමට ප්‍රධානතුමාට බලය තිබේ.

(2) කායඝී සභාව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවකින් කිසියම් ගම්බද මාවතක හෝ අභිපාරක ඕනෑම වර්ගයක හෝ පංක්තියක අධික රථවාහන ගමනා ගමනය සීමා කිරීම හෝ තහනම්කිරීම හෝ නිත්‍යනුකූල වන්නේය.

71. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසිපරිදි ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණුකොට ඇත්තාවූ යම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන්වූ කමිණිතයක් කිරීම පිණිස වුවමනා කරන සියලුම වැඩකාරයින්, කරන්නා, සතුන් හා උපකරණ ඇතුළු උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට ඇතුළු වීමද,
- (2) ඒ සාදා තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකර තිබෙන්නාවූ ගම්බද මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන්වූ යම් කමිණිතයක් කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණුකසල හෝ ද්‍රව්‍ය ඒ මාවත හෝ අභිපාර යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද,

(3) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණුකොට තිබෙන්නාවූ යම් ගම්බද මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන්වූ යම් කමිණිතයක් කරගෙනයන කාලය තුළදී ඒ කමිණිතය කරගෙන යෑම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද,

(4) යම්කිසි ගම්බද මාවතක් හෝ අභිපාරක් ආරක්ෂාකිරීම පිණිස, වැඩිදියුණුකිරීම පිණිස, අලුත්වැඩියාකිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අගල්, වැටවල් හෝ බෝක්කු සෑදීම, අලුත්වැඩියාකිරීම හෝ ශුචිකිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුළුවීමද,

නිත්‍යනුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණුකසල හෝ වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දමිය යුතුවන භාර (3) වැනි ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යායුතු නොවන්නේය.

72. කිසිවකු විසින්—

- (a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම ගම්බද මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, හානි කිරීම, අවහිර කිරීම, හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චි කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධා කිරීම හෝ ;
- (b) කායඝී සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම ගම්බද මාවතක් හෝ අභිපාරක් වෙන අතකට හැරවීම හෝ ;

නොකළ යුතුයි.

73. (1) කුඹුරු මැදින් වැටී තිබෙන යම්කිසි ගම්බද අභිපාරක් සිරින් පරිදි එහි නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ යුතුකමය.

(2) සිරින් පරිදි එබඳු අභිපාරකට වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවෙන ලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

නිලධාරී

74. කායඝී සභාවට එනට තිබෙන සියලුම අයබදු හා ගාස්තු එකතුකොට මුද්දරිත කුවිතාන්සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

75. කිසිවකු විසින්—

- (a) ගම්සභා ආඥාපණතෙන් හෝ ඒ ආඥාපණතේ හෝ එය යටතේ සාදනලද යම් අතුරු ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධානයක් යටතේ, හෝ ප්‍රධානතුමාට හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියකුට පැවරී ඇති යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියම කොට ඇති යම් කායඝීයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට ; හෝ
- (b) කායඝී සභාවෙන් හෝ කායඝී සභාව වෙනුවෙන් රක්ෂාවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරුවකුට, ප්‍රධානතුමා විසින් හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියකු විසින් නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට ; හෝ ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

රථවාහන ගමනාගමනය විධිමත් කිරීම

මහජන සෞඛ්‍යය, අප්‍රසන්න දේවල්

76. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි යම්කිසි මාවතක නොහොත් අඩිපාරක කිසිම පංක්තියක නොහොත් වර්ගයක රථවාහනයක් රාත්‍රී කාලයේදී ඒ රථවාහනයේ ඉස්සරහ එක් එක් පැත්තේ දල්වනලද ලන්තැරුමක් සවි නොකොට ඇදගෙන යාම, තල්ලුකරගෙන යාම හෝ එලවීම, නොකට යුතුයි.

77. ඉර බැහීම හා ඉර පැයීම අතර කාලය තුළ එලියක් නැතුව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක නොහොත් අඩිපාරක කිසිම සතකු ගෙනයාම හෝ දක්කා ගෙන යාම හෝ නොකට යුතුයි.

78. යම්කිසිවකු විසින් යම් මාවතක නොහොත් අඩි පාරක තනි තැනැත්තකු සඳහා වූ යම් බයිසිකලයක් පැදගෙන යනු ලබන විට හෝ තල්ලුකරගෙන යනු ලබන විට—

- (1) ඒ අය විසින් ඒ බයිසිකලයේ වෙනත් යම් කෙනකු ගෙනයා යුතු නැත.
- (2) වෙනත් කිසිවකු විසින් තමා ඒ බයිසිකලේ උඩ තබා රැගෙන යනු ලැබීමට සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකට යුතුයි.

වැසිකිළි සෑදීම

79. (1) අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිළියක් සාදා පවත්ගෙන යායුතුය කියා කායරී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදු කාරයා වෙත හෝ භාර කරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීම කින් ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිළියක් කායරී සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාර යටවූ නියමයන්ට එකඟවද, කාණු ආදිය සම්බන්ධකොටද, ඒ දේපලේ අසවල් ස්ථානයේ සාදනට ඕනෑයයි අණකළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම දේපල හිමියකු විසින් හෝ බදුකාරයකු විසින්ම, තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළත හැම අතීන්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිළියක් සෑදිය යුතුයි.

80. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලීදක සිට අඩි සියයක අඩි විෂ්කම්භය තුළ වැසිකිළි වලක් සෑදීම හෝ නඩත්තුකිරීම හෝ නොකට යුතුයි.

ඉඩම් හා දේපල

81. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක්, හෝ මහ ජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එලීමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශකිරීම, ඊට අලාභහානි කිරීම, හෝ එය ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

82. කිසිවකු විසින් කායරී සභාව කෙරෙහි පවරා තිබෙන නොහොත් කායරී සභාවේ පාලනය යටතේ පවත්නා කිසිම මුහුණු බිමක් හෝ පොදු භූමිභාගයක් විනාශකිරීම, ඊට අලාභ හානි කිරීම හෝ එය බලෙන් අල්ලා ගැනීම හෝ නොකට යුතුයි.

83. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායරී සභාව විසින් යම් පොදු තණබිමක් වෙන්කර තිබෙන විට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරයක් නැතුව ඒ තණබිමෙහි ගවයන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවතේ යෑමට ඉඩ හැරීම හෝ නොකට යුතුයි.

84. කිසිවකු විසින්, පොදු තණබිමක් වශයෙන් වෙන් කොට ඇති කිසිම ඉඩමක පිහිටි යම් වැටක් විනාශකර දැමීම හෝ යම් දෙරවුටකට බාධාකිරීම හෝ යම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහොත් දුෂ්‍යකිරීම හෝ නොකට යුතුයි.

85. සෑම ගෙයකම, නොහොත් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගෙය සිට යාර තිහක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩු නම් ඒ මායිම දක්වා හෝ තම දේපල ශුච්‍යවිත්‍රවත්, සියලුම වල්පැලෑටි, ඉතා බහුල ලෙස වැවෙන්නාවූ හෝ සනීපයට බාධකවූ ගස් කොලන් ආදියෙන් හා සියළුම කැලිකසල හෝ කුණුරොඩු හෝ මදුරුවන්ගේ බෝවීම ඇතිවියහැකි හාජන යන මේවා සිං තොරුවන් තබාගත යුතුයි.

86. (1) යම්කිසි ගසක් හෝ ගසක යම් අත්තක් හෝ ගෙඩියක් හෝ වෙනත් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභහානියක් සිදුවන හැටියට, හෝ සිදුවන්න පුළුවන් වන හැටියට පවත්නාවූවිට නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ ආරක්‍ෂාවට හෝ අනතුරු එලවිය හැකි තත්ත්වයක පවත්නාවූ විට, ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාල සීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනයම් කොටස බැඳ ගන්නීමත් කරනට හෝ කපා ඉවත්කර දමනට ඕනෑය කියා එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ටකරනට බැරිය කියා සිටි විටෙකදී නොහොත් ඉෂ්ටකිරීම පැහැරහැරිය විටෙකදී ප්‍රධාන තුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිලධාරියකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුල්වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළයුතුව තිබුණ කවර කටයුත්තක් වුවද ඉෂ්ටකළ හැකිවත් හැර එසේ කිරීමෙන් දරනට සිදුවූ වියදම් එකී අයගෙන් කායරී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

87. පාවිච්චියට නොගෙන අත්හරිනලද යම් ලීදක්, ගල් වලක් නොහොත් පතහක් පිහිටා ඇති සෑම ඉඩමක අයිති කාරයා නොහොත් පදිංචිකාරයා විසින් ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙර ගැස්වීමෙන් නොහොත් වෙනත් යම් සුදුසු අන්දමකින් හෝ දැනුම්දුන් දින සිට දවස් දෙකක් ඇතුළත ඒ ලීද, ගල්වල නොහොත් පතහ ගොඩකොට වසාදැමීමට සැලැස්විය යුතුයි.

88. කිසිවකු විසින් පහත දක්වෙන මොනම ක්‍රියාවක් වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක් අනතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපල කට අලාභහානියක් කිරීම හෝ නොකට යුතුයි.—

- (1) යම්කිසි රථයකට මගින් නොහොත් බහු පැටවීමට හෝ බැමට උවමනාකරන සැහෙන කාලයකට වඩා වැඩිපුර කාලයක් තුළ ඒ රථය යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නතරකර තිබීම;
- (2) ලාබාල වයස්වූ දරුවන්ට යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක සෙල්ලම්කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට හෝ ඉඩහැරීම;
- (3) කිසියම් පොදු ස්ථානයක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙනයාම හෝ රථවාහනයකට ඉස්සරවී යෑම;
- (4) සහායත්වය පිළිබඳ අන්‍යයන්ගේ හැඳුම්වලට පීඩා උපදවනසේ කිසිවකු විසින් සවකීය ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනයම් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද යම්කිසි පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයන ස්ථානයකින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ ශරීරකෘත්‍යකිරීම;
- (5) අන්කිසි කෙනෙකුගේ ඉඩමකට කුණුකසල හෝ අප්‍රසන්න දේවල් හෝ පලප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ විසිකිරීම;

- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිද්ධ ස්ථානයකට හෝ පොදු පාරකට නොහොත් මාවතකට හෝ එය දිගේ අපවිත්‍රවූ නොහොත් අපිරිසිදුවූ වතුර ගලායාමට ඉඩහැරීම;
- (7) අවට වාතය අපවිත්‍රවන ලෙස තමාගේ මිදුලේ අප්‍රියවූ කිසිම දුග්න්ධයක් ඇතිවීමට ඉඩහැරීම;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිසවූ යම්කිසි ගොඩනැගිල්ලක සිට යාර විස්සක් ඇතුළත මහාජන සෞඛ්‍යයට හානියක් වන පරිද්දෙන් වතුර එකතු වී රඳා පැවතිය හැකි යම් වළක්, පහනක්, අගලක්, කාණුවක් නොහොත් පහත් ස්ථානයක් ගොඩ නොකර සිටීම හෝ එයින් වතුර අස්නොකර සිටීම;
- (9) ඒ සඳහා පළමුකොට කායඝී සභාවේ අවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කම්බන්තයකින් හෝ පොළොවේ මට්ටම උස් පහත් කිරීමකින් හෝ යම් කාණුවක්, ඇලක් නොහොත් දියපාරක් වෙත අතකට හැරවීමෙන් නොහොත් වසා දැමීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව සම්බන්ධයෙන් පිහිටා තිබෙන තත්ත්වය වෙනස්කිරීම; මේ වගන්තියේ “වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස් කරන්නේ භූමිය මතුපිට විද්‍යා මානවු ගුරුත්වාකර්ෂණ බලයෙන් වතුර බැසයාමය. යම් නියමිත ඇලක් නොහොත් අගලක් මගින් වතුර බැස යාමට නොවේ;
- (10) තමාගේ ඉඩමේ පනොක් නොහොත් කටුපනොක් වැවීමට ඉඩහැරීම;
- (11) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප තහනුවක් කොලයක්, කඩදසියක් හෝ වෙනත් යම් විධියක අණවිත හුනියමක් වැළලීම නොහොත් දැමීම සහ එසේ කිරීමෙන් යම්කිසිවකු බියගන්වීම හෝ ඔහුට හිංසාකිරීම.

89. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්ථානයක අඳවි පොහොර, ඇටකටු පොහොර හෝ අප්‍රසන්නවූ නොහොත් දුර්ගන්ධය හමන වෙනයම් ද්‍රව්‍යයක් වෙළඳාම පිණිස නොහොත් ඒ ඒ වේලාවලදී ප්‍රයෝජනය ගැනීමෙන් බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස තබා ගැනීම නොහොත් තැන්පත්කිරීම හෝ තබාගැනීම නොහොත් තැන්පත්කිරීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

90. යම් කිසිවකු මැරුණෙක්, ඒ මරණය සිදුවූ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ එහි ඔහු නොසිටින මියගිය අයගේ වයස් සම්පූර්ණ ඉතාමත් කිට්ටුවර පිරිමි නැදෑයා විසින් හෝ ඒ මළ සිරුර සුදුසු පරිදි භූමදානකිරීමට වගබලාගත යුතුයි. එසේ ඉතාමත් කිට්ටුවර නැදෑයා විසින් හෝ ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් ඒ මළසිරුර භූමදාන නොකළොත් හෝ එසේ කිරීමට එවැන්තෙකු නොසිටියොත් ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ වියදමින් එය භූමදානකර ලීමට සැලැස්විය හැකිය.

91. (1) කිසිවකු විසින් වෙනත් අයෙකුට අයිති ඉඩමක නොහොත් භූමිභාගයක කිසියම් සතෙකුගේ මෘතශරීරයක් තැන්පත් නොකළ යුතුයි.

(2) යම්කිසි සතකු මැරුණවිට; උඟ මැරුණ වේලාවේ සිට පැ දෙළහක් ඉකුත්වියන්තට මත්තෙන් ඒ සතාගේ මළ කුණ වළලා දැමීමට සැලැස්වීම ඒ සතා අයිතිකාරයාගේ හෝ අයිතිකාරයා නොසිටි කල ඒ මරණය සිදුවූ ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

(3) මැරුණවූ යම් සතකුගේ මළකුණක් වළලා දැමීමට 1 වැනි ඡේදය යටතේ වගකිව යුතුවූ යම්කිසි කෙනෙකු පැ දෙළහක කාල සීමාවක් තුළ ඒ සතා වළලා දැමීම පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතාගේ මළසිරුර වළලා දැමීමට සැලැස්විය යුතුවන හැර ඒ නිසා දරන්ට යෙදුනාවූ වියදම එකී අයගෙන් කායඝී සභාවට අයකරගන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගතද හැකිය.

92. ගම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් අඹුම ගණනේ අවුරුද්දකට

එක් වරක්වත් අප්‍රේල් මාසයේ පහළොස්වෙතිදාට මත් තෙත් තමාගේ ගෙයි ඇතුළත පිටත දෙකින්ම සුදුහුණු ගැවිය යුතුයි; එහෙත් යම් ගෙයක එසේ සුදුහුණු ගැවෑ තිබෙන්නේ ගම් ප්‍රදේශය තුළ යම්කිසි වසංගත රෝගයක් පැවතීම හේතුවෙන්වෙතොත් හෝ එසේ කිරීමට අවශ්‍යයයි හැඟෙන්නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුවෙන්වෙතොත් හෝ ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුහුණු ගැවිය යුතුයයි එහි අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට අණ කිරීමට කායඝී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

93. ගෙදරදෙරේ වැඩවලට හැර වෙනත් කටයුතුවලට පොල්ගෙඩි බිදින නොහොත් බිදීමට සලස්වන සෑමදෙනා විසින්ම, ඒවායේ වතුර එකතුකොට නොහොත් එකතුකරවා යම් පොදු පාරක නොහොත් මාවතක හෝ පොදු ස්ථානයක හෝ මනුෂ්‍යයන් පදිංචි ගෙයක සිට අඹුගණනේ අභි එක සියයකවත් ඇතට විසිකිරීමට නොහොත් විසිකරවීමට හෝ වෙනත් අක්‍රමකින් ඉවත්කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වගබලාගත යුතුයි.

94. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ ඊට සවිකොට ඇති වෙනුයම් දෙයක් හෝ, ඒ අසල ඇති ගොඩනැගිලිවලට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අසලින් යන එන අයවලුන්ට අන්තරායදයක තත්ත්වයක පවත්නේ නම් ප්‍රධානතුමා විසින් එකී ගොඩනැගිල්ල හෝ තාප්පය පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාර යාට හෝ ලියවිල්ලකින්වූ දැන්වීමක් භාරකරවීමෙන්—

(a) යම් හදිසි අවස්ථාවකදී තම තමාට දැන්වීම් භාරදී පැ විසිහතරක් ඇතුළත ඒ අසලින් යන එන අයගේ ආරක්‍ෂාව සඳහා ලැලිවලින් තැනූ කොරටුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑම කියාද;

(b) සෑම අවස්ථාවලදීම තමාට දැන්වීම් භාරදී දවස් තුනක් ඇතුළත එකී ගොඩනැගිල්ල, තාප්පය හෝ එහි සවි කරනලද දෙය ශක්තිමත්කිරීමට නොහොත් අලුත්වැඩියා කරන්ට ඕනෑම කියාද;

නියමකළ යුතු වන්නේය.
(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ට කළ යුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තමා වෙත භාරදෙනු ලබන දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැරහරිනම් එවිට එකී අයිතිකාරයා විසින් නොහොත් පදිංචිකාරයා විසින් කළයුතුව තිබුණු වැඩකටයුතු කිරීමට කායඝී සභාව විසින් වෙනත් යම් විශේෂ අයකුට නොහොත් අයවලුන්ට පවරා ඒ සඳහා දරන්ට යෙදෙන වියදම් කායඝී සභාවට අයවිය යුතුවූ ණයක් ලෙස එකී අයිතිකාරයාගෙන් නොහොත් පදිංචිකාරයාගෙන් අයකරගත හැකිය.

95. (1) යම්කිසි ගෙයක් නොහොත් පැලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක, හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල්වාසින්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිදී ගිය තත්ත්වයක තිබෙන්නාහෝ පෙනෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි නොහොත් පැලේ අයිති කාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින්වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාල සීමාවක් තුළ ඒ ගෙය නොහොත් පැල සෞඛ්‍යාරක්‍ෂක තත්ත්වයක පවත්වාගැනීම පිණිස කරන්ට වුවමනා යම් යම් කටයුතු කරන්ට ඕනෑම කියා නියමකරන හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළ යුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ භාරදෙනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැර හරිනම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්ට යෙදුන වියදම කායඝී සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයා ගෙන් හෝ අය කරගත හැකිය.

අපථය අභාර

96. කිසිවකු විසින් අපථය වූ හෝ මනුෂ්‍යාභාරයට නුසුදුසු වූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් විකිණීම හෝ වෙළඳාමට තැබීම හෝ නොකට යුතුයි.

97. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලිය විල්ලකින් බලය ලත් යම් නිලධාරියකු විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ වෙළඳාම පිණිස ඉදිරිපත්කොට තිබේන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් දවසේ ඕනෑම අවස්ථාවක පරීක්ෂාකොට ඒබඳු ද්‍රව්‍යය මනුෂ්‍යාභාරයට නුසුදුසු බව හෝ අපථයබව පෙනෙන්නට තිබේනම් එය අල්ලා තහනම් කළ හැකිය.

(2) (1) වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අල්ලා තහනම් කරනු ලැබූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට අපථය කියා හෝ නුසුදුසු කියා ඒත්තු ගියවිට, ප්‍රධානතුමා විසින් එය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම පිණිස තැබීම හෝ වෙළඳාම පිණිස ඉදිරිපත්කිරීම නැතහොත් මනුෂ්‍ය ආහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් සුදුස්සක්කිරීමට සැලැස්විය හැකිය.

සුදුකෙළීම හා තරඟයට කරත්ත විහිදවීම

98. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දැවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීම හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් ඔවු ඇල්ලීමට සම්බන්ධ වීම හෝ නොකළ යුතුයි.

99. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන, හෝ තමා භාරයේ තිබෙන ගෙයක, දේපලක, ඔරුවක, පාරුවක, හෝ රථවාහනයක දැවලින් හෝ කඩදැසි වලින් සුදුකෙළීමට හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

100. කිසිවකු විසින් ප්‍රසිඬ මාවතක හෝ අඩිපාරක කරත්ත රේඡ් දුවවීමෙහි නොයෙදිය යුතුයි.

පොදු දත්වම්

101. කිසිවකු විසින්, කායභී සභාවේ අණපරිදි ප්‍රදශීතය කර තිබෙන කිසිම දත්වම්ක විරූපි කිරීම හෝ විනාශකර දැමීම හෝ නොකට යුතුයි.

102. කිසිවකු විසින් කායභී සභාවේ අතුරු ව්‍යවස්ථා යටතේ පටන්ගන්නා ලද යම් කමිත්තයක් කිරීමේදී ප්‍රධාන තුමාගේ බලය පිට ගසා තිබෙන දත්වම්ක දක්වා ඇති නියමයන් ඕනෑකමින් කඩකිරීම හෝ සාදා තිබෙන යම් දත්වම් ලැල්ලක්, වැටක්, කණුවක්, මුරපොලක් (යාම් ඊම් වළක් වන බාධාවක්) ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

ජලපිපාදනය

103. කිසිවකු විසින් යම්කිසි කුණු වළක්, කුණුවතුර වළක්, උෟරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දියසිරුව පිටවී යන කාණුවක්, වැසිකිළියක්, හෝ දෙසතියකට අඩු කාලසීමාවක් අතරතුර ඉවත්කරනු නොලබන්නාවූ පෝරහොඩක් නොහොත් කුණුකසළ ගොඩක් හෝ සැම මෝසමේදීම පිට පිට පෝර දමා ගොවිතැන්කරනු ලබන ඉඩමක් යන කොඩි එකකින් වුවත් අඩි පණහක් ඇතුළත ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලිදක් කැනීම හෝ ලිදක් කැනීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

104. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලිදක සිට අඩි පණහක් ඇතුළ කිසිවකු විසින්—

- (a) කුණු වළක්, කුණුවතුර වළක්, වැසිකිළියක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම, සෑදවීම නොහොත් සෑදීමට ඉඩදීම; හෝ
- (b) යම් කුණුවළක්, කුණුවතුර වළක්, වැසිකිළියක්, උෟරු කොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් තිබීමට ඉඩහැරීම; හෝ
- (c) යම් පොහොරක්, දිරාගිය සත්ව ද්‍රව්‍යයක් නොහොත් තරක් වූ වෘක්ෂ ද්‍රව්‍යයක් තැන්පත්කිරීම, කරවීම, නොහොත් තැන්පත්කිරීමට නොහොත් කරවීමට ඉඩදීම; හෝ

- (d) යම් ඉඩමකට පෝරදැමීම; හෝ
- (e) යම් කාණුවක් එයින් වතුර පිටවී යෑමේ තත්ත්වයක තිබීමට ඉඩහැරීම; හෝ

නොකට යුතුයි.

105. එබඳු ක්‍රියා පිළිවෙලක් නියමකිරීම අවශ්‍යය කියා කායභී සභාවට හැඟියන සෑම අවස්ථාවකදීම, ගෙදරදෙරේ කටයුතු සඳහා ජලය ලබාගැනීම පිණිස සාදා තිබෙන ලිදක වතුර ඉහදමා එය ශුඛපවිත්‍ර කිරීමටත් සතීපාරක්ෂාව උදෙසා කළයුතුව තිබේයයි කායභී සභාව අදහස්කරන යම් යම් අලුත් වැඩියාවල් කිරීමටත් ඕනෑම කියා ඒ ලිද පිහිටි ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ප්‍රධානතුමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් වූ නිවේදනයක් භාරකරවිය හැකිය. තවද එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී නිවේදනයේ සඳහන්කොට ඇති නියමයන් එය භාරදුන් දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඉෂ්ටකළයුතු වන්නේය.

නොමනා හැසිරීම, නිකරුණේ ඇවිදීම, හා අසභ්‍ය වචන පාවිච්චිකිරීම

106. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නීත්‍යනුකූල කාරණාවක් නැතුව කිසිම පොදු පාරක නොහොත් මාවතක හෝ යම් පොදු ස්ථානයක තිකරුණේ සංචාරය නොකළ යුතුයි. නියම වශයෙන් දැල්වීමක් නොකර තිකම් විදුලි පන්දමක් හෝ දැල්විය හැකි යන්ත්‍ර සූත්‍රයක් ලෙස තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා සීමාණවත්යයි සලකනු නොලැබේ.

107. කිසිවකු විසින් යම් කිසිවකුට හිංසාකරන අදහසින් හෝ එයින් යම් කිසිවකුට හිංසාවක් සිදුවන බව නොහොත් සාමය කඩවීමක් ඇතිවන බව දැන දැනම හෝ එබත්දක් වේයයි විශ්වාස කිරීමට කරුණු ඇතිව හෝ අසභ්‍ය වචන පාවිච්චි නොකළ යුතුයි.

108. කිසිවකු විසින් රාත්‍රී 9ත් පසුව කැගැසීමෙන් හෝ සින්දු කීමෙන් හෝ වෙනත් යම් ශබ්ද පැවැත්වීමෙන් හෝ මහාජනයට කරදර නොකළ යුතුයි: එහෙත් තම ආගමික සුදු පූජා පැවැත්වීම හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විධි මත් වූ රැස්වීම් හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

109. කිසිවකු විසින් යම් අසභ්‍ය ලියවිල්ලක් ප්‍රසිඬ කිරීමෙන් හෝ යම් අසභ්‍ය චිත්‍රයක් ඇදීමෙන් හෝ යම් අසභ්‍ය සින්දුවක් නොහොත් ගිනිකාවක් ගායනාකිරීමෙන් නොහොත් ශබ්ද නගා කීමෙන් හෝ වෙනත් යම් අයකුට හිංසාකිරීම හෝ මහජන ශිෂ්ටත්වය කෙළෙසිය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

දඩාවතෝ යන ගවයන්

110. දඩාවතෝ ගොස් තිබේයයි විශ්වාසකරනු ලබන ගවයන්ගේ අයිතිකරුවන් විසින් ඒ බව වහාම ගම් මූලාදැනියට හෝ ප්‍රධානතුමාට හෝ දැනුම්දිය යුතුයි.

ගවයන්, එළුවන් හා උෟරන් ගාල්කිරීම හා බැඳ තැබීම

111. යම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් වසන ගෙයක සිට අඩි පණහක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇතින් පිහිටි කොරවුක දමා මිස නැත්තම් කිසිම ගවයකු, එළුවකු හෝ උෟරකු තබා නොගත යුතුයි.

112. යම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය ඇතුළත වාසයකරන යම් කිසිවකුට හෝ යම්කිසි ප්‍රසිඬ පාරක් පාවිච්චි කරන යම් කිසිවකුට හෝ කන්දෙස්කිරියාවක් ඇතිවන පරිද්දෙන් ගවයන්, එළුවන් හෝ උෟරන් සහභා කිසිම කොරවුකක් තබාගත යුතු නැත.

113. යම්කිසි ගවයන්, එළුවන් හෝ උෟරන් තබාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් වුවමනාකරන යම් යම් අතර කාලවේලාවල් තුළ ඒ දේපලේ නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොටසක්ම හොදට ශුඛ පවිත්‍රව තබාගැනීමට සැලැස්විය යුතුයි.

114. යම්කිසි ගවයන්, එලුවන් හෝ උරන් තබාගෙන ඇති යම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් සෑම සුදුසු වේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩ නැගිල්ල පරීක්ෂාකර බැලීම සඳහා ප්‍රධානතුමාට හෝ එතුමා ගෙන් විධිවිධ ප්‍රකාර බලයලත් ඕනෑම නිලධාරියකුට හෝ නිදහසේ ඇතුල්වීමට ඉඩදිය යුතුයි.

ගම්බද වෙළඳාම්පලවල් හා කඩපලවල්

115. ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැතැප්ම කාලක අඩු විෂ්කම්භයක කවයක් ඇතුළතවූ ප්‍රදේශය ඒ වෙළඳාම් පලට අයිතිවූ වෙළඳ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

116. ඕනෑම ගම්බද වෙළඳාම්පලකට අයිතිවූ වෙළඳ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳාම්පල විවෘතව පවත්නා කිසිම දවසක ඒ ගම්බද වෙළඳාම්පලේ තබා මිස වෙන කිසිම ස්ථානයක තබා කිසිවකු විසින් කිසියම් එලවලු, පලතුරු, මාළු, මස් හෝ වෙනත් නරක්වනසුළු ආහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට නැඹීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි :

එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධිවිධාන—

- (a) නියම වශයෙන් වෙළඳාම් කිරීම පිණිස සවිර ස්ථාන නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරවල් අයිතේ හෝ වෙනත් පොදු ස්ථානවල සවිර ස්ථාන පිහිටුවාගෙන නොමැතිවූ හෝ ඇවිදීමෙන් බඩු විකුණන වෙළඳුන් විසින් එලවලු හෝ පලතුරු විකිණීම ;
 - (b) බත් කඩයක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍ර කාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිවී කෙසෙල්ගොඩ හෝ වෙනත් පලතුරු විකිණීම ;
 - (c) කිසිවකු විසින් කුරුම්බා විකිණීම ;
- යන මේ වෙළඳාම්පලට අදාළ නොවේ.

117. කායඝී සභාව විසින් අනුමත කරනලද සතියේ යම් යම් දවස්වල පෙ. ව. ර සිට ප. ව ර දක්වා සෑම ගම්බද වෙළඳාම්පලකම විවෘතකර තැබිය යුතුයි.

118. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් වෙළඳාම්කිරීම පිණිස පමණක් කායඝී සභාව විසින් ගම්බද වෙළඳාම් පලක කිසියම් කොටසක් වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින්—

- (a) එසේ වෙන්කරනලද කොටසේ තබා මිස ඒ වෙළඳාම් පලේ වෙන කිසිම ස්ථානයක තබා එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට නැඹීම ; හෝ
- (b) එසේ වෙන්කරනලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍ය යක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට නැඹීම ; හෝ

නොකළ යුතුයි.

119. ගම්බද වෙළඳාම්පලක කඩකාමරයක්, බත්කියක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ගයකට බිම් ප්‍රමාණයට දවසට ආනුභව බැගින්වූ ගාස්තුවක් ගෙවිය යුතුයි.

120. කායඝී සභාව විසින් 119 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අයකළහැකි ගාස්තුව එකතුකිරීම සඳහාවූ බලය—

- (a) පුද්ගලික ගිවිසුමකින් ;
- (b) ටෙන්ඩර් ඉල්ලුම්කිරීමෙන් ; හෝ
- (c) ප්‍රසිඛ වෙන්දේසියකින් ;

අනුමත කරනලද යම් කෙනෙකුට බදුදිය හැකිය.

121. ඒ සඳහා ප්‍රධානතුමා විසින් හෝ ඔහුගේ බලය යටතේ හෝ නිකුත්කරනු ලැබූ අවසරපත්‍රයක් ඇතුව හා එබඳු අවසර පත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස කිසිවකු විසින් ගම්බද වෙළඳාම්පලක හෝ කඩ පලක කිසිම කඩබක්කියක්, බංකුවක් හෝ වෙනත් ස්ථාන යක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම අවසරපත්‍රයක්ම එහි සඳහන්කර තිබෙන දිනයට අවසාන වන්නේය.

122. 119 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු වූ ගාස්තුව ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට ගෙවිය යුතුවන්න භාර නොගෙන් ලැබිය යුතු වූ ගාස්තුව ගෙවනතුරු 121 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට අවසරපත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

123. ඒ ඒ වෙළඳාම්පල පාවිච්චිකිරීම හා ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් අයකළ හැකිවූ ගාස්තු දැක්වෙන දැන්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළියෙල කොට ප්‍රධානතුමා විසින් එක් එක් ගම්බද වෙළඳාම්පලේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක ඒල්ලා නැඹීමට සැලැස් විය යුතුවන්න භාර ඒ දැන්වීමේ නියමකරන ලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම හෝ නොකළ යුතුයි.

124. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා සමග සාකච්ඡාකොට කිසියම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජන යාගේ පාවිච්චියට හෝ අනුභවයට අන්තරායදායකය හෝ පීඩාදායකය කියා කායඝී සභාව විසින් ඒත්තුගෙන තිබෙන කවර විටෙකදී වුවත් අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් සැහෙන විධියකින් හෝ දැනුම්දීමෙන් පසු කායඝී සභාවට සුදුසුයයි හැඟෙන්නාවූ කාලපරිච්ඡේදයකට ඕනෑම ගම්බද වෙළඳාම්පලකට හෝ කඩපලකට එකී ආහාර ද්‍රව්‍යය ගෙන ඊම හා එහි තබා විකිණීම තහනම්කිරීමට කායඝී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

125. කිසියම් ගම්බද වෙළඳාම්පලක් හෝ කඩපලක් ඇතුළත කිසිවකු විසින්—

- (a) ගමේ මස්මඩුවකදී හැර වෙනත් මොනම ස්ථානයකදී වත් මරණු ලැබූ කිසිම සතෙකුගේ මළකුණක් හෝ මස් ; හෝ
- (b) කායඝී සභාව විසින් හෝ කායඝී සභාව විසින් සම්පාද නය කරන ලද කිසියම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ තබාගැනීම තහනම් කරනලද කිසිම ද්‍රව්‍යයක් ;

වෙළඳාම්කිරීම හෝ වෙළඳාම පිණිස තබාගැනීම හෝ නොකළ යුතුයි :

එහෙත් අයිස්දමා ශිතකරනලද මස් හෝ දඩමස් හෝ මාලු විකිණීම සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් අදාළ නොවේ.

126. බෝවෙන රෝගයකින් ; වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝගබීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසු වනතෙක්, ගම්බද වෙළඳාම්පලක හෝ කඩපලක, කඩබක්කි යක් හෝ බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම හෝ එහි නතරවී සිටීම හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීම සඳහා නැඹීම හෝ නොකළ යුතුයි.

127. කිසිවකු විසින්—

- (1) ඒ වෙළඳාම්පල තුළ හෝ එහි අවට නොහික්මුණු විධියකට හැසිරීම හෝ කරදරයකට හේතුවන කිසිම දෙයක් කිරීම ; හෝ
- (2) එබඳු යම් වෙළඳාම්පලක් තුළ කැම් බිම් ඉවිමේ කටයුතු කිරීම ; හෝ
- (3) තමා ගැන හරිහැටි සතුටුදායක විස්තරයක් දිය නොහැකිව සවස රිට වෙළඳාම්කිරීම පිළිබඳ කටයුතු අවසාන කරනු ලැබුවාට පසු ඒ වෙළඳාම්පලේ නතරවී සිටීම හෝ එහි නිකරුණේ ඇවිදීම ; හෝ
- (4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කායඝී සභාව සන්තකවූ ගොඩනැගිල්ලක, කඩකාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනයම් දේපල කට හෝ අලාභයක් කිරීම හෝ කිසිම පලද්දක් කිරීම හෝ ඒ වෙළඳාම්පලේ තිබෙන වතුර නරක් කිරීම හෝ අපිරිසිදුකිරීම ; හෝ
- (5) ඒ වෙළඳාම්පලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොඬ විධියකින්වත් කොටුකිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක්, වැටක් හෝ වෙන යම් දෙයක් සෑදීම ; හෝ

(6) ප්‍රධානතුමාගේ විශේෂ අවසරයක් නොමැතිව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල තුළ කිසිම බඩුමුටුවක් තැබීම; හෝ

(7) ඒ වෙළඳාම්පලේ කිසිම ආහාර වර්ගයක් අපිරිසිදු වූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ කිසිම ස්ථානයක තැබීම; හෝ

(8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් නිසිපරිදි සාදනලද පෙට්ටිවල තබා මිස කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට තැබීම; හෝ නොකළ යුතුයි.

128. ගම්බද වෙළඳාම්පලක ඕනෑම කඩබක්කියක් පැවිච්චිකරන සෑම අයකු විසින්ම ඒ කඩබක්කිය තුළ හෝ ඒ අසල හොඳින් වැසෙන පියනක් හෝ වැස්මක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජනයක් තබා ඒ භාජනයට සියලුම කුණු රොඩු ආදිය දැමිය යුතුයි.

129. කිසිම ගම්බද වෙළඳාම්පලක හෝ කඩපලක භූමිභාග යෙහි කිසිවකු විසින් දුටු හෝ කුණුරොඩු, කිසියම් සනකුගේ ඇට හෝ හම්, හෝ මහාජන සෞඛ්‍යයට හානිවිය හැකිවූ හෝ අප්‍රියවිය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් විසිකර නොදැමිය යුතුයි.

130. ගම්බද වෙළඳාම්පලක් භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳාම්පලක කටයුතු බලා කරවීමට හෝ එහි ගාස්තු හා කලී අයකිරීමට හෝ එහි සාමය ආරක්‍ෂාකොට එය ශුඛ පවිත්‍රව තබාගැනීමට හෝ කායර් සභාව විසින් පත්කරනලද වෙනත් අයකුට නීතිප්‍රකාර තම රාජකාරිය ඉෂ්ටකිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.

131. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳාම්පලකට අයිති භූමිභාගය ඇතුළත හෝ එය අයිතේ රථවාහනයෙන් බඩු බැමට හෝ ඊට බඩු පැටවීමට වුවමනාවට වඩා දීර්ඝ කාලයක් නවත්වා නොතැබිය යුතුයි.

132. ගම්බද වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ තාවකාලික වශයෙන් වසා දැමීම ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසුයයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධානතුමා විසින් දැනුම් දිය යුතුයි.

පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල්

133. යම්කිසි වෙළඳ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

134. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳ ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (i) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි.
- (ii) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි.
- (iii) 136 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරනලද්දේනම් එය නිකුත්කරන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදාට අවසානවිය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් වූ ගාස්තුව රුපියල් එකසිය පණහකි.

135. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිර්දාහිතා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

136. පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල් පිළිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක්, හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු

ලැබූවිට 134 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද බලපත්‍රයද ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගුකිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

137. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 134 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්‍ෂේපකළ හැකිය.

138. සුදුසු සෑම කල්හිම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනකු විසින් ඕනෑම වෙළඳාම් පලකට හෝ කඩපලකට ඇතුල්වී ඒ වෙළඳාම්පල හෝ එහි වෙළඳාමට තබා තිබෙන නොහොත් ප්‍රදේශිතය කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නිත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර නිර්දාහිතයකටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පැම නොකළ යුතුයි.

මාළු වෙළඳාම

139. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් මාළු විකිණීම පිණිස පැවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනි දාට අවසාන වන්නේය.

140. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට අදහස්කරණ ස්ථානය පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත, එනම්:—

- (a) ඒ ස්ථානය මනා තත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළු තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළවිට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වර්ෂී ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි සැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්ති යෙන් කපලාරුකොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාරුකොට සුදුහුණු ගා තිබිය යුතුයි;
- (c) සියලුම වහල්පල පොළොවේ සිට අඩුගණනේ අඩි 6ක්වත් උස්විය යුතුයි.
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අලුත් මාළු තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම්වලින් හෝ වෙනත් දිය සිරුව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට, අඟවිවලක සිට, පෝරගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පණහකවත් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එක එල්ලේම සම්බන්ධ වන පරිද්දෙන් හෝ කිසිම අඟවිවලක්, වැසි කිලියක් හෝ අළු වලක් පිහිටා තිබිය යුතු නැත.

141. 139වෙනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන නැතක තමාගේ නම හා “Licensed Fish Stall” “බලපත්‍ර ලත් අලුත් මාළු කඩය” යන වචනය ආසාදිලි ලෙස ඉංග්‍රීසි හා සිංහල යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

142. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක් වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාලිකාවේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල පුද්ගලික ගැවිමටද, ඒ ලී වැඩවල තෙල් සායම් ගා තිබෙනම් එකී වකවානුවලදී සබන් ගා උණු වතුරෙන් සේදවීමටද සැලැස්විය යුතුයි.

143. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එක වරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාලවේලාවලදී එහි බිමද, බිත්ති වල විදුරු ගඩොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලා කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාලු කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටන් මතුපිටද හොදින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද ඔහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අකුමට හොදට ඔපදමා තබාගත යුතු වන්නේය.

144. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාලු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්ත්වයක ශුච්චිවත්‍ර ලෙසත් යම් කාණුවකින්, වැසිකිලියකින්, අශුච්චිවලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

145. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ රක්‍ෂාවේ නිසිකාරක අයට පහසුවෙන් ප්‍රයෝජනය ගතහැකි වන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා අඩුගණනේ එක පඩික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

146. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය මියන්ගෙන් තොරව තබාගත යුතුවන හැර සියලුම මිගල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලා කොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

147. මොනම කාරණයක් සඳහා වත් කිසිවකු විසින් 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක මොනම සතකුවත් කුරුල්ලකුවත් තබානොගත යුතුයි.

148. කිසිවකු විසින් 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම ස්ථානයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පඩික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

149. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලහදී පෙළී සිටියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු විසින් 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම ස්ථානයකට ඇතුල්වීම හෝ එහි මාලු ගබඩාකිරීමේ, සකස් කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීම හෝ ඒ ස්ථානයකට නොහොත් ස්ථානයේ සිට මාලු ගෙනයෑමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

150. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් කොසි කෙනෙකුටවත් 147, 148, 149 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

151. කිසිවකු විසින් 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක මාළු ගබඩාකර තැබීමට, සකස් කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිළි ආදියක්, නිදගන්න පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

152. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලීම දක්වා වූ පාටිෂන් බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට වැනි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩු වන තරමේ වැනි ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනේල යක් සපයනු ලැබද තිබෙනොත් මිස නැත්නම්, නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

153. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය තුළ බිමට ඔබින වතුර හොදටම සැහෙන තරම් තබාගත යුතු වන්නේය.

154. 139 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩය මාලු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

වැටවල් නොබඳිනු ලැබූ ගොවිපලවල්

155. මේ සීමාව ඇතුළත පදිංචිව සිටින සෑම වැවිලිකරු වෙකු විසින්ම ඔහුගේ ගොවිපලට හෝ වගාකරනු ලැබූ ඉඩ මට ගවයින්ගේ ඇතුල්වීම වැළැක්වෙන පරිද්දෙන් එකී ගොවිපල හෝ වගාකරනු ලැබූ ඉඩම වටේ වැටකක් බැඳිය යුතුයි.

156. යම් ගොවිපලක හෝ වගාකරනු ලැබූ ඉඩමක අයිති කාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගොවිපල හෝ ඉඩම සැහෙන පමණ වැට කඩුලුවලින් අහුරා නැත්නම් ගව යන් ඇතුළුවීමෙන් ඒවාට සිදුවන ආලාපාළු සම්බන්ධයෙන් එකී අයිතිකාරයාට හෝ වැවිලිකරුවාට ගව හිමියන්ගෙන් කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

157. (1) සෑම ගව හිමියකු විසින්ම දවල්කාලයේ තම ගවයන් යම්කිසි කෙනෙකුගේ භාරයේ තැබීමට සැලැස්විය යුතුයි.

(2) සෑම ගව හිමියකු විසින්ම තම ගවයන් දඩාවතේ යාමෙන්ද ගොවිපලවලට හෝ වෙනත් ඉඩම්වලට හෝ ඇතුල්වීමෙන්ද වළක්වාලීම සඳහා දවල් කාලය තුළ ඔවුන් ගාල්කර තැබීමට හෝ දිගේලිකිරීමට හෝ සැලැස්විය යුතුයි.

වවනාර්ථ නිරූපණය

158. මේ අතුරු ව්‍යවස්ථාවල—
“ප්‍රධානතුමා” යනුවෙන් කායඝී සභාවේ ප්‍රධානතුමා අදහස්කරනු ලැබේ;

“කායඝී සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව අදහස්කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් සිංහලපත්තු ගම් ප්‍රදේශය අදහස්කරනු ලැබේ.

උපලේඛනය

පුද්ගලික වෙළඳාම්පලක්/* කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාම පිණිසවූ බලපත්‍රයයි

—————පදිංචි—————නමැති අයට මෙහි සඳහන් දින සිට 19—දෙසැම්බර් මස තිස්එක්වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව සිංහලපත්තු ගම් ප්‍රදේශයේ—————පිහිටා තිබෙන —————කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම්පලක්/* කඩ පලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

සිංහලපත්තු ගම් කායඝී සභාවේ ප්‍රධානතුමා.

බලපත්‍රයේ කොන්දේසි

යෝජනාව

1. පුද්ගලික වෙළඳාම්පලේ/* කඩපලේ අයකළහැකි ගාස්තු හා කුලීවල ලැයිස්තුවක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙලකොට වෙළඳාම්පලේ/* කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනයකර තැබිය යුතුයි.

2. කායරී සභාව විසින්හෝ කායරී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ කිසිම අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තබාගැනීම තහනම් කියා ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳාම්පලේ/* කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.

3. පුද්ගලික වෙළඳාම්පලක/* කඩපලක බලපත්‍රකාරයා විසින් පලතුරු, එලවලු, මස්, මාලු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදු වූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්ථානයක නොතබන ලෙසට අවශ්‍ය වූ සෑම දෙයක්ම කළ යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු වූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකි ලෙස හොඳහැටියට සාදන ලද්ද වූ විදුරු පෙට්ටි වල බහා මිස පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ළඟදී පෙළුනාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝගාබිජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් වෙළඳාම් පලේ/* කඩපලේ කිසිම කඩකාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/* කඩපලේ භූමි භාගය ශුඛපවිත්‍රකොට, කුණු කසලවලින්, තොරව තබාගත යුතුවන හැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනත් අවහිරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයන් අතුරා ඉවත දමන කුණුරොවු හා සියලුම කුණුකසල පුළුචා දැමීමට හෝ වෙනත් විදියකින් සුදුස්සන්කර ඉවත් කිරීමට සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/* කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/* කඩපලේ භූමි භාගයෙහි සාමය ආරක්ෂාකළ යුතුයි.

9. කුණුකසල හා රොවු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේන්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිවූ භාජන සැහෙන් තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිල ධාරිතූන්ගේ රෙකමන පිට ප්‍රධානතූමා විසින් අනුමත කරන ලද වර්ගයක වැසිකිළි සැහෙන තරම් ගණනක් වෙළඳාම් පලේ/* කඩපලේ භූමිභාගය තුළ සාද තිබිය යුතුයි.

11. යම්කිසි වසංගත රෝගයක් පැතිරී පවත්නා කාලය කදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන පිට ප්‍රධානතූමා විසින් මේ බලපත්‍රය අවලංගු කළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ආන බලපත්‍රකාරයාට අලාභයක්, ඉල්ලා අය කරගැනීමට අයිතිවාසිකමක් නැත.

* වුවමනා නැති වචනය කපාදමනු

L. G. D.—GA 53/3.

1946යේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

1946යේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසියපන්නු ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්මත කරගන්නාලද පහත දැක්වෙන යෝජනාව ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමත කර තිබේ. එකී වගන්තියේ (2) වැනි ඡේදයේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ.

“1946යේ අංක 12 දරන විනෝද බද්ද පිළිබඳ ආඥා පනතේ 2 වැනි වගන්තියේ 1 වැනි ඡේදය යටතේ මේ කායරී සභාව විසින්, මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවූ දින සිට, මේ කායරී සභාවේ පාලන බලසීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තරකර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම් වලින් මෙහි පහත දැක්වෙන ඊට ගණන් අනුව බද්දක් මෙයින් පණවා අයකරනු ලැබේ:—

| අයකිරීම | බද්දේ ඊට ගණන, |
|--|---------------|
| බද්ද ඇර ඇතුළත්වීමේ ගාස්තුව— | රු. ෧. |
| (a) ශත 25කට අඩුනොවන්නාවූ එහෙත් ශත 50කට වැඩිනොවන්නාවූ විට | .. 0 5 |
| (b) ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩිනොවන්නාවූ විට | .. 0 10 |
| (c) රුපියලකට වැඩිවන්නාවූ එහෙත් රුපියලකුත් ශත 50කට වැඩිනොවන්නාවූ විට | .. 0 15 |
| (d) රුපියලකුත් ශත 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2කට වැඩිනොවන්නාවූ විට | .. 0 20 |
| (e) රුපියල් 2කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2.50කට වැඩිනොවන්නාවූ විට | .. 0 25 |
| (f) රුපියල් 2.50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3කට වැඩිනොවන්නාවූ විට | .. 0 30 |
| (g) රුපියල් 3කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 4කට වැඩිනොවන්නාවූ විට | .. 0 40 |
| (h) රුපියල් 4කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 5කට වැඩිනොවන්නාවූ විට | .. 0 50 |
| (i) රුපියල් 5කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 10කට වැඩිනොවන්නාවූ විට | .. 1 00 |
| (j) රුපියල් 10කට වැඩිවන්නාවූ විට— | |
| (1) පළමුවැනි රුපියල් 10ට | .. 1 00 |
| (2) ඊට වැඩිවූ රුපියල් 5ට හෝ ඉන් කොටසකට | .. 1 00” |

ඩී. සී. ආර්. ගුණවර්ධන,
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායරීගේ
ස්ථාවර ලේකම්තුමා.

වර්ෂ 1952කට අයෝජනා මස 5 වැනි දින
කොළඹදීය.

L. G. D.—GA 53/3

1946 ම ජූනියාය 12 ම ලියක කේනිකක වර්ෂ සැදැස.

1946 ම ජූනියාය 12 ම ලියක කේනිකක වර්ෂ සැදැස 2 ම පිරිබින (1) ම උද්ධරණය, මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසියපන්නු ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්මත කරගන්නාලද පහත දැක්වෙන යෝජනාව ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමත කර තිබේ. එකී වගන්තියේ (2) වැනි ඡේදයේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ.

ඒරාමානම.

“ ්‍රීකිරාමස් සභකමානම, 1946 ම ජූනියාය 12 ම ලියක කේනිකක වර්ෂ සැදැස 2 ම පිරිබින (1) ම උද්ධරණය, මාතලේ දිස්ත්‍රික්කයේ ගම්පහසියපන්නු ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්මත කරගන්නාලද පහත දැක්වෙන යෝජනාව ප්‍රදේශ පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමත කර තිබේ. එකී වගන්තියේ (2) වැනි ඡේදයේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ.

| கட்டணத் தொகை | வரி வீதம் ரூ. ச. | கட்டணத் தொகை. | வரி வீதம் ரூ. ச. |
|--|---------------------|--|---------------------|
| வரித் தொகை நீங்கலாக, பிரசேசக கட்டணம்— | | (எ) ரூ. 3 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 4 க்கு கூடாமலும்மிருக்கும் மிடத்து | 0 40 |
| (அ) 25 சதத்துக்கு குறையாமலும் 50 சதத்துக்கு கூடாமலும்மிருக்கும் மிடத்து | 0 05 | (ஏ) ரூ. 4 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 5 க்கு கூடாமலும்மிருக்கும் மிடத்து | 0 50 |
| (ஆ) 50 சதத்துக்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1 கூடாமலும்மிருக்கும் மிடத்து | 0 10 | (ஐ) ரூ. 5 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 10 க்கு கூடாமலும்மிருக்கும் மிடத்து | 1 00 |
| (இ) ரூ. 1 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 1 50 க்கு கூடாமலும் மிருக்கும்மிடத்து | 0 15 | (ஓ) ரூ. 10 க்கு கூடுதலாக இருக்கும்மிடத்து— | |
| (ஈ) ரூ. 1 50 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 2 க்கு கூடாமலும் மிருக்கும்மிடத்து | 0 20 | (1) முதல ரூ. 10 க்கும் | 1 00 |
| (உ) ரூ. 2 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 2 50 க்கு கூடாமலும் மிருக்கும்மிடத்து | 0 25 | (2) கூடுதலான ஒவ்வொரு ரூ. 5 க்கும் அல்லது அதன் பாகத்துக்கும் | 1 00 |
| (ஊ) ரூ. 2.50 க்கு கூடுதலாகவும் ஆனால் ரூ. 3 க்கு கூடாமலும் மிருக்கும்மிடத்து | 0 30 | | |

டி. சி. ஆர். குணவாதன்,
நிரந்தரக் காரியதரிசி,
ஸ்தல ஆட்சி மந்திரி காரியாலயம்.

கொழும்பு,

1952 ம் ஆண்டு (ஒகஸ்த) ஆவணிமீ 5 ந ட.